



**අධ්‍යක්ෂ පොදු සහතික ජ්‍යෙෂ්ඨ (ලස්ස පෙළ)**  
**13 ගේනීය**

**පෙෂවපද්ධති තාක්ෂණාච්‍යාලිය  
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය**

තාක්ෂණ අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව  
විද්‍යා හා තාක්ෂණ පිධිය  
ජාතික අධ්‍යක්ෂ ආයතනය  
ශ්‍රී ලංකාව  
[www.nie.lk](http://www.nie.lk)

13 ග්‍රෑනීය  
ජේවපද්ධති තාක්ෂණවේදය  
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය

© ජාතික අධ්‍යාපන ආයතනය  
පුලම මූල්‍යය - 2018

ISBN

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
විද්‍යා හා තාක්ෂණ පිළිය  
ජාතික අධ්‍යාපන ආයතනය  
ශ්‍රී ලංකාව

වෙබ් අඩවිය : [www.nie.lk](http://www.nie.lk)  
ඊමේල් : [info@nie.lk](mailto:info@nie.lk)

මූල්‍යය :

## අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ පණිව්‍ය

ජාතික අධ්‍යාපන කොමිෂන් සහාව විසින් නිරදේශීත ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පොදු නිපුණතා සංවර්ධනය කිරීමේ මූලික අරමුණු සහිත ව එවක පැවති අන්තර්ගතය පදනම් වූ විෂයමාලාව නවිකරණයට හාජත කොට වර්ෂ අවකින් යුතු ව්‍යුයකින් සමන්විත තව නිපුණතා පාදක විෂයමාලාවෙහි පළමු අදියර, වර්ෂ 2007 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී.

පරෝෂණවලින් අනාවරණය වූ කරුණු ද, අධ්‍යාපනය පිළිබඳ ව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ යෝජනා ද පදනම් කොට ගෙන සිදු කරන ලද විෂයමාලා තාර්කිකරණය කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස විෂයමාලා වකුදේ දෙවැනි අදියර අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම 2015 වසරේ සිට ආරම්භ කර ඇත.

මෙම තාර්කිකරණ ක්‍රියාවලියේ දී සියලු ම විෂයයන්ගේ නිපුණතා පදනම් මට්ටමේ සිට උසස් මට්ටම දක්වා ක්‍රමානුකූල ව ගොඩ නැගීම සඳහා පහළ සිට ඉහළට ගමන් කරන සිරස් සංකලනය හාවිත කර ඇති අතර විවිධ විෂයයන්හි දී එක ම විෂය කරුණු නැවත නැවත ඉදිරිපත් වීම හැකිතාක් අවම කිරීම, විෂය අන්තර්ගතය සිමා කිරීම සහ ක්‍රියාත්මක කළ හැකි ශිෂ්‍ය මිතුරු විෂයමාලාවක් සැකසීම සඳහා තිරස් සංකලනය ද හාවිත කර ඇත.

ගුරු හවතුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල සාර්ථක ව නිරත වීම හා පන්ති කාමර මිනුම් හා ඇගයීම් ප්‍රායෝගිකවත් පරිදි යොදා ගැනීම සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ ලබා දීමේ අරමුණින් මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය හඳුන්වා දී ඇත. සියලුන්ගේ නිපුණතා වර්ධනය කිරීම සඳහා ගණාත්මක යෙදුවුම් හා ක්‍රියාකාරකම් තොරා ගැනීමට ගුරුවරුන්ට අවශ්‍ය නිදහස මෙමගින් දී තිබේ. එමෙන් ම නිරදේශීත පාඨ ගුන්ථවල ඇතුළත් වන විෂය කරුණු පිළිබඳ ව තහවුරු කර ගැනීමට මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය උපකාරී වේ. මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය වඩාත් එලදායී වීමට නම් අදාළ ගුරු මාර්ගෝපදේශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති අදාළ පාඨ ගුන්ථ සමග සමාගම් ව හාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

තාර්කිකරණය කරන ලද විෂය නිරදේශ, තව ගුරු මාර්ගෝපදේශ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය හා තව පාඨ ගුන්ථවල මූලික අරමුණු වන්නේ ගුරු කේන්දුය අධ්‍යාපන රටාවෙන් මිදි සියලු කේන්දුය අධ්‍යාපන රටාවකට හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපන රටාවකට එළඹීම මගින් වැඩ ලෙස්කයට අවශ්‍ය වන්නා වූ නිපුණතා හා කුසලතාවන්ගෙන් යුතුත් මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රජාව සංවර්ධනය කිරීමයි.

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය සම්පාදනය කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනයේ ගාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ ද, ආයතන සහාවේ ද, රවනයේ දී දායකත්වය ලබා දුන් සියලු ම සම්පත්දායකයින්ගේ හා වෙනත් පාර්ශ්වයන්ගේ ද ඉමහත් කැපවීම ඇගයීමට ද මෙය අවස්ථාවක් කර ගනු කැමැත්තෙමි.

ආචාර්ය වේ. ඩී. ආර්. ජේ. ගුණසේකර  
අධ්‍යක්ෂ ජනරාල්  
ජාතික අධ්‍යාපන ආයතනය  
ශ්‍රී ලංකාව

**අනුමැතිය :**

ගාස්තීය කටයුතු මණ්ඩලය  
ජාතික අධ්‍යාපන ආයතනය

**උපදේශකත්වය :**

ආචාර්ය එ. ඩී. ආර්. ජේ. ගුණසේකර  
අධ්‍යක්ෂ ජනරාල්,  
ජාතික අධ්‍යාපන ආයතනය

**අධික්ෂණය:**

එන්.ඩී.කේ. ලොකුලියන  
අධ්‍යක්ෂ  
තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
ජාතික අධ්‍යාපන ආයතනය

**විෂය නායකත්වය හා සම්බන්ධීකරණය :**

ර්. එ. සී. එන්. පෙරේරා  
ජ්‍යෙෂ්ඨ කළීකාවාරය,  
තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය

**විෂයමාලා කම්ටුව :**

අභ්‍යන්තර

ර්.ඒ.සී.එන්. පෙරේරා

ජ්‍යෙෂ්ඨ කළීකාවාරය  
තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
ජාතික අධ්‍යාපන ආයතනය

බාහිර

මහාචාර්ය එම්.එම්. එම්. නාපීම්

උපකුලපති  
අග්නිදිග විශ්වවිද්‍යාලය  
මලුවිල්

මහාචාර්ය ඩී.සී. අබේසිංහ

පීයාධිපති  
කාමිකර්ම හා වැවිලි බෝග කළමනාකරණ පියය  
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

මහාචාර්ය සනත් අමරත්‍යාග

කාමිකර්ම පීයය  
පේරාදෙළුණිය විශ්වවිද්‍යාලය

වි.එල්.ඩී. බාලසූරිය

අධ්‍යක්ෂ  
(කාමිකර්ම හා පරිසර අධ්‍යාපන)  
අධ්‍යාපන අමාත්‍යාංශය

ආචාර්ය එච්.එෂ්.ඩී.ඩී. ගුණතිලක

ඇංග ප්‍රධාන / ජ්‍යෙෂ්ඨ කළීකාවාරය  
වැවිලි බෝග කළමනාකරණ දෙපාර්තමේන්තුව  
කාමිකර්ම හා වැවිලි බෝග කළමනාකරණ පියය  
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ආචාර්ය ඩී.ඩී. කුමිල කුමාර

ජ්‍යෙෂ්ඨ කළීකාවාරය  
කාමි විද්‍යා පීයය  
සබරගමුව විශ්වවිද්‍යාලය

ආචාර්ය රංගිකා බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ කළීකාවාරය  
විද්‍යා පීයය  
කැලණිය විශ්වවිද්‍යාලය

ශේතානි වන්දුස	ගුරු උපදේශක (කාලීකරම)
	කළාප අධ්‍යාපන කාර්යාලය
	හොමාගම
චි.පි.කේ. සුමතිපාල	ගුරු උපදේශක (විද්‍යා)
	කළාප අධ්‍යාපන කාර්යාලය
	වළස්මුල්ල
සුදර්මා රත්නතිලක	ගුරු සේවය
	සිරි පියරතන ම.ම.වි, පාදුක්ක
චි.පි. කොචිතුවක්ක	ගුරු සේවය
	ස්වර්ණතයන්ති මහා විද්‍යාලය, කැගල්ල
ච්.චි.චිම්.චින්.කේ. විෂේෂුන්දර	ගුරු සේවය
	රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හංවැල්ල
ආර්.චිස්.චිම්. රාජපක්ෂ	ගුරු සේවය
	පින්දෙණිය ම.ම.වි., අවාල
එම් එච්.එම්. යාකුත්	ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී (විශ්‍රාමික)
	ජාතික අධ්‍යාපන ආයතනය
එන්.ඒ. ගුණවර්ධන	ජ්‍යෙෂ්ඨ ක්‍රේඛාවාර්ය (විශ්‍රාමික)
	ජාතික අධ්‍යාපන ආයතනය
සිංහල හාජා සංස්කරණය	එම්.ඒ.පී. මූණසිංහ
	ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී (විශ්‍රාමික)
	ජාතික අධ්‍යාපන ආයතනය
පරිගණක පිටු සැකසුම	එල්. සී. විකුමගේ
	කළමනාකරණ සභායක
	ජාතික ආධ්‍යාත්‍රිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය
පිටකවරය	එම්. එං. එම්. ගාහිම්
	ගුරු උපදේශක
	කළාප අධ්‍යාපන කාර්යාලය, මිනුවන්ගොඩ

## පුරුෂ

### පිටු අංකය

• අධ්‍යක්ෂ ජනරාල්තුම්යගේ පණිවුචිය	iii
• විෂයමාලා කම්ටිටුව	iv
• හැඳින්වීම	vii
• ප්‍රායෝගික ක්‍රියාකාරකම ලැයිස්තුව	viii
• ආපේක්ෂිත පොදු කුසලතා	xii
• ප්‍රායෝගික ක්‍රියාකාරකම	1 - 164

## හඳුන්වීම

වැඩ ලේකයට සූදුසු නිපුණතා සහිත දරුවන් බිජි කිරීම අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය බාරාවේ ප්‍රධාන අරමුණ වේ. ඒ සඳහා සිසුන්ගේ ප්‍රායෝගික හැකියා සහ නිරමාණයිලි බව වැඩ දියණු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා පන්ති කාමර ඉගැන්වීම ක්‍රියාවලියේ දී නායාත්මක කරුණුවලට අමතර ව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ ව සැලකිලිමත් වීම වැදගත් වේ.

පෙළවපද්ධති තාක්ෂණවේදය විෂයයේ 13 ශේෂය ගුරු අත්පොතේ එක් එක් නිපුණතාවන්ට අනුකූල වන පරිදි මෙහි අන්තර්ගතය පෙළ ගස්වා ඇත. මෙහි සඳහන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහයේ සඳහන් වේ. එමගින් විෂය හඳුන සිසුන්ට මෙන් ම ඉගැන්වීමෙහි නිරත ගුරු හවතුන්ට මනා අත්වැළක් සැපයෙනු ඇත.

පෙළවපද්ධති තාක්ෂණවේදය විෂය ඇගයීමේ දී ලිඛිත ප්‍රාත්‍යාපන පත්‍රයට අමතර ව ප්‍රායෝගික පරීක්ෂණයකට ද සිසුන්ට මුහුණ දීමට සිදු වේ. එම නිසා මෙම පොතෙහි ඇතුළත් ක්‍රියාකාරම්වල සඳහන් සියලුම පියවර නිසි ලෙස ක්‍රියාත්මක කරමින් එක් එක් ක්‍රියාකාරකම්වල දක්වා ඇති අපේක්ෂිත කුසලතා සිසුන් තුළ වර්ධනය වීමට කටයුතු කළ යුතු ය.

මෙහි සඳහන් ක්‍රියාකාරකම් ගුරු හවතුන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ යුතු අතර ඒ පිළිබඳ වාර්තාවක් "ප්‍රායෝගික ක්‍රියාකාරකම් සටහන්"හි ඇතුළත් කර ගුරු හවතුන්ගේ අධික්ෂණය සඳහා යොමු කළ යුතු ය.

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෙළවපද්ධති තාක්ෂණවේදය විෂය ඉගැන්වීම සිදු කරන ගුරු හවතුන්ගෙන් හා සිසු දරුවන්ගෙන් ලැබෙන සංවර්ධනාත්මක යෝජනා අගය කරමු.

තාක්ෂණ අධ්‍යාපන දැඩාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණ පියාය

ජාතික අධ්‍යාපන ආයතනය

**ජේව පද්ධති තාක්ෂණවේදය**  
**ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව**

නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම් අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම්	පිටුව
01	1.1	01	කේත්දාපසාරී පොම්පයක කොටස් හඳුනා ගැනීම සහ පොම්පය ස්ථාපිත කිරීම	01
	1.1	02	රුපසටහන් / ආකෘති ආධාරයෙන් පිස්ටන් පොම්පයක කොටස් හා ක්‍රියාකාරීත්වය විස්තර කිරීම	03
	1.2	03	බිංදු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම හා විසර්ජන ශිසුතාව ගණනය කිරීම	05
	1.2	04	විසුරුම් ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම	12
	1.2	05	විසුරුම් ජල සම්පාදන පද්ධතියක ජලය යෙදීමේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම	16
	1.3	06	බිම් සැකසීමේ උපකරණවල කොටස් හා කාර්යයන් හඳුනා ගැනීම	18
	1.4	07	සරල එන්ජින්වල මූලික උපාංග හඳුනා ගැනීම	20
	1.4	08	සරල එන්ජින්වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම	25
	1.4	09	සිවිරෝද හා ද්විවෝද මුක්ටරවල මූලික අංග හඳුනා ගැනීම	28
	1.4	10	ද්වි රෝද හා සිවිරෝද මුක්ටරවලට විවිධ උපකරණ සම්බන්ධ කිරීම	31
02	1.5	11	නැප්සැක් දියර ඉසින යන්ත්‍රයක් ගලවා එකලස් කිරීම හා අංක ගෝධනය කිරීම	34
	2.1	12	දුවවල සහනක්වය නිර්ණය කිරීම	37
	2.1	13	දැඩ්දී හා අන්වික්ෂීය පරීක්ෂා මගින් ආර්ථික ව වැදගත් දුව විශේෂ හඳුනා ගැනීම	39
	2.2	14	වාතයේ වියළන ලද දුවවල තෙකමන ප්‍රතිශතය නිර්ණය කිරීම	41
	2.2	15	දුව පරිරක්ෂණ කුම අත්හදා බැලීම	43
	2.3	16	විවිධ නිර්ණයක අනුව දුව ගේෂී ගත කිරීම	45
	2.4	17	දුව සඳහා ගස්වල මිනුම් ලබා ගැනීම	47

**ජේව පද්ධති තාක්ෂණවේදය**  
**ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව**

නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම් අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම්	කාල්වීජේද
03	2.5	18	භාකවලින් නිස්සාරණය කර ගන්නා ලද සගන්ඩ තෙල් යොදා සඛන් නිෂ්පාදනය කිරීම	53
	2.5	19	මල් පෙතිවලින් නිස්සාරණය කරගත් සගන්ඩ තෙල් ඇසුරින් සුවඳ විලුවුන් නිෂ්පාදනය කිරීම	55
	2.5	20	පැපොල් කිරී රස් කිරීම හා වේලිම	57
	2.5	21	කේමාරික යුෂ රස් කිරීම	60
	2.5	22	ඖාපයිය හිස ගල්වන තෙල් නිෂ්පාදනය කිරීම	62
	3.1	23	ඡල ආසවනය මගින් සගන්ඩ තෙල් නිස්සාරණය	64
	3.1	24	තෙත් කුමය මගින් පොල්තෙල් නිස්සාරණය	66
	3.1	25	වියලි කුමය මගින් පොල්තෙල් නිස්සාරණය	68
	3.2	26	නොඉදුල් පොල් තෙල් නිස්සාරණය	70
	3.2	27	කඩ ගම්මිරිස් නිෂ්පාදනය	71
04	4.1	28	සුදු ගම්මිරිස් නිෂ්පාදනය	74
	4.1	29	සංඛ්‍යාංක මල්විමිටරය හාවිතයෙන් සරල ධාරාවක්, විහව අන්තරයක් සහ ප්‍රතිරෝධයක් සෙවීම	76
	4.2	30	වරණ කේත කුමයෙන් ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය ලබා ගැනීම	78
	4.2	31	Bread board ආධාරයෙන් විශුත් පරිපථ ගොඩ නැගීම	80
	4.2	32	විහව බෙදුම් පරිපථයක් මගින් ප්‍රතිදාන වේශ්ලේයනා පරික්ෂා කිරීම	82
	4.2	33	සෙනර් දියෝග හාවිතයෙන් ස්ථාපී වේශ්ලේයනාවක් ලබා ගැනීම	84
	4.4	34	සංගහිත පරිපථ ආධාරයෙන් ජව සැපයුම් පරිපථ ගොඩනැගීම	85
	4.4	35	Arduino පුවරු හාවිතයෙන් සරල ස්ථිවයක් ඇරීම හා වැසීම	87

නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම්	කාලේෂේද
06	4.4	36	Arduino පුවරු ආධාරයෙන් හා ආලේක සංවේදී ප්‍රතිරෝධකයක් හාවිතයෙන් LED එකක් දැල්වීම	89
	4.4	37	Arduino පුවරු ආධාරයෙන් ආලේක සංවේදී ප්‍රතිරෝධකයක් හාවිතයෙන් අදුරේදී දැල්වෙන සූත්‍රිකා පහනක් නිර්මාණය කිරීම	91
	6.2	38	කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක ප්‍රවාරණ ඩිල්ප ක්‍රම අත්හදා බැලීම	93
	6.2	39	කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක තෝරා ගන්නා ව්‍යුහ තුළ සංස්ථාපනය කර තබන්තු කිරීම	100
	6.2	40	කැපුම් මල් (Cut flowers) සහ විසිතුරු පත්‍රික ගාකවල (Cut foliage) අස්වනු නෙලීම	108
	6.2	41	කැපුම් මල් (Cut flowers) හා විසිතුරු පත්‍රික ගාක (Cut foliage) සඳහා පසු අස්වනු ප්‍රතිකාර කිරීම	112
	6.2	42	වෙළඳ පොල සඳහා කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර සැකසීම සහ ඇසීරීම	115
	6.3	43	වෙළඳපොල සඳහා කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර හාවිතයෙන් මල් සැරසිලි සැකසීම	119
	6.4	44	හුම් අලංකරණ සඳහා සුදුසු ගාක වර්ග හඳුනා ගැනීම	123
	6.5	45	තැණ කළාලයක් සැකසීම	125
	6.5	46	තෝරාගත් ස්ථානයක් සඳහා හුම් අලංකරණ සැලසුමක් නිර්මාණය කිරීම	128
	6.5	47	හුම් අලංකරණ ක්‍රියාවලිය සඳහා උද්‍යාන අංග ස්ථාපනය හා තබන්තු කිරීමේදී අවශ්‍ය වන යන්තු හා මෙවලම් හඳුනා ගැනීම	133
	6.5	48	හුම් අලංකරණ නිර්මාණයක් සඳහා ප්‍රමාණ බිල්පතක් සැකසීම	135
	6.5	49	හුම් අලංකරණ සැලසුමට අනුව මෘදු අංග හා දැඩ්ඩා ස්ථාපනය කිරීම	139
	7.1	50	උද්‍යානයක මෘදු අංග තබන්තු කිරීම	144

නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම් අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම්	කාලවේදී
07	7.1	51	සන අපද්‍රව්‍ය (කඩදාසී) ප්‍රතිව්‍යීකරණය කිරීමේ ක්‍රම සිල්ප අත්හදා බැලීම	150
	7.1	52	පිට වායුව නිෂ්පාදනය කිරීම	156
	7.1	53	ගෘහස්ථ සන අපද්‍රව්‍ය නියුතියක සංයුතිය නිර්ණය කිරීම	160
	7.3	54	බාද්‍ය ගෙවතු වගාචක් ස්ථාපනය කිරීම	161
	7.3	55	කොහොම් තෙල් භාවිතයෙන් ජෙව භායනයට ලක් වන පළිබෝධ නාභකයක් සැකසීම	164

## **අපේක්ෂිත පොදු කුසලතා**


එක් එක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ඒ ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අපේක්ෂිත විෂය කුසලතාවලට අමතරව පහත සඳහන් කුසලතා ද පුරුණ කිරීම වැදගත් වේ.

- නියමිත වේලාවටම ප්‍රායෝගික පරීක්ෂණය ආරම්භ කර නියමිත කාලයේ දී එය සිදු කර අවසන් කිරීම
- උපකරණ නිවැරදි ව හැසිරවීම හා අදාළ පාඨාංක නිවැරදිව ලබාගැනීම
- ප්‍රායෝගික පරීක්ෂණය සිදු කර අවසන් කිරීමෙන් අනතුරුව අදාළ උපකරණ පිරිසිදු කර නියමිත ස්ථානවල ස්ථානගත කිරීම
- ප්‍රායෝගික පරීක්ෂණය සිදු කළ ස්ථානය පිරිසිදු කිරීම
- උපකරණ පරීහරණය කිරීමේ දී අනතුරුවලට හාජනය නොවන ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම

### ප්‍රායෝගික ක්‍රියාකාරකම 01

#### කේත්දුපසාර පොම්පයක කොටස් හඳුනා ගැනීම සහ පොම්පය ස්ථාපන කිරීම

තිපුණතා මට්ටම	:	1.1
කාල්විපේද සංඛ්‍යාව	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> <li>● කේත්දුපසාර පොම්පයක කොටස් හඳුනා ගැනීම</li> <li>● එම කොටස් නිවැරදි ව එකලස් කිරීම</li> <li>● පොම්පය ජල ප්‍රහවයක් සමග ස්ථාපන කිරීම (Installation)</li> <li>● පොම්පය ක්‍රියාත්මක කරවීම (Operation)</li> </ul>
හැදින්වීම	:	<p>බාධාවකින් තොර ව ජල පොම්පයක් ක්‍රියාත්මක කිරීමට එහි උපාංග නිසි පරිදි සම්බන්ධ කර මතා ලෙස ස්ථාපනය කළ යුතු ය.</p> <p>ක්‍රියාකාරිත්වය අනුව කේත්දුපසාර පොම්ප දෙවරුගයක් ඇත.</p> <ol style="list-style-type: none"> <li>1. ස්වපුර්ණය වන (Self - priming)</li> <li>2. ස්වපුර්ණය නොවන (Non self - priming)</li> </ol>
මුලධර්මය	:	<p>සංඛ්‍යක කුවීරයක් තුළ පාජකයක් (Impeller) කරකැවීමෙන් ඇති වන කේත්දුපසාර බලය හේතුවෙන් කේත්දුයේ ඇති වන අඩු පිඩිනය නිසා පාජකයේ කේත්දුය දෙසට යොමු වන පරිදි වූප්‍රණ නළයක් මස්සේ වායුගෝලීය පිඩිනය යටතේ වූ ජලය ඉහළට ඇදී එයි. එම ජලය සංඛ්‍යක කුවීරයේ පරිධියට සවි කළ පිටාර නළයක් තුළට පාජකය විසින් යොමු කෙරේ.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> <li>● කේත්දුපසාර පොම්පයක්</li> <li>● සුදුසු පාද කපාටයක්</li> <li>● පොම්පයට සරිලන තළ හා උපාංග</li> <li>● 3 Jaw puller හා Mechanical Toolbo</li> </ul>
<b>තුම්වේදය :</b>		
<ul style="list-style-type: none"> <li>● කේත්දුපසාර පොම්පයේ විදුලි මෝටර කොටස හා ජල පොම්ප කොටස පළමු ව වෙන් වෙන් ව හඳුනා ගන්න.</li> <li>● පොම්ප කොටසහි කොපුව (Casing) කොටස ඉවත් කරන්න.</li> <li>● අක්ෂ දැන්චිට සම්බන්ධ කර ඇති පාජකය ගලවා එහි වර්ගය හඳුනා ගන්න.</li> <li>● අනෙකුත් ප්‍රධාන කොටස් හා ඒවායේ කාර්යයන් හඳුනා ගන්න.</li> </ul>		




- ජල මුදාව පාජකයට සවී කරන්න.
- පාජකය නැවත අක්ෂ දැන්වීම එකලස් කරන්න.
- පොම්ප කවරය එකලස් කරන්න.
- අවසානයේ ඇසුරුම එකලස් කරන්න.
- පොම්පය නිසි පරිදි ස්ථාන ගත කරන්න.
- පොම්පයේ ඇතුළ මුවට (Inlet) හා පිටාර මුවට (Outlet) සුදුසු තළ හමු (Sockets) සවී කරන්න.
- වූෂණ නළයට සුදුසු දිගකින් යුත් (1-2 m) නළයක් සම්බන්ධ කරන්න.
- පාදස්ථී කපාටය දක්වා වූෂණ නළය ජලයෙන් පුරවන්න (වායු බුබුල සියල්ල ඉවත් වන පරිදි).
- නිවැරදි ව විදුලි සැපයුමට සම්බන්ධ කර පොම්පය ක්‍රියාත්මක කරන්න.
- අඛණ්ඩ ජල සැපයුමක් ලැබේ දැයි නිරික්ෂණය කරන්න.

#### විශේෂ කරුණු :

- වූෂණ නළය පොම්පයේ ඇතුළ මුව (Inlet) සම්බන්ධ කරන ස්ථානයේ සිට ලම්බක ව හා සෑපු ව සම්බන්ධ විය යුතුයි. නැත හොත් වූෂණ නළය තුළ වාතය හිර වී, ජල සැපයුම අඩාල වේ.
- වූෂණ නළය හා පාදස්ථී කපාටය වාතය ඇතුළ නොවන සේ හොඳින් මුදා (Sealed) වී තිබිය යුතුයි.
- සර්පණය අධික වීම නිසා Elbow ආකාර තළ උපාංග වූෂණ නළ සඳහා හාවිත කරනු නො ලබන අතර, Bend ආකාරයේ උපාංග පමණක් හාවිත කරනු ලබයි.


**ප්‍රායෝගික ක්‍රියාකාරකම 02**  
**රුපසටහන් / ආකෘති ආධාරයෙන් පිස්ටන් පොම්පයක කොටස් හා**  
**ක්‍රියාකාරන්වය විස්තර කිරීම**

නිපුණතා මට්ටම	: 1.1
කාලවිශේද සංඛ්‍යාව	: 02
අපේක්ෂිත කුසලතා	: • පිස්ටන් පොම්පයක කොටස් හඳුනා ගැනීම • එම කොටස්වල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම • පිස්ටන් පොම්පය ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීම
හැඳින්වීම	: ජල ප්‍රහාරයක අදිති ජලය එස්වීමට හෝ අවශ්‍යතාව අනුව ජලයේ පිඩිනය වැඩි කර ගැනීමට භාවිත කළ හැකි දාව යන්ත්‍ර අතර පිස්ටන් පොම්පය ද වැදගත් වේ.
මූලධර්මය	: සිලින්බරාකාර කුට්‍රියක් තුළ පිස්ටනයක් ඔබමොඛ වලනය කර යාන්ත්‍රික ව රික්තයක් ගොඩනගා, එය තුළට ජලය ගලා ඒමට සලස්නු ලැබේ. ඉන් පසු ව ඒ තුළ පිඩිනය වැඩි කිරීමෙන් ජලය පිටතට තල්පු කිරීම කරනු ලැබේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • පිස්ටන් පොම්පයක් • ජලය
ක්‍රමවේදය :	:
	• පිස්ටන් පොම්පයේ ප්‍රධාන කොටස් හා ඒවායේ කාර්යයන් හඳුනා ගන්න.



කොටස	කාර්යය
<ul style="list-style-type: none"> <li>• පිස්ටනය</li> <li>• සිලින්චරය</li> <li>• වූෂණ කපාටය</li> <li>• පිටාර කපාටය</li> <li>• පිටාර නළය</li> <li>• වූෂණ නළය</li> </ul>	

- පිස්ටන් පොම්ප ආකෘතියේ පිස්ටනය සිලින්චරය තුළ පහළට ගමන් කරවන්න. වූෂණ කපාටය වැසි පිටාර කපාටය විවෘත වී සිලින්චරයේ වාතය ඉවත් වන ආකාරය අධ්‍යායනය කරන්න.
- පිස්ටනය ඉහළට ගමන් කරවන්න. පිටාර කපාටය වැසි වූෂණ නළය ඔස්සේ ජලය සිලින්චරයට පැමිණෙන ආකාරය තිරික්ෂණය කරන්න.
- පිස්ටනය නැවත පහතට හෙළන්න. එවිට පිටාර කපාටය වැසි සිලින්චර කුටීරයේ ඇති ජලය පිටාර නළය ඔස්සේ පිටතට යන ආකාරය අධ්‍යායනය කරන්න.



#### විශේෂ කරුණු :

- ආකෘති පොම්පය ක්‍රියාත්මක කිරීමට පෙර එහි හිස් බදුන ජලයෙන් පුරවන්න.
- සතු නිද්‍රාක තොමැති තම්, අදාළ කොටස් රුපසටහන්/ ආකෘති ආධාරයෙන් හැඳුනා ගන්න.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 03

#### බිංදු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම හා විසර්ජන දිගුතාව ගණනය කිරීම

නිපුණතා මට්ටම	: 1.2
කාලවිපේද සංඛ්‍යාව	: 08
අපේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> <li>• බිංදු ජල සම්පාදන පද්ධතියක උපාංග හඳුනා ගැනීම</li> <li>• බිංදු ජල සම්පාදන පද්ධතියක් නිවැරදි ව ස්ථාපනය කිරීම</li> <li>• බිංදු ජල සම්පාදන පද්ධතියක ජලය විසර්ජන ක්‍රියාකාරීත්වය අත්හදා බැලීම</li> <li>• එම ජල විසර්ජන දිගුතාව ගණනය කිරීම මගින් ජල සම්පාදන පද්ධතියේ ජලය යෙදීමේ කාර්යක්ෂමතාව ගණනය කිරීම</li> <li>• ජලය යෙදීමේ කාර්යක්ෂමතාව උපරිම වන පරිදි තිබිය යුතු පාර්ශ්වික නළ සැපයුම් මාරුගයේ උපරිම සීමාකාරී දිග නිර්ණය කිරීම (Maximum lateral length for a given flow variation)</li> </ul>
හැඳින්වීම	: <p>පිචිනයක් යටතේ පාර්ශ්වික නළ පද්ධතියක් කුළුන් ජලය ගළා යන විට වායු ගෝලීය පිචිනයක දී විමෝෂක / ඩුපර / එම්ටර කුළුන් පසට ජලය බිංදු ආකාරයට ලබා දෙන ජල සම්පාදන කුමය බිංදු ජල සම්පාදනයයි.</p> <p>සැලසුම් කළ නළ පද්ධතියක් උපයෝගී කර ගනිමින් බෝගයේ අවශ්‍යතාවට සරිලන සීමිත ජල ප්‍රමාණයක්, පසේ සීමිත පරිමාවට පිචිනයක් යටතේ සැපයීම බිංදුමය ජල සම්පාදන තාක්ෂණයේ මූලික ලක්ෂණය වේ.</p>
මුළුධර්මය	: <p>බිංදු ජල සම්පාදන පද්ධතියක විසර්ජන විවලතා ප්‍රතිශතය (flow variation - Qvar %)</p> <div style="border: 1px solid black; padding: 10px; width: fit-content; margin-left: auto; margin-right: auto;"> <math display="block">Qvar \% = \frac{(q_{\max} - q_{\min})}{q_{\max}} \times 100</math> </div>
	<p>Q var = විසර්ජන විවලතා %</p> <p>(හොඳ ගෝගතාවක් ඇති පද්ධතියක පාර්ශ්වික නළයක් ඔස්සේ එම විවලතාව 10% දක්වා සීමා කළ යුතු ය.</p> <p>q max = පාර්ශ්වික නළ මාරුගයේ විමෝෂකයකින් ඒකීය කාලයක දී ලැබෙන උපරිම විසර්ජන පරිමාව (ml)</p> <p>q min = අදාළ පාර්ශ්වික නළ මාරුගයේ අවම විමෝෂක පරිමාව (ml)</p> <ul style="list-style-type: none"> <li>• විමෝෂකවල නිෂ්පාදන විවලතාව (manufacture variability) බලපෑම අවම කර ගැනීමට අදාළ විමෝෂකය දෙපස ඇති විමෝෂක දෙක ද ඇතුළත් ව පරිමාවන් ගෙන ඒවායේ සාමාන්‍ය අගය ගණනය කරනු ලබයි.</li> </ul>

**i. පද්ධතිය ස්ථාපනය කිරීම**

අවශ්‍ය උපකරණ හා ඉවතා (ලිංග ජල සම්පාදන පද්ධතිය ස්ථාපනය සඳහා) :

- Polymer tank (200 - 300 l)
- LED pipe size
  - 12 mm
  - 15 mm
  - 20 mm
  - 25 mm
  - 32 mm
  - 60 mm
- Water pump
  - Ø 1", 1/2 Hp, 230 V/50 Hz
- Fittings
  - Ø 1" PVC pype length 2
  - Ø 1" PVC fort valve 1
  - Ø 1" PVC valve socket 2
  - Ø 1" PVC forcep socket 2
  - Ø 1" PVC ball valve 1
  - Ø 1 x 1/2" reducing socket 1
  - Ø 1" PVC bend 4
  - Ø 1" LDPE pipe 10 m
  - Ø 1/2" LDPE pipe 20 m
  - Ø 1 x 1/2" LDPE T socket 4
  - Ø 1" LDPE End cap 1
  - Ø 1" PVC End cap 1
  - Ø 1/2" LDPE End clips 6
  - Ø 1/2" LDPE Connecter 6
- Pressure compressing drippers / emitters 2 l/h 30
- Thread seal tape roll 2

**ක්‍රමවේදය :**

- වූෂණ හිස, විසර්පතන හිස හා මුළු හිස ගණනය කර අවශ්‍ය දිගට නළ සකසා ගන්න.
- Thread seal හාවිත කර පාද කපාටයට Valve socket සම්බන්ධ කරන්න.
- valve socket එකට 2.5 cm නළය සම්බන්ධ කරන්න.
- (මෝටරයේ සිට පාද කපාටයේ පහළට ඇති උස සත්‍ය උස ලෙස සැලකේ. ඉම්පෙලරයේ මධ්‍ය ලක්ෂණයේ සිට පාද කපාටය දක්වා උස මුළු උස වේ.)
- Union හාවිත කර ජල ප්‍රහවයේ සිට එන වූෂණ නළය පෙරනයට සවි කරන්න.
- පිටාර නළය ද Union ආධාරයෙන් පොම්පයට සවි කරන්න.
  - (හඳිසි අවස්ථාවක දී මෝටරය ගෙවා ඉවත් කිරීමට අවශ්‍ය වූ විට නළ පද්ධතියට හානියක් නොවන සේ මෝටරය / පොම්පය ගැලවීමට)
- Bend / elbow හාවිත කර නළ මාරුගයේ දිගාව වෙනස් කර අවශ්‍ය පරිදි පද්ධතිය සකසා ගන්න.

### පදනම් සකසා ගන්නා අයුරු

- ස්වයංක්‍රීය මූහුර්තකය ප්‍රථම ව කරාමයට සවි කර මූහුර්තකයට සැපයුම් නළය සවි කරන්න.
- ස්වයංක්‍රීය මූහුර්තකයක් නොමැති නම් පළමු ව සැපයුම් නළ කරාමයට සවි කරන්න.
- සැපයුම් නළය හා ජල සම්පාදනය කෙරෙන තැන අතර ස්ථානයක දී නළය නැවීමක් සිදු කළ යුතු නම් ඒ සඳහා පහත රුපවල දක්වා ඇති පරිදි නළය කපා එල්බේ කනෙක්ටර් යොදා ගන්න.
- සැපයුම් නළයක් ප්‍රධාන සැපයුම් නළයකට  $90^{\circ}$  ආකාරයට සවි කිරීමට අවශ්‍ය විට රුපයේ පරිදි වී බාර් කනෙක්ටරයක් යොදා ගන්න.



- සැපයුම් නළය සවි කළ පසු, විවෘත කෙළවරින් ජලය වැස්සීම නැවැත්වීමට End clips යොදා ගන්න. End clips යොදා ගැනීමේ දී නළය නැවීමට ප්‍රථම ව ප්‍රථම එක යොදා පසුව නළය නැවීම සිදු කරන්න.




- දැන් සැපයුම් නළයෙන් ජල සම්පාදනය කෙරෙන ගාකය කෙරෙහි ජලය රැගෙන යන මයින්තා විශ්වාසී නළයට සවි කරන්න. ඒ සඳහා පළමුවෙන් ඒ ඒ මයින්තා විශ්වාසී, අදාළ නිවැරදි දිග මැන කපා ගන්න.



- දැන් කපා ගත් මයින්තා විශ්වාසීවල සිදුරු විදින්න. ඉත්පසු ව විශ්වාසී ඇඩිජේටරය ඒ සිදුරු තුළ බහාලන්න. ඒ සඳහා සිදුරු විදින උපාංගයේ පිටුපස ම යොදා ගන්න. කාන්දු වීම වළක්වා ගැනීමට මෙම ඇඩිජේටර විශ්වාසීයට  $90^{\circ}$ ක් වන සේ බහාලන්න.




- සිදුරු විදිමේ දී යම් වරදක් වුව හොත් එම සිදුරු Blanking plug එකක් යොදා වසා දමන්න.



- ඉන්පසු එක් එක් ඇඩ්බ්ලුරයට මයිකොා වියුත් සවී කරන්න.




- දැන් මයිකොා වියුත් යේ විවෘත කෙළවරට සුෂ්පරස් සවී කරගන්න. මයිකොා වියුත් අවශ්‍ය නොවන විටෙක දී මෙම සුෂ්පරස්, සැපයුම් වියුත් සාදාගත් සිදුරෙහි ම සවී කර ගන්න.




- ප්‍රධාන සැපයුම් නළය රඳවා තැබීම සඳහා අවශ්‍යතාව අනුව ස්ටේක්ස් හෝ වෝල් ක්ලිප්ස් හාවිත කරන්න.



- මයිකොා වියුත් ය රඳවා තැබීමට කුඩා ස්ටේක්ස් හාවිත කරන්න.



- දැන් විදුලිය සැපයීම සිදු කර බිංදු ජල සම්පාදන පදනම් කරන්න.
- ශ්‍රීපරයේ ඇති මූහුණන් තැටිය කැරකැවීමෙන් ප්‍රවාහ වෙයෙය වෙනස් කර ගන්න.




- එක් එක් විමෝචකය මගින් නිශ්චිත කාලයක් තුළ විසර්පනය වූ ජල පරිමා මැන විසර්පන ශිසුතාව ගණනය කරන්න.
- ii. බිංදු ජල සම්පාදන පදනම් පදනම් පදනම් පදනම් පදනම් (Water application uniformity)

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- සේරාජනය කළ බිංදු ජල සම්පාදන පදනම් පදනම්
- විමෝචක මගින් නිකුත් කරනු ලබන ජලය රස් කිරීමට 01 lක ධාරිතාව සහිත බඳුන් 20ක් පමණ
- ප්‍රවාහ පීඩනමානයක් (Flow pressure gauge 03 bar)
- 1000 ml මිනුම් සරාවක්
- විරාම සට්‍රිකාවක්
- 25 mක පමණ මිනුම් පටියක්

## ක්‍රමවේදය :

- බිංදු ජල සම්පාදන පදනම් තාක්ෂණවේදය සැපයුම් නළ 3ක් පමණ තෝරා ගන්න.
- එම පාර්ශ්වීක නළ ආරම්භයේ ජල පිඩිනමාපකය සවී කරන්න.
- පාර්ශ්වීක නළයේ විමෝෂක අතර පරතරය (ලදා : 50 cm) ලෙස සකසන්න.
- පාර්ශ්වීක නළ මාර්ගයේ සියලු ම විමෝෂක නියෝගනය වන පරිදි ආරම්භයේ සිට නියන දුරකින් (3 m) විමෝෂක තෝරා ගන්න. (මිනුම් පටිය ආධාරයෙන් සැපයුම් නළයේ 3 m බැඟින් ස්ථාන ලකුණු කරන්න (3 m, 6 m, 9 m, 12 m)
- තෝරා ගත් එක් ස්ථානයකින් විමෝෂක 3 බැඟින් තෝරා ගන්න. (ලදා -2.5 m, 3.0 m, 3.5 m)



- බිංදු ජල සම්පාදන පදනම් ක්‍රියාත්මක කරන්න.
- සියලු ම ජල සැපයුම් මාර්ග ක්‍රියාත්මක වීමට කාලය ලබා දෙන්න.
   
(දුරකින් ම පිහිටි සැපයුම් නළ අග්‍රයේ ඇති විමෝෂක මගින් අඛණ්ඩ ජල සැපයුමක් ලබා දෙන තෙක්)
- තෝරා ගත් පාර්ශ්වීක නළවල මිනුම් ලබා ගන්නා විමෝෂක ස්ථානවල අදාළ විමෝෂක තුනට යටින් ජලය රස් කරන බඳුන් ස්ථාන ගත කරන්න.
- බිංදු ජල සම්පාදන පදනම් තාක්ෂණවේදය ස්ථාවර වූ පසු (සියලු නළ මාර්ග ජලයෙන් පිරුණු පසු) පිඩින මානයෙන් නියන පිඩිනය ලකුණු කර ගන්න.
- තෝරා ගත් විමෝෂක ස්ථාන යටින් බඳුන් තබන්න.
- විරාම සට්‍රිකාව මගින් නිශ්චිත කාල සීමාවක් (ලදා : මිනින්තු 10) ලබා දී එම කාලය තුළ විසර්ජනය වූ ජල පරිමාව මැන ගන්න. (සැම විමෝෂකයකට ම එක ම කාල පරාසයක් ලබා දෙන්න).
- රස් කර ගත් දත්ත පහත පරිදි වග ගත කරන්න.

දුර (m)	කාලය (මිනින්තු)	විසර්ජන ජල පරිමාව			සාමාන්‍ය අගය
		1	2	3	
0	10	a	b	c	$\frac{a+b+c}{3}$
3	10				
6	"				
9	"				
12	"				
15	"				

- ඉහත වගුව ඇසුරින් පාර්ශ්වීක තළයක ආරම්භක විමෝෂකයෙන් විසර්ජනය වන ජල පරිමාවෙන් 90%ක් විසර්ජනය ලැබෙන විමෝෂකය දක්වා දුර ගණනය කරන්න (10% Flow variation)
 

දදා : පළමු ව විමෝෂකයෙන් 400 ml ජල පරිමාවක් ලැබෙන විට 360 ml දක්වා ජල පරිමාවක් ලැබෙන පාර්ශ්වීක තළ මාර්ගයේ දුර
- මේ අනුව 90 % ක විසර්ජන කාර්යක්ෂමතාවක් ලබා ගත හැකි (90% Application uniformity) පාර්ශ්වීක තළ මාර්ගයේ උපරිම දුර ගණනය කළ හැකි ය. (Maximum lateral length for 90% water application uniformity)
- එමගින් දී ඇති පිළිනය යටතේ බිංදු ජල සම්පාදනය කළ හැකි ක්ෂේත්‍රයේ උපරිම බාරිතාව (බිම් ප්‍රමාණය) ගණනය කළ හැකි වේ.

#### විශේෂ කරුණු :

- මෙමගින් එක් තෝරා ගත් ස්ථානයක එක විමෝෂකයක් වෙනුවට දෙපසින් ඇති විමෝෂක දෙක ද ඇතුළත් ව දත්ත ලබා ගැනීමෙන් එම ස්ථානයේ විමෝෂක තුනෙහි විසර්ජන පරිමාවේ සාමාන්‍ය අගය (Average discharge volume) ගණනය කරනු ලබයි. මේ මගින් විමෝෂකවල නිෂ්පාදන විවලතාව අවම කළ හැකි වේ.
- iii. ස්වයංක්‍රීය පාලකයක් (irrigation timer controller) සහිත බිංදු ජල සම්පාදන පද්ධතියක් ස්ථානගත කිරීම

#### අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- ස්වයංක්‍රීය පාලකය (irrigation timer controller)
- 1/2 PVC තළ
- 1/2 valve socket
- Faucet socket 3/4"
- 3/4" PVC (length) 12'
- 3/4" x 1/2" reducing T
- 3/4" x 1/2" reducing elbow
- Drippers
- Drip size ට අනුව විදුම් යන්ත්‍රයක්

#### ක්‍රමවේදය :

- ස්වයංක්‍රීය පාලකයට බැටරි සවි කරන්න.
- වර්තමාන දිනය, ද්‍රව්‍යයේ වේලාව, උපකරණයේ සකසන්න.
- ජල සම්පාදන කාලාන්තරය, වරකට පිට විය යුතු ජල ප්‍රමාණය හා එම ජල ප්‍රමාණය කෙතරම් වේලාවක් සැපයිය යුතු ද යන්න තීරණය කරන්න.
- එම දත්ත උපකරණයෙහි සකසන්න.
- උපකරණය ජල කරාමයට හෝ තළ පද්ධතියට සම්බන්ධ කරන්න.
- කරාමය විවෘත කර තබන්න.
- නියමිත වේලාවෙහි දී ජල සැපයුම සිදු වේ දැයි පරීක්ෂා කරන්න.
- ස්වයංක්‍රීය පාලකයෙන් අවශ්‍ය පැළ ගණනට ජලය සැපයීම සඳහා Micro tube හා විමෝෂක අවශ්‍ය පරිදි තෝරා ගන්න.

#### විශේෂ කරුණු :

- මේ සමග බෝගයට අවශ්‍ය රසායන පොහොර යෙදීම ද කළ හැකි ය.


**ප්‍රායෝගික ක්‍රියාකාරකම් - 04**

**විසිරුම් ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම**

නිපුණතා මට්ටම	: 1.2
කාලවිපේද සංඛ්‍යාව	: 02
අපේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> <li>• විසිරුම් ජල සම්පාදන පද්ධතියක කොටස් හඳුනා ගැනීම</li> <li>• විසිරුම් ජල සම්පාදන පද්ධතියක් නිවැරදි ව ස්ථාපනය කිරීම</li> <li>• විසිරුම් ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරිත්වය අත්හදා බැලීම</li> </ul>
හැඳින්වීම	: පිචිනයක් යටතේ, එකාකාරී ලෙස පසේ සීමිත ගැහුරුකට, අවශ්‍ය ජලය සැපයීම විසුරුම් ජල සම්පාදනය මගින් සිදු වේ. මෙම ජලය විසිරුම් ස්වභාවික වර්ෂාවක් ලෙසින් ක්‍රියාත්මක වුව ද, මෙමගින් අවශ්‍ය කාලකීමාවක දී, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය සැපයීම.
මූලධර්මය	: පොම්ප කරන ජලය පිචිනයක් යටතේ නළ මගින් රැගෙන ගොස් විසුරුම් නැසිනි ඔස්සේ කුඩා බිඳිතිවලට කඩා, වර්ෂාවක් ලෙස වගා ක්ෂේත්‍රයේ බෝගවලට ඉහළින් විසුරුවා හැරේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: <ul style="list-style-type: none"> <li>• කේන්ද්‍රාපසාරී ජල පොම්පයක්</li> <li>• ජල ප්‍රහවයක්</li> <li>• ප්‍රධාන නළ සඳහා 1" PVC නළ</li> <li>• උප ප්‍රධාන නළ සඳහා 1" PVC නළ</li> <li>• පාර්ශ්වික නළ සඳහා 1/2" PVC නළ</li> <li>• PVC reducing T joint</li> <li>• PVC equal faucet T joint</li> <li>• සිරස් නළ සඳහා 1/2" LDPE නළ/ 1/2" PVC නළ</li> <li>• 1/2" PVC T sockets හෝ 1/2" LDPE socket with fasteners</li> <li>• විසුරුම් හිස්</li> <li>• මිනුම් පටියක්</li> <li>• කියත් පටි / PVC කටරයක් (PVC cutter)</li> <li>• පොට මුදා පටි (Thread seal tape)</li> <li>• PVC ගම්</li> <li>• ජල සම්පාදන පද්ධති කාල ගණකය (Timer control)</li> <li>• අග්‍රස්ථ වැසුම් (End caps)</li> <li>• ස්ලිප් හෝස් කනෙක්ටර් (Slip horse connectors)</li> <li>• තෙව්ඩි ඇඩිප්ලේටර් (Threaded adapter)</li> <li>• වෙශ්ලෙස්න් වේශ්ලේප්</li> <li>• කළම්ප (Clamps)</li> </ul>

ක්‍රමවේදය :

- ජල සම්පාදනය කළ යුතු ක්ෂේත්‍රය, පරිමාණයට ඇද එහි ක්ෂේත්‍රවලය ගණනය කරන්න.
- අදින ලද සැලසුමේ විසිරි ජල සම්පාදන පද්ධතියේ නළ එම්ම, සවි කළ යුතු විසුරුම් හිස් ගණන හා සවි කළ යුතු ස්ථාන සලකුණු කරන්න. මෙහි දී විසුරුම් හිස් ගණන තීරණය කිරීමට විසුරුම් හිස් සවි කරන පරතරය හා සවි කරන රටාව තීරණය කළ යුතුයි.
- සාපුරුකෝණාකාර ලෙස සවි කරන විට දී  $6 \times 4 \text{ m}$  ලෙස හා සමවතුරසාකාර ලෙස සවි කරන විට දී  $6 \times 6 \text{ m}$  ලෙස යොදා ගන්න.
- ජල ප්‍රහවයේ සිට ක්ෂේත්‍රයට ජලය රැගෙන එන ප්‍රධාන නළයේ දිග හා ක්ෂේත්‍රයේ වර්ගවලය අනුව පාර්ශ්වීක නළ ප්‍රමාණය හා නළවල තිබිය යුතු දිග තීරණය කරන්න.
- ඉහත සඳහන් කරන ලද පරතරවලින් විසුරුම් හිස් සවි කරන විට දී, පාසලට සහයා ඇති විසුරුම් හිස් හා රේට සම්බන්ධිත සිරස් නළ යොදා ගන්න. (එම සිරස් නළවලින් සම්බන්ධිත නළවල විසර්ජනය  $2-3.5 \text{ bar}$  පිඩිනයක් යටතේ  $350 - 700 \text{ l/h}$  වේ. ඒ අනුව තෙම්මේ රටාව තීරණය කර ඒ අනුව අදාළ විසුරුම් හිස් ගණන තීරණය කරන්න).



සමවතුරසාකාර ලෙස සවි කරන විසුරුම් හිස් සහිත පද්ධතියක තෙම්මේ රටාව

- ප්‍රධාන නළය උප ප්‍රධාන නළයට සම්බන්ධිත ස්ථානයට පද්ධති කාල ගණකය සම්බන්ධ කරන්න.
- සැලසුමේ අදින ලද ක්ෂේත්‍රවලයට අදාළ ව නළවල දිග තීරණය කර, ඒ අනුව නළ කපා ගන්න.




- අවශ්‍ය නළවල දිග හා විසුරුම් හිස් ගණන තීරණය කළ පසු රේට අනුරුප වන පරිදි, පිඩිනයකින් ජලය ලබා දීමට නළවල විෂ්කම්භය තීරණය කරන්න. ප්‍රධාන නළයට සාපේක්ෂ ව අඩු විෂ්කම්භයක් උප ප්‍රධාන නළයට ද රේට සාපේක්ෂ ව අඩු විෂ්කම්භයක් සිරස් නළවලට ද වන ලෙස නළ හාවිත කරන්න.


- නළ සම්බන්ධ කරන ස්ථානවලට ගැලපෙන T සම්බන්ධක හා End cap යොදා ගනීමින් නළ සම්බන්ධ කරන්න.



රුපයේ පරිදි නළ සම්බන්ධ කරන්න.



- නළ සම්බන්ධ කිරීමේදී පහත පරිදි අනුපිළිවෙළට සවි කරන්න.



- පාර්ශ්වික ත්‍යාග හා උප ප්‍රධාන ත්‍යාගයේ කෙළවරට End cap සවි කරන්න (ත්‍යාග විෂේෂිත විෂේෂිත අදාළ විෂේෂිත ප්‍රධාන සිරස් ත්‍යාග ඇති end caps යොදා ගන්න).
- නළ පද්ධතිය සකසා විසුරුම් හිසෙහි ජල විසුරුම් හිස් මගින් ජලය ලබා දීමේ වේගය පහත සම්කරණය අනුව ගණනය කරන්න.

$$\frac{\text{විසුරුම් හිස් මගින්}}{\text{ජලය ලබා දීමේ වේගය}} = \frac{\text{විසුරුම් හිසෙහි ජල විසුරුම් නය (l/h)}}{\text{විසුරුම් හිස්} \times \text{පාර්ශ්වික ත්‍යාග අතර} \\ \text{සවි කරන පරතරය (m)} \quad \text{පරතරය (m)}}$$

- පසෙහි මූලික කාන්දු විමේ ශිෂ්ටතාවට වඩා අඩු වේගයකින් ජලය සැපයීම සිදු කරන්න.

**විශේෂ කරුණු :**

- නළ තෝරා ගැනීමේ දී හා එට සම්බන්ධ කරන සම්බන්ධක තෝරා ගැනීමේ දී ජලය පීඩනයක් යටතේ ලබා දීමට හැකි වන සේ වැඩි විෂ්කම්භවල සිට අඩු විෂය්කම්භ දක්වා නළ හා සම්බන්ධක හාවත කරන්න.
- සපයා ඇති විසුරුම් හිසෙහි විසර්ථනය වන ජලය ප්‍රමාණය මැන ගන්න.
- එම විසර්ථනය වන ජලය මගින් පොලොව තෙමෙන අරය හා රටාව අනුව විසුරුම් හිස් සවිකල යුතු පරතර තීරණය කරන්න.
- බෝගයේ උස අනුව සිරස් නළවල උස වෙනස් කර ගන්න.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් - 05**


**විසුරුම් ජල සම්පාදන පද්ධතියක ජලය යෙදීමේ කාර්යක්ෂමතාව පරික්ෂා කිරීම**

නිපුණතා මට්ටම	: 1.2
කාලවිපේද සංඛ්‍යාව	: 02
අපේක්ෂිත කුසලතා	: • විසුරුම් ජල සම්පාදන පද්ධතියක විසුරුම් හිසෙහි සිට අරය ඔස්සේ විසර්පන ක්‍රියාකාරිත්වය අත්හදා බැලීම / හඳුනා ගැනීම • එමගින් කාර්යක්ෂම ඒකාකාරී විසර්පන ක්‍රියාකාරිත්වයක් ලැබෙන පරිදි පද්ධතියට අවශ්‍ය පිචිනය සකස් කිරීම
හැඳින්වීම	: පොලොවෙන් ඉහළට සවි කරන ලද විසුරුම් හිසකින් පිචිනයක් යටතේ විහිදුවා හරිනු ලබන ජලය මගින් පොලොව මතුපිට ඒකාකාරී තෙම්මකට ලක් කිරීම විසුරුම් ජල සම්පාදනයේ දී සිදු කරනු ලබයි. විසුරුම් හිස ඔස්සයා වූ මුමණය වන නිසා විහිදෙන ජලය වර්ෂාවක ආකාරයට පතිත වේ. මෙම ක්‍රමයේ ජල පරිහරණ කාර්යක්ෂමතාව 70-75 %ක් පමණ වේ.
මූලධර්මය	: පද්ධතිය ක්‍රියාත්මක වන පිචිනය අඩු විට ජලය විසර්පනය වන ක්ෂේත්‍රවල අඩු වන අතර තෙත් වන වෘත්තයේ අරය අඩු වේ. (Wetting radius) අරය ඔස්සේ ඒකාකාරී ව ජලය පතිත වීමක් ද සිදු නොවේ (Non-uniform distribution along the radius). මෙම දුර්වලතාව මග හරවා ගැනීමට විසුරුම් ජල සම්පාදන පද්ධතියේ විසර්පන රටාව පරීක්ෂා කර උචිත පිචිනය පද්ධතියට ලබා දිය යුතු වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • විසිරුම් ජල සම්පාදන පද්ධතියක් • ප්‍රවාහ පිචින මානයක් (flow pressure gauge) • 5 m මිනුම් පටියක් • ජලය රස් කළ හැකි 11 ප්‍රමාණයේ බදුන් • විරාම සට්‍රිකාවක් • 1 000 ml මිනුම් සරාවක්

**ක්‍රමවේදය :**

- විසුරුම් ජල සම්පාදන පද්ධතියේ එක විසුරුම් හිසක් තොරා ගන්න.
- එහි නිෂ්පාදකයා මගින් දී ඇති සම්මත තෙත් විමේ වෘත්ත අරය (Radius of the wetting circle) සෞයා ගන්න (ලදා : 2 m).
- තොරා ගත් විසුරුම් හිස කේත්ද කරගෙන කේත්දයේ සිට 0.5 m, 1.0 m, 1.5 m හා 2.0 m අරය ලෙස සම කේත්දික වෘත්ත හතරක් ඇදු ගන්න.
- එක් එක් වෘත්තයේ අංශක 90° බැඳීන් වන පරිදි පරිධිය ඔස්සේ බදුන් හතරක් බැඳීන් තබන්න.

- විසුරුම් ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කර ස්ථායී වීමට කාලය ලබා දෙන්න.
- පද්ධතියේ පිබිනය සටහන් කර ගන්න.
- නිශ්චිත කාල සීමාවක් (මිනින්තු 10) තුළ බඳුන් තුළ රස් වන ජල පරිමාව මැන ගන්න.



- දත්ත පහත ආකාරයේ වගුවක සටහන් කරන්න.

කාලය	දුර m	විසර්ඡන පරිමාව (ml)				විසර්ඡන සාමාන්‍ය අගය
		1	2	3	4	
1 h	0.5					
	1.0					
	1.5					
	2.0					
1.5 h	0.5					
	1.0					
	1.5					
	2.0					
2.0 h	0.5					
	1.0					
	1.5					
	2.0					
2.5 h	0.5					
	1.0					
	1.5					
	2.0					

- විසුරුම් හිසෙහි සිට පිටත වෘත්තයේ පරිධිය දක්වා අවම විසර්ඡන විවලකාවක් දෙන පිබිනය ගන්නය කරන්න.

විශේෂ කරුණු :

- දත්ත ලබා ගන්නා අවස්ථාවේ දී පද්ධතිය සඳහා සූලගේ බලපෑම අවම අවස්ථාවක් තෝරා ගත යුතු ය.
- ජලය එකතු කිරීමට යොදා ගන්නා බඳුන්වල කට පළල් විය යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් - 06
බම් සැකසීමේ උපකරණවල කොටස් හා කාර්යයන් හඳුනා ගැනීම

නිපුණතා මට්ටම	: 1.3
---------------	-------

කාලවිෂේෂ සංඛ්‍යාව	: 02
-------------------	------

අපේක්ෂිත කුසලතා	: • බම් සැකසීමට හාවිත වන විවිධ උපකරණ හා ඒවායේ කොටස් හඳුනා ගැනීම • ඒ ඒ කොටස්වල කාර්යයන් විස්තර කිරීම
-----------------	--

හැදින්වීම	: බම් සැකසීමේ ක්‍රියාවලියට අයන් පස හැරීම, කැඳීම, පෙරලිම කැට පොඩි කිරීම, මිශ්‍ර කිරීම හා මට්ටම් කිරීම යන ක්‍රියා උපකරණ හාවිතයෙන් ඉතා පහසුවෙන් සිදු කළ හැකි ය.
-----------	--

මූලධර්මය	: මතින්ස්, සත්ත්ව හා යාන්ත්‍රික බලය හාවිතයෙන් බම් සකස් කිරීම
----------	--

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • බම් සැකසීමේ උපකරණවල ආකෘති, රුපසටහන් හෝ සත්‍ය නිදරණක
--------------------------	---

**ක්‍රමවේදය :**

- පහත දැක්වෙන බම් සකස් කිරීමේ උපකරණ හඳුනා ගන්න.
  - ගැමි ලි නගුල
  - භැඩ ලැලි නගුල
  - තැටි නගුල
  - පරිවර්තා නගුල
  - යටි පස් නගුල
  - කොකු නගුල
  - තැටි පෝරුව
  - රෝට්ටේටරය
  - වැට් දුමනය (රිජරය)
  - ජපන් රෝටරි වීඩරය
  - කේර්නෝ වීඩරය
- එම උපකරණ පහත දැක්වෙන කාණ්ඩවලට ලැයිස්තු ගත කරන්න.

ප්‍රාථමික බම් සැකසීමේ උපකරණ	ද්විතීයික බම් සැකසීමේ උපකරණ	අතුරුයන්ගැමී උපකරණ

- එක් එක් උපකරණයේ කොටස් හා කාර්යයන් හඳුනාගෙන පහත වගුව සම්පූර්ණ කරන්න.

විම් සකස් කිරීමේ උපකරණය	උපකරණයේ ප්‍රධාන කොටස්	එක් එක් කොටසින් සිදු කෙරෙන කාර්ය
<ul style="list-style-type: none"> <li>• තැටි නගුල</li> <li>• ගැමි ලි නගුල</li> <li>• හැඩ ලැලි නගුල</li> <li>• පර්වරිතා නගුල</li> <li>• යටි පස් නගුල</li> <li>• කොකු නගුල</li> <li>• තැටි පොරුව</li> <li>• රෝටවේටරය</li> <li>• වැටි දමනය (රිජරය)</li> <li>• ජපන් රෝටරි වීබරය</li> <li>• කෝනේන් වීබරය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මුදුන් ඇමුණුම් ස්ථාන</li> <li>• පැති ඇමුණුම් ස්ථාන</li> <li>• කැපුම් තලය</li> <li>• තැටි බෙයාරීම</li> <li>• තැටි පාද</li> <li>• හිටිටි රෝදය</li> <li>• මඩ සුරනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• වැක්වරයට ඇමුණීම</li> <li>• වැක්වරයට ඇමුණීම</li> <li>• පස් පිවැල්ල කැපීම</li> <li>• කැපුම් තලය කරකැවීම</li> <li>• කැපුම් තලය නගුල් බදට සවී කිරීම</li> <li>• නගුල එක එල්ලේ ගෙන යැම</li> <li>• මඩ ඉවත් කිරීම</li> </ul>

විශේෂ කරුණු :

- සතා නිදර්ශක / ආකෘති නොමැති නම් රුපසටහන් ඇසුරෙන් හඳුනා ගන්න.


**ප්‍රායෝගික ක්‍රියාකාරකම් - 07**

**සරල එන්ජින්වල මූලික උපාංග හඳුනා ගැනීම**


නිපුණතා මට්ටම	:	1.4
යෝජිත කාලවිශේෂ	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> <li>• සරල එන්ජින්ක මූලික උපාංග හා ඒවායේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම</li> </ul>
හැදින්වීම	:	<p>එක් ආකාරයක වලිතයක් (Motion) වෙනත් ආකාරයක වලිතයක් බවට හැරවීම “යන්ත්‍රණය” නම් වේ.</p> <p>උදා : අනුවැටුම් වලිතයක් (Reciprocal motion) කෝෂික වලනයක් බවට (Angular motion) හැරවීම</p> <p>එවැනි යන්ත්‍රණයක් සඳහා යොදා ගනු ලබන උපක්‍රමයක් (Device) යන්ත්‍ර නම් වේ.</p> <p>උදා : එන්ජින්</p>
මූලධර්මය	:	<p>සරල එන්ජින්ක ඉන්ධන දහනය කිරීමෙන් එහි ඇති රසායනික ගක්තිය (Chemical energy), යාන්ත්‍රික ගක්තිය බවට හරවයි. එම ක්‍රියාවලිය සඳහා උපාංග (Components) කිහිපයක් සාමූහික ව ක්‍රියාත්මක වීම එන්ජිම තුළ සිදු වේ.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> <li>• සිවිපහර හා ද්විපහර සරල එන්ජින්ක මූලික උපාංග (පැරණි වර්ගයේ එන්ජින්ක් සපයා ගන්න)</li> <li>• උපාංග <ul style="list-style-type: none"> <li>• පිස්ටනයක් (Piston)</li> <li>• සිලින්බරයක් (Cylinder)</li> <li>• පිස්ටන් වලුලු/සම්පිළික වලුලු (Piston rings/ Compression rings) /තෙල් වලුලු (Oil rings)</li> <li>• සම්බන්ධක ද්‍රේචක් (Connecting rod)</li> <li>• පිස්ටන් ඇශ් (Piston pins)</li> <li>• දුගර කද</li> <li>• බෙයාරින් පලු (Thrust bearing, shell bearing)</li> <li>• ජව රෝදයක් (Fly wheel)</li> <li>• Gasket එකක්</li> <li>• වැල්ව පදනම්කියේ කොටස (Valve system, cam shaft, cam follower, pushrod rocket arm, valve spring, valve guide)</li> <li>• එන්ජින් බද (Engine block)</li> <li>• එන්ජින් හිස (Head)</li> </ul> </li> <li>• උපකරණ <ul style="list-style-type: none"> <li>• Circlip plier - 01</li> <li>• Wrench set 01</li> <li>• Plastic / Rubber hammer</li> </ul> </li> </ul>

තුමවේදය :


- සිව්පහර හෝ ද්‍ර්ව්‍යපහර එන්ජිමක මූලික කොටස් හඳුනා ගන්න.



- සිලින්ඩර (Cylinder)** - කුඩා එන්ජිමක සිලින්ඩරය තනි ව පිහිටන බව හඳුනා ගන්න. එහි විෂ්කම්භය මැන ගන්න. එය 'Bore' ලෙස හැඳින්වේ. එහි පිස්ටනය ගමන් ගන්නා ඉහළ සීමාකාරී මට්ටම (Top Dead Centre - TDC) හා පහළ සීමාකාරී මට්ටම (Bottom Dead Centre - BDC) හඳුනා ගන්න. එම මට්ටම දෙක අතර දුර (Stroke) මැන ගන්න.




- පිස්ටනය (Piston) - පිස්ටනයක, Piston pins සම්බන්ධ වන ආකාරය හඳුනා ගන්න.
  - පිස්ටනයක පිස්ටන් වලුලු දූම්මට සාදා ඇති ඇලි (Grooves) හඳුනා ගන්න.
  - ඉහළින් ඇති ඇලි තුළට සම්පිළින වලුලු හා පහළින් ඇති ආවාට තුළට තෙල් වලුලු ඇතුළු කරන ආකාරය අත්හදා බලන්න.
  - පිස්ටනය, පිස්ටන් පින් මගින් පිස්ටන් අතට (Connecting rod) සම්බන්ධ වන ආකාරය හඳුනා ගන්න.
  - සම්බන්ධක දැන්වෙනි දෙකෙකුවර හඳුනා ගන්න. එහි කුඩා කෙළවර (Small end) පිස්ටන් ඇණය සමඟ සම්බන්ධ වන ආකාරයන් විශාල කෙළවර (Big end) දගර කද හා සම්බන්ධ වන ආකාරයන් හඳුනා ගන්න.



- දගර කද හඳුනා ගන්න. එහි විශේෂිත හැඩය හා සම්බන්ධ වන ස්ථානයේ සර්පනය අඩු කිරීමට බෙයාරිම් භාවිත කර ඇති අයුරු නිරික්ෂණය කරන්න.
- දගර කදට ලිහිසි තන්ත්වය ලබා දෙන තෙල් ජේ (Oil cavities) හඳුනා ගන්න.
- දගර කදේ එක් කෙළවරක් ජව රෝද්‍යට සම්බන්ධ වන අයුරු නිරික්ෂණය කරන්න.
- ජව රෝද්‍ය (Flywheel) - මෙහි විශේෂිත හැඩය හඳුනා ගන්න. (මැද තුනී ගනකමක් ඇති අතර පරිධිය දෙසට වන්නට ගනකම වැඩි වේ.) එය ව්‍යාවර්තන බලය (Torque) එක් බල පහරක සිට එ ලැය බල පහර දක්වා පවත්වා ගැනීමට වැදගත් වන බව පෙන්වන දෙන්න.



- කැමිඩ්ස්ඩ (Cam shaft) හඳුනා ගන්න. ඒ හා සම්බන්ධ උපාංග හා වැළැව් විවෘත වීමට උපාංග රිලියෙල වී ඇති ආකාරය හඳුනා ගන්න.
- එන්ජින් එකෙන් එන්ජින් හිස (Engine head) ඉවත් කර ගන්න.
- එන්ජින් හිස කොටසේ Valve පදනම් ඇති බව හඳුනා ගන්න.
- එන්ජින් හිස ඉවත් කළ විට ඊට පහළ කොටස (Engine block) හඳුනා ගන්න.



- එන්ජින් block එක එන්ජින් හිස සම්බන්ධ වන පෘථිය සමග හොඳින් සම්බන්ධ වීමට ගැස්කට් (Gasket) නම් තහවුව යොදා ගන්නා බවත් එමගින් වාතය සහ ලිඛිසි තෙල් කාන්දු වීම වළක්වා ඇති බවත් හඳුනා ගන්න. ගැස්කට්, ඇස්බැස්ටෝස් හා මිශ්‍ර ලෝහවලින් සාදා ඇති බව තිරික්ෂණය කරන්න.
- කුඩා එන්ජිමක ඉහත සඳහන් කළ උපාංගවල කාර්යයන් හඳුනා ගන්න.

උපාංගය	කාර්යය
සිලින්ඩරය	ඉන්ධන හා වාතය (පෙට්රල් එන්ජිම) හෝ වාතය පමණක් (ඩීසල් එන්ජිම) සම්පිළිනයට හා දහනයට අවකාශ සපයයි.
පිස්ටනය	සිලින්ඩරය තුළ ඉන්ධන වායු මිශ්‍රණය (පෙට්රල්) හෝ වායුව පමණක් සම්පිළිනය කරනු ලැබේ.
සම්බන්ධක දූෂ්ඨ (Connecting rod)	පිස්ටනයේ බලය දැගර කුදා ලබා දේ.
ඡව රෝදය	එක් බල පහරක සිට ඊ ලැග බල පහර දක්වා ව්‍යාවර්තනය පවත්වා ගතියි. තනි සිලින්ඩර එන්ජින්වල සාපේක්ෂ ව විශාල ඡව රෝද ඇත.
දැගර කද	රේඛිය වලිතය, කොළික වලිතයක් බවට හරවයි.
වැළැව පදනම්	සිලින්ඩරය තුළට වායු / ඉන්ධන මිශ්‍රණයක් (පෙට්රල් එන්ජින්වල) හා වායු මිශ්‍රණයක් පමණක් (ඩීසල් එන්ජින්වල) ලබා ගැනීමට ආධාර වෙයි.
එන්ජින් හිස	වැළැව පදනම් ස්ථාපනය කිරීමට උපකාරී වේ.

**විශේෂ කරුණු :**

- ඉත්තේ දහනය කිරීමෙන් බලය උපද්‍රවා ගනු ලබන සිව්පහර හා ද්විපහර එන්ජින් නිර්මාණාත්මක ව එකිනෙකට වෙනස් ස්වරුප ගනු ලැබේ. උපයෝගිතාව මත මෙම එන්ජින් ප්‍රමාණයෙන් විශාල හෝ කඩා වන අතර, නිර්මාණාත්මක එකලස් කිරීම මත ඒවා සංකීර්ණ හෝ සරල ස්වභාවයක් උසුලයි. ඒ අනුව ද්විපහර එන්ජිමකට සාපේක්ෂ ව සිව්පහර එන්ජිමක ක්‍රියාකාරී උපාංග කොටස් රෙසක් දැකි ය හැකි ය.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 08

**සරල එන්ඩ්මෙටල ක්‍රියාකාරීත්වය හැඳුනා ගැනීම  
(උඛ - සිවිපහර පෙටිරල් එන්ඩ්මක ක්‍රියාකාරීත්වය)**

**නිපුණතා මට්ටම** : 1.4

**කාලවිපේද සංඛ්‍යාව** : 02

**අපේක්ෂිත කුසලතා** : • සරල එන්ඩ්මක ක්‍රියාකාරීත්වය විස්තර කිරීම

**හැදින්වීම** : ක්‍රියාකාරීත්වය අනුව සිවිපහර (Four stroke) හා ද්විපහර (Two stroke) ලෙස එන්ඩ්න් ආකාර දෙකකි. සිවිපහර එන්ඩ්මක එක් එන්ඩ්න් ක්‍රියාකාරී වකුයක් (Engine cycle) සම්පූර්ණ කිරීමට පිස්ටනය සිලින්චරය තුළ ඉහළ හා පහළ මට්ටම (Top dead center හා Bottom dead center) අතර සිවි වතාවක් ගමන් ගන්නා අතර, ද්විපහර එන්ඩ්මක එක් එන්ඩ්ම වකුයක් සම්පූර්ණ කිරීමට සිලින්චරය තුළ පිස්ටනය දෙ වතාවක් පමණක් ඉහළ හා පහළ මට්ටම අතර ගමන් කරයි.


**මූලධර්මය** : එන්ඩ්මක් මගින් ඉන්ධන දහනය වී බලය ලබා දීමට (එක් එන්ඩ්ම වකුයක් සම්පූර්ණ වීමට) ව්‍යුහය පහර, සම්පීඩන පහර, බල පහර හා පිටාර පහර අනුපිළිවෙළින් ක්‍රියාත්මක විය යුතු ය.

**ඩූල්‍යුම් බුල්කිජන හා දුවා** : • සිවිපහර පෙටිරල් එන්ඩ්මක් හෝ ආකෘතියක්

**තුම්බේදය** :


1. ව්‍යුහය පහර (Suction stroke)

- එන්ඩ්න් ආකාරය අතින් කරකවමින් ව්‍යුහය වැළැවය විවෘත කර ගන්න. එවිට පිටාර වැළැවය වැසි ඇත. පිස්ටනය ඉහළ සීමා මට්ටමේ සිට පහළ සීමා මට්ටම වෙත ගමන් කරයි. ඉන්ධන හා වායු මිශ්‍රණය සිලින්චරය තුළට ඇතුළු වන ආකාරය නිරීක්ෂණය කරන්න.




## 2. සම්පීඩන පහර (Compression stroke)

- පිස්ට්‍රෙනය පහල සීමාවේ (BDC) සිට සිලින්චිරයේ ඉහළ සීමාවට (TDC) ගමන් කරන ආකාරය නිරික්ෂණය කරන්න.
- වැල්ව දෙක ම වැසි ඇති අයුරු නිරික්ෂණය කරන්න.
- සිලින්චිරය තුළ ඉන්ධන හා වායු මිශ්‍රණය සම්පීඩනය වන ආකාරය නිරික්ෂණය කරන්න.




## 3. බල පහර (Power stroke)

- වැල්ව දෙක ම වැසි ඇති අයුරු නිරික්ෂණය කරන්න.
- පිස්ට්‍රෙනය ඉහළ සීමාවට ලැබා වෙත් ම පුලිගු පේනුව (Spark plug) මගින් පුලිගුවක් නිදහස් කරන ආකාරය නිරික්ෂණය කරන්න.
- සම්පීඩන ඉන්ධන වායු මිශ්‍රණය දහනය වී ක්ෂේක ව පිස්ට්‍රෙනය පහළට ගමන් කරන ආකාරය නිරික්ෂණය කරන්න.
- එය බල පහර බව හඳුනා ගන්න.



#### 4 පිටාර පහර (Exhaust stroke)

- වුහණ වැල්වය වැසි ඇති අයුරු නිරික්ෂණය කරන්න.
- පිටාර වැල්වය ඇරී ඇති බව නිරික්ෂණය කරන්න.
- පිස්ටනය පහළ සීමාවේ සිට ඉහළ සීමාවට ගමන් කරන ආකාරය නිරික්ෂණය කරන්න.
- දහනය වූ වායු මිශ්‍රණය පිටාර වැල්වයෙන් ඉවතට ගමන් කරන ආකාරය නිරික්ෂණය කරන්න.



- පිටාර පහර අවසානයේ එන්ඩ්ම නැවත වුහණ පහර වෙත ලැබා වී ඇති බව නිරික්ෂණය කරන්න.



**විශේෂ කරුණු :**

- මෙහි දී එක් බල පහරක් ලබා දීමට පිස්ටනය සිවි වතාවක් ඉහළ හා පහළ යයි. එම නිසා එවැනි එන්ඩ්මක් සිවි පහර එන්ඩ්මක් ලෙස හැඳින් වේ.
- පෙවරල් එන්ඩ්මක දී කාබිඩුලේටරයේදී පෙවරල් හා වාතය මිශ්‍ර විම සිදු වන අතර, දහන කුවීරය තුළ ඉන්ධන දහනයට පූඩිගු පේනුව පූඩිගු සැපයීම සිදු කරයි.
- බිසල් එන්ඩ්මක දී ඉන්ධන විදුම් නොසලය දහන කුවීරය තුළට බිසල් විදුම සිදු කරයි.
- සිවිරෝද වැක්ටර්වල දී සිවිපහර බිසල් එන්ඩ්ම බහුල ව හාවත වේ.



**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 09**

**සිවිරෝද හා ද්වීරෝද වුක්ටරල මූලික අංග හඳුනා ගැනීම**

තිපුණුණ මට්ටම	: 1.4
කාල්විපේද සංඛ්‍යාව	: 04
අපේක්ෂිත කුසලතා	: • ද්වීරෝද හා සිවිරෝද වුක්ටරලයේ මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම
හැදින්වීම	: සත්ත්ව බලයෙන් සිදු කළ ගෙවිතැන් කටයුතු කාර්යක්ෂම ව පහසුවෙන් සිදු කිරීමට වුක්ටර නිර්මාණය විය. සිවි රෝද හා ද්වීරෝද ලෙස වුක්ටර ආකාර දෙවර්ගයකි. මෙම වුක්ටර ආකාර දෙකෙහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම වැදගත් වේ.
මුළුධර්මය	: ඉන්ධන දහනයෙන් ජනනය කර ගන්නා ගක්තිය යාන්ත්‍රික ගක්තිය බවට පරිවර්තනය වීම
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • සිවිරෝද වුක්ටරයක් (Catesone II) • ද්වීරෝද වුක්ටරයක් (Walking type)
කුමවේදය :	
	<ul style="list-style-type: none"> <li>• සිවිරෝද වුක්ටරයක් හොඳින් නිරීක්ෂණය කර එහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගන්න.</li> <li>• එන්ඩ්ම හා එහි ප්‍රධාන කොටස (ප්‍රායෝගික ක්‍රියාකාරකම 7හි අඩංගු)</li> <li>• රේඩියේටරය</li> <li>• ඉන්ධන ටැංකිය</li> <li>• සිසිලන පංකාව</li> <li>• ක්ලවය හා ගියර පෙට්ටිය</li> <li>• එළවුම් රෝද</li> <li>• එළවෙන රෝද</li> <li>• පුක්කානම</li> <li>• දාව පදනම් හා සම්බන්ධ පාලන ලිවර</li> <li>• රියදුරු අසුන</li> <li>• ලේක් පැඩලය, ගියර ලිවරය</li> <li>• හඳුනා ගත් කොටස්වල රුපසටහන් ඇද නම් කරන්න.</li> </ul>



- ද්‍රව්‍යරෝධ වැක්ටරය හොඳින් නිරික්ෂණය කරන්න.
- එහි මූලික අංග හා ඒවායේ කාර්යයන් හඳුනා ගන්න. රුපසටහන් ඇද කොටස් නම් කරන්න.
  - එන්ඩ්ම
  - ඉන්ධන වැකිය
  - රේඩියෝටරය
  - V පෘථිවී
  - හැඩිලය
  - ප්‍රධාන ක්ල්ව ලිවර
  - බෛක් ලිවරය
  - ගියර ලිවරය




### විශේෂ කරුණු :


- සාමාන්‍යයෙන් ද්‍රව්‍යමත් වැක්වර් එන්පීමක් අඟ්‍රබලල 15කට වඩා අඩු වේ. එබැවින් එය පහසුවෙන් හැසිරවිය හැකි ය.
- බම් සකසන උපකරණ මෙන් ම වෙනත් යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමට බලය සපයා ගත හැකි බැවින් ද්‍රව්‍යමත් වැක්වරයක් බහුකාර්ය යන්ත්‍රයක් ලෙස හැඳින්විය හැකි ය.
- සිවිලර්ද වැක්වර් උපයෝගි කර ගැනීමෙන් ද්‍රව්‍යමත් වැක්වරයකින් ඉටු කර ගත හැකි වැඩිකොටස්/ ක්‍රියාකාරකම් ඉතා අඩු කාල සීමාවකින් සපුරා ගත හැකි වේ. එහෙත් මෙරට කළුකර ප්‍රදේශයන්හි හා පටු ක්ෂේත්‍රයන්හි වඩාත් එලදායී වන්නේ ද්‍රව්‍යමත් වැක්වර් හා ඒ ආග්‍රිත උපකරණ හාවිතයට ගැනීමයි.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 10

#### ද්වී රෝද හා සිවිරෝද වුක්ටර්ට්වලට විවිධ උපකරණ සම්බන්ධ කිරීම

නිපුණතා මට්ටම	: 1.4
කාලවිශේද සංඛ්‍යාව	: 04
අප්‍රේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> <li>• ද්වීරෝද හා සිවිරෝද වුක්ටර්ට්වලට විවිධ බල ප්‍රතිදාන හඳුනා ගැනීම               <ul style="list-style-type: none"> <li>• ජව ගනුදණ්ඩ (PTO - Power Take Off shaft)</li> <li>• අදුම් දැන්ස් (Draw bar)</li> <li>• තුන් පුරුශ් ඇඥුම (Three point linkage)</li> </ul> </li> <li>• එම බල ප්‍රතිදානවලට උපකරණ සවී කිරීම හා ගැලවීම අත්හදා බැලීම</li> </ul>
හැදින්වීම	: වුක්ටරයේ දාව පාලන පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාව වනුයේ කෘෂි යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරවා ගැනීමයි. සිවිරෝද හා ද්වීරෝද වුක්ටර හා භාවිත කළ හැකි කෘෂි යන්ත්‍ර්‍යාපකරණ වෙනස් වන්නේ මෙම බල ප්‍රතිදාන මත ය.
මූලධර්මය	: වුක්ටර එන්ඩ්මේ ජවය යන්ත් සූත්‍ර ක්‍රියා කරවීමට යොදා ගනී.
අවශ්‍ය උපකරණ හා ද්වී	: <ul style="list-style-type: none"> <li>• ද්වීරෝද හා සිවිරෝද වුක්ටර</li> <li>• හැඩ ලැඩි නගුල, තැටි නගුල, තැටි පෝරුව, කොකු නගුල වැනි උපකරණ</li> </ul>
ක්‍රමවේදය :	
<ul style="list-style-type: none"> <li>• ද්වීරෝද වුක්ටරයේ තුන් පුරුශ් ඇඥුම තැකි බව සිසුන්ට පෙන්වා දෙන්න.</li> <li>• තුන් පුරුශ් ඇඥුම මගින් හැඩ ලැඩි නගුල, තැටි නගුල, තැටි පෝරුව, කොකු නගුල වැනි උපකරණ වුක්ටරයට නිවැරදි අනුපිළිවෙළට සම්බන්ධ කරන්න.</li> <li>• වුක්ටරයට උපකරණ ලං කරන්න.</li> <li>• තුන් පුරුශ් ඇඥුමේ ඇදන 03 හඳුනා ගන්න (යට ඇදන 02 හා උඩු ඇදනය).</li> </ul>	





- පලමු ව වම් ඇදුමට සම්බන්ධ කර, ඉන්පසු දකුණු ඇදුම මට්ටම පෙවීය (Levelling box) මගින් සිරුමාරු කර උපකරණයට සම්බන්ධ කරන්න.



- ඉන්පසු මුදුන් ඇදුම සිරුමාරු කර උපකරණයට සම්බන්ධ කරන්න.



- තුන් පුරුක් ඇදුමට සම්බන්ධ කළ උපකරණ නිවැරදි අනුපිළිවෙළට ගෙවන්න.
- පලමු ව මුදුන් ඇමුණුම ද, දෙවනු ව දකුණු බාහුව ද අවසානයේ වම් බාහුව ද ගෙවන්න.

රෝට්ටෙටරය ද්වීරෝද වැක්ටරයට සම්බන්ධ කිරීම

- ද්වීරෝද වැක්ටරය උපකරණ ඇසුම සඳහා සූදානම් කරන්න.
- මෙහිදී අන් තිරිංග යොදා වැක්ටරය නවතා එය උදාසීන තත්ත්වයට පත් කරන්න.
- පලමු ව හැඩලය පහළට කර රෝට්ටෙටරයේ කොක්ක හැඩලයේ අදාළ ස්ථානයට අමුණුන්න.
- ඉන්පසු රෝට්ටෙටරයේ Dug clutch එක සමග වැක්ටරයේ PTO දැන්ව සම්බන්ධ කරන්න (අැණ දමා තද නොකරන්න).
- ඉන්පසු Hitch එක, T ඇණ මගින් සම්බන්ධ කරන්න.
- PTO එකට සම්බන්ධ ඇණ තද කරන්න.
- තිවරදී අනුපිළිවෙළට රෝට්ටෙටරය ගලවන්න. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
  - පලමු ව PTO එකට සම්බන්ධ ඇණ බුරුල් කරන්න.
  - හැඩලය පහත් කොට කොක්ක ඉවත් කරන්න.
- ජපන් පරිවර්තන තුළ, හැඩලැලි තුළ, දෙරෝද වැක්ටරයට සම්බන්ධ කිරීම ද අත්හදා බලන්න.
- සිවිරෝද හා ද්වීරෝද වැක්ටර දෙකෙහි සම්බන්ධ කළ හැකි උපකරණ හඳුනා ගන්න.

**විශේෂ කරුණු :**

- උපකරණ සවි කිරීමෙන් පසු උපකරණ ආරක්ෂිත දු සි පරීක්ෂා කර බැලිය යුතු වේ.


**ප්‍රායෝගික ක්‍රියාකාරකම් II**

**නැජ්සෑක් දියර ඉසින යන්තුයක් ගලවා එකලස් කිරීම හා අංක ගෝධනය කිරීම**

නිපුණතා මට්ටම	: 1.5
කාලවිපේද සංඛ්‍යාව	: 02
අපේක්ෂිත කුසලතා	: • පිස්ටන් ආකාරයේ නැජ්සෑක් දියර ඉසින යන්තුයක් කොටස් ගලවා නැවත එකලස් කිරීම හා ක්‍රියා කරවීම • නැජ්සෑක් දියර ඉසින යන්තුය අංක ගෝධනය කර හෙක්වයාරයකට යෙදිය යුතු වැංකි ප්‍රමාණය ගණනය කිරීම
හැදින්වීම	: නැජ්සෑක් දියර ඉසින යන්තුය පැලිබෝධනාගක හාවිතයේ දී ඉතා බහුල ව යොදා ගන්නා උපකරණයකි. මෙය දිලිරනාගක, වල් නාගක, කෘමිනාගක වැනි රසායන ද්‍රව්‍ය ඉසීමට හාවිත කරයි.
මූලධර්මය	: සිලින්ඩරයක් තුළ පිස්ටනයක් ඉහළ පහළ යැමේ දී සිදු වන පීඩන හා පරිමා වෙනස හේතුවෙන් කපාට විවෘත වී දියර ඇතුළ වීම හා පිට වීම සිදු වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • පිස්ටන් වර්ගයේ නැජ්සෑක් දියර ඉසින යන්තුයක් • බාල්දියක් • මීටර් කෝදුවක් • 1 000 ml මිනුම් සරාවක් • විරාම සටිකාවක් • කබදාසියක් / ක්ෂේත්‍ර සටහන් පොතක් / පැන්සලක්

ක්‍රමවේදය :

- (a) දියර ඉසින යන්තුයක කොටස් හා ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම  
 • දියර ඉසින යන්තුය කොටස්වලට ගලවා එම කොටස් හඳුනා ගන්න.



- එම එක් එක් කොටසින් සිදු කෙරෙන කාර්යය ලැයිස්තු ගත කරන්න.

දියර ඉසින යන්තුයේ කොටස	කාර්යය
නොසලය	
ස්පේෂ් ලාන්සය	
ව්‍යුත් කපාටය	
දියර ගෙන යන නළය	
හැබලය	
පිස්ටනය හා සිලින්බරය	
පෙරණය	
ඇතුළු මුව කපාටය, පිටමුව කපාටය	
ටැංකිය	

(b) දියර ඉසින යන්තුයේ කොටස් එකලස් කිරීම

- ගලවන ලද කොටස් පහත දැක්වෙන අනුමිලිවෙළට සවි කරන්න.
  - නැපේසැක් දියර ඉසිනයේ පොම්ප කොටස් එකලස් කිරීම
  - ඉන්පසු පිවින කුවිරය එකලස් කිරීම
  - එකලස් කරන ලද පොම්පය වැංකියට සවි කිරීම
  - දියර ගෙන යන නළය ස්පේෂ් ලාන්සය, නොසලය සවි කිරීම
  - ජලය පුරවා පොම්ප කර කාන්දු තිබේ දැයි පරික්ෂා කිරීම

(c) ඉසින යන්තුයේ විසර්ජන ගිසුතාව නිර්ණය කිරීම හා දියර ඉසිනය අංක ගෝධනය කිරීම

- ඉසින යන්තුයේ වැංකියට ජලය පුරවන්න.
- මිනිත්තුවකට 15 වතාවක් පමණ වේගයෙන් ලිවරය උස් පහත් කර දියර සම්පිළිය කරන්න.

මිනිත්තුවක් තුළ නැසින්නෙන් පිට වන ජල ප්‍රමාණය හාජනයකට එකතු කර මැත ගන්න.

- මෙය වාර කිහිපයක් කර සාමාන්‍ය අගය ලබා ගන්න ( $A \text{ l/min}$ ).

- විනාඩියකට ආවරණය වන භූමි ප්‍රමාණය සෙවීම

- නැසින්න මගින් දියර ඉසින පළල (W) මැනින්න.
- මිනිත්තුවක් තුළ ඉසින යන්තු තියාකරු ඇවේදින ලද දුර (L) මැනින්න.
- මිනිත්තුවක් තුළ දියර ඉසින වර්ග ප්‍රමාණය (WL) ගණනය කරන්න.
- හෙක්ටයාරයකට දියර ඉසිමට ගතවන කාලය (T) ගණනය කරන්න.

$$(1 \text{ ha} = 10 000 \text{ m}^2)$$

$$T = \frac{1}{WL} \times \frac{10 000 \text{ m}^2}{\text{m}^2}$$

- ඒ අනුව හෙක්ටයාරකට ප්‍රමාණ දියර ප්‍රමාණය ගණනය කරන්න.

$$Z = \frac{A}{1} \times T$$

- වැංකියේ ජල ධාරිතාව මැන ගන්න (x).
- එමගින් හෙක්ටාරයක භුමියකට අවශ්‍ය ජල වැංකි ප්‍රමාණය සොයා ගන්න.

$$\text{වැංකි ගණන} = \frac{\text{හෙක්ටාරයකට}}{\text{අවශ්‍ය දියර ප්‍රමාණය}} \\ = \frac{Z}{X}$$

**විශේෂ කරුණු :**

- දියර ඉසින යන්තුයේ කොටස් ගැලවීමට ප්‍රථම වැංකිය පිරිසිදු කළ යුතු ය.
- ඉසින යන්තුය ගැලවීම ආරම්භ කළ යුත්තේ නොසළයේ සිට ය.
- එකලස් කිරීම ආරම්භ කළ යුත්තේ පොම්පයේ සිට ය.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම 12

### දුවවල සනත්වය නිර්ණය කිරීම

**නිපුණතා මට්ටම 2.1 :**

**කාලවිශේෂ සංඛ්‍යාව :** 04

- අපේක්ෂිත ක්‍රියාකාරකම :**
- නියමිත පරිමාවක් සහිත දුව කැබැල්ලක් ගෙන එම දුව කැබැල්ලේ පරිමාව ගණන කිරීම
  - දුව කැබැල්ල උදුනක් හා විතයෙන් වියලා බර ලබා ගැනීම
  - දුවවල සනත්වය ගණනය කිරීම

**හැඳින්වීම** : දුවවල ගති ලක්ෂණ ප්‍රකාශ කරන වැදගත් ම ගණාංගය ලෙස දුවවල සනත්වය හැඳින්වීය හැකි ය. එක ම ගාකයේ මැද සිට පිටතට යන විට සනත්වය වැඩි වන අතර ගසේ මුළු සිට ඉහළට යන විට සනත්වය අඩු වේ. ගාක සෙසල බිත්තිය හා වාත අවකාශ අතර ඇති අනුපාතයේ වෙනස අනුව දුවවල සනත්වය වෙනස් වේ. දුවවල සනත්වය වැඩි වන විට ගක්තිමත් බව වැඩි වේ.

**මූලධර්මය** : සනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි.

$$\text{සනත්වය} = \frac{\text{ස්කන්ධය}}{\text{පරිමාව}}$$

දුවවල සනත්වය නිර්ණය කිරීම සඳහා ද ඉහත සම්කරණය යොදා ගනියි.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- දිග, පළල, උස  $7.5 \times 5 \times 2.5 \text{ cm}$  යුතු දුව කැබැල්ලක්
  - හිස් කෝට්‍රක් හෝ වාෂ්පීකරණ දිසියක්
  - ඉලෙක්ට්‍රොනික තුලාවක්
  - බෙසිකේටරයක්
  - මීටර රුලක්

**ක්‍රමවේදය :**

- දිග, පළල, උස දන්නා දුව කැබැල්ලක් ලබා ගන්න.
- හිස් කෝට්‍රක් හෝ වාෂ්පීකරණ තැබීයක බර මැන ගන්න. ( $W_1 \text{g}$ )
- මැනගත් තැබීයට දුව කැබැල්ල දමා  $105^{\circ}\text{C}$  උෂ්ණත්වයක නියත ස්කන්ධයක් ලැබෙන තුරු (පැය 24 පමණ) රත් කර ස්කන්ධය මැන ගන්න. ( $W_2 \text{g}$ )

### පාඨාංක ලබා ගැනීම

$$\begin{aligned} \text{වාශ්පිකරණ තැටියේ බර} &= (W_1 g) \\ \text{වාශ්පිකරණ තැටිය} + \text{වියලි දුවවල ස්කන්ධය} &= (W_2 g) \\ \text{දුවවල පරිමාව} &= \frac{\text{දුවවල ස්කන්ධය}}{\text{දුවවල පරිමාව}} = \frac{\text{වියලි දුවවල ස්කන්ධය}}{\text{දුවවල පරිමාව}} \end{aligned}$$

$$\text{දුවවල සනත්වය} = \frac{\text{වියලි දුවවල ස්කන්ධය}}{\text{දුවවල පරිමාව}}$$

$$= \frac{W_2 - W_1}{\text{දිග} \times \text{පළල} \times \text{උස}} \text{ g/cm}^3$$

### විශේෂ කරුණු :

- සනත්වය අඩු හා වැඩි ගාක විශේෂවල නියැදි ලබා ගැනීමෙන් සනත්ව වෙනස පැහැදිලි ව හඳුනාගත හැකි ය.
- දුව නියැදිය නියත බරකට පැමිණී පසු උදුනෙන් ඉවත් කර සිසිල් වීමට බෙසික්ටරයක් තුළ තැබිය යුතු ය.
- දුවවල සනත්වයේ සම්මත මිනුම් ඒකකය  $\text{kg m}^{-3}$  හෝ  $\text{kg/m}^3$  වෙයි.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 13**

**දැන්ත්‍රී හා අන්වික්ෂිය පරික්ෂා මගින් ආර්ථික ව වැදගත් වන දුට විශේෂ හඳුනා ගැනීම**

**නිපුණතා මට්ටම :** 2.1

**කාලවේද සංඛ්‍යාව :** 04

- අපේක්ෂිත කුසලතා :**
- දී ඇති දුට නිදර්ශකවල විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම
  - දී ඇති අන්වික්ෂිය කදා (Slides) නිරික්ෂණයෙන් දුටවල සෙල පිහිටීම අනුව දුට හඳුනා ගැනීම
  - ආලෝක අන්වික්ෂිය නිවැරදි ව භාවිත කිරීම හා සිරුමාරු කිරීම

**හැදින්වීම :**

අංශීක ව වැදගත් වන දුට විශේෂ දාෂ්ටී පරික්ෂාවෙන් නිවැරදි ව හඳුනා ගැනීම අපහසු ය. නමුත් එවැනි දුට සෙල පිහිටීම, පටක පිහිටීම අන්වික්ෂණයෙන් නිරික්ෂණය කිරීමෙන් නිවැරදි ව හඳුනා ගත හැකි ය.

**මූලධර්මය :**

ගාක පටකවල සෙල පිහිටීමේ වෙනස්කම් අධ්‍යයනයෙන් ගාක හඳුනා ගැනීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- ආලෝක අන්වික්ෂියක්
  - දැවවල අන්වික්ෂිය කදා (Slides)
  - තේක්ක
  - මැහෙශ්ගති
  - බුරුත
  - නැදුන්

**කුමවේදය :**

- දී ඇති කදා ආලෝක අන්වික්ෂණයෙන් වෙන වෙන ම නිරික්ෂණය කරන්න.
  - දී ඇති කදාවල පටකවල ඇති සිදුරු / අවකාශ හා ඒවායේ හැඩය නිරික්ෂණය කරන්න.
  - සිදුරු / අවකාශ වාර්ෂික වළඳු අතර ව්‍යාප්ත වී ඇති ආකාරය නිරික්ෂණය කරන්න.
  - පටකවල මඟුස්තරයේ පිහිටීම නිරික්ෂණය කරන්න.
  - ඒවායේ ව්‍යුහය රුපසටහන්වලින් නිරුපණය කරන්න.
  - එම දුට විශේෂවල සුවිශේෂ ලක්ෂණ වගු ගත කරන්න.
- (වර්ණය, බර, මෙවරමේ පිහිටීම, සුවඳ)

විශේෂ කරුණු :

- අන්වීක්ෂය නිවැරදි ව පරිහරණය කිරීම සිදු කළ යුතු ය.

## ප්‍රාගෝජික ක්‍රියාකාරකම 14

### වාතයේ වියලන දුවච්‍ර තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම

**නිපුණතා මට්ටම 2.2 :**

**කාලවිශේෂ සංඛ්‍යාව :** 04

- අපේක්ෂිත ක්‍රියාකාරකම :**
- දුව නියැදියක තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීමට අවශ්‍ය භාජනකරණ තොරා ගැනීම
  - අදාළ පියවර අනුගමනය කරමින් දුව නියැදියක තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම

**හැදින්වීම :**

දුවච්‍ර ජලය ප්‍රධාන ආකාර දෙකකට පවතියි. එනම් නිදහස් ජලය භාජනකරණ බැඳුණු ජලයයි. මෙලෙස දුවච්‍ර පවතින ජලය දුව පරිරක්ෂණයේ ඉතා වැදගත් සාධක වේ. දුවච්‍ර අඩිංගු ජලය ඉවත් වීම නිසා හැකිවීම සිදු වන අතර දුවච්‍ර ජලය උරා ගැනීමෙන් ප්‍රසාරණය වේ. එබැවින් දුවච්‍ර නියමිත තෙතමන ප්‍රතිශතය පවත්වා ගැනීම වැදගත් වේ.

**මූලධර්මය**

- : උෂ්ණත්වය වැඩි වන විට දුවච්‍ර ඇති ජලයේ වාෂ්පීකරණ ශිෂ්ටතාව වැඩි වී නියැදියේ ඇති ජලය සියල්ල වාෂ්ප වේ.

**අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**

- දුව නියැදියක්
- උෂ්ණත්වය
- ඉලෙක්ට්‍රොනික කුලාවක්
- බෙහිකේක්ටරයක්
- කෙරුවක් / වාෂ්පීකරණ තැරියක්

**ක්‍රමවේදය**

:

- වාතයේ වියලන ලද දුව නියැදියක් ලබා ගන්න.
- හිස් කේටුක හෝ වාෂ්පීකරණ තැරියක ස්කන්ධය මැන ගන්න ( $w_1 g$ ).
- එයට දුව නියැදිය දමා මුළු ස්කන්ධය මැන ගන්න ( $w_2 g$ ).
- දුව නියැදිය සහිත මැනගත් කේටු / වාෂ්පීකරණ තැරිය  $105^{\circ}\text{C}$  උෂ්ණත්වයක නියත ස්කන්ධයක් ලැබෙන තුරු රත් කර ස්කන්ධය මැන ගන්න ( $w_3 g$ ).
- ලබාගත් දත්ත අසුරින් පහත සඳහන් ආකාරයට තෙතමන ප්‍රතිශතය ගණනය කරන්න.

$$\text{කේටුවේ ස්කන්ධය} = w_1 g$$

$$\text{කේටුව} + \text{තෙත් දුවච්‍ර ස්කන්ධය} = w_2 g$$

$$\text{කේටුව} + \text{වියලි දුවච්‍ර ස්කන්ධය} = w_3 g$$

$$\frac{\text{දුව කැබැල්ලේ} - \text{රුදුනේ වියලා ගත් පසු}}{\text{දුව කැබැල්ලේ වියලි ස්කන්ධය } (w_2 - w_1) - \text{වියලි බර } (w_3 - w_1)} \times 100$$

දුවවල  
තෙතමන ප්‍රතිශතය

**විශේෂ කරුණු :**

- දුව නියැදිය නියත බරකට පැමිණි පසු රුදුනේන් ඉවත් කර සිසිල් වීමට බෙසික්ටරය කුළ තබන්න.
- දුව කැබැල්ල කොටස් කර තැබීමෙන් පහසුවෙන් ජලය වාෂ්ප වේ.
- හෙවැළ ගසකින් වහා දුව නියැදියක් ගැනීමෙන් තිදුනස් ජලය හා බැඳුණු ජලය යන දෙක ම අැතුළත් වෙයි. එමගින් එම ගස් නිවැරදි ජල ප්‍රතිශතය දාන ගත හැකි ය.
- වාතයේ වියවැළ කොටයකින් දුව නියැදියක් ලබා ගත් විට එහි තිදුනස් ජලය ඉවත් වී ඇත. එවිට බැඳුණු ජල ප්‍රතිශතය පමණක් නිර්ණය කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 15
දැව පරිරක්ෂණ ක්‍රමයක් අන්හඳා බැඳීම

නිපුණතා මට්ටම : 2.2

කාලවිෂේෂ සංඛ්‍යාව : 04

- අපේක්ෂිත කුසලතා :**
- දැව පරිරක්ෂණ ද්‍රව්‍ය හඳුනා ගැනීම
  - භාවිතයට සුදුසු ලෙස දැව පරිරක්ෂක සකසා ගැනීම
  - දැව පරිරක්ෂණයට පෙර වාතයේ වියලා ගැනීම
  - දැව පරිරක්ෂක බුරුසු මගින් ආලේප කිරීම
  - දැව පරිරක්ෂක යෙදු භා තොයෙදු දැව කැබලි දෙකක් දැව විනාශකාරක ඇති පරිසරයේ ප්‍රමාණවත් කාලයක් තබා සංස්ක්දනය කර නිගමනවලට එළුමීම
- හැදින්වීම :**
- : දැව විනාශකාරකවලින් සිදු වන භානිය අවම කිරීමට එනම් දැවවල එම විනාශකාරකවලට ප්‍රතිරෝධීතාව දියුණු කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිත කළ හැකි ය. මේවා පරිරක්ෂක ලෙස හඳුන්වයි. දැව පරිරක්ෂණයේ දි සුදුසු පරිරක්ෂකය සහ එය භාවිත කරන ක්‍රමය තීරණය කිරීම වැදගත් වේ.
- මූලධර්මය :**
- : දැව පරිරක්ෂක යෙදීමේ අරමුණ වනුයේ දැවවල කළේ පැවැත්ම (Durability) දියුණු කිරීමයි. රසායනික ද්‍රව්‍ය මගින් දැවවලට භානි කරන ක්ෂේරීවීන් හා කාමින්ගේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති කිරීම. රසායනික ද්‍රව්‍ය දැව තුළ ඇති දියර ප්‍රතිස්ථාපනය කරයි.
- අවශ්‍ය උපකරණ භා ද්‍රව්‍ය :**
- රබර්, අම්, ඇල්බීසියා, කොහොඩි, ප්‍රෝෂුම්දෙල්ල, මිල්ල වැනි ගාකයක දැව කැබලි දෙකක් (1 පාක් පමණ දිග ලැබූ කැබලි)
  - කාබනික දාවන තුළ භාවිතයට ගන්නා දැව පරිරක්ෂක රසායනික ද්‍රව්‍යයක් (වෙළෙදපොලෙහි ඇති දැව ආරක්ෂක මෙයට යොදා ගත හැකි ය.)
  - තීන්ත ආලේප කිරීමට ගන්නා බුරුසුවක්
  - අන්තුසුම (Gloves)
  - දැස් ආවරණ (Goggles)

### තුමවේදය :

- පරිරක්ෂණයට සුදුසු දුව කැබලි දෙකක් ගෙන එක් කැබල්ලක් පරිරක්ෂක ගැල්වීමට යොදා ගන්න. අනෙක් කැබල්ල පාලකය ලෙස යොදා ගන්න.
- පරිරක්ෂණය පෙර දුව කැබල්ල වාතයේ වියලීම සිදු කරන්න.
- තෙත් දුව කොටසක් හෝ කැබල්ලක් වියලී තත්ත්වයට පත් කිරීමට සූර්යාලෝකයේ වියලා ගැනීමේ දී දින 5ක් පමණ වියලා ගත යුතු ය (මෙම වියලීම kiln එකක් තුළ සිදු කරන්නේ නම් එක දිනක් සැහේ).
- පරිරක්ෂණයට පෙර සූදානාමේ දී දුව කැබල්ලක් දින 5ක් පමණ සූර්යාලෝකයේ වියලා ගත යුතු ය.
- පසුව දුව කැබල්ල වැළි කඩුසියක් භාවිතයෙන් හොඳුන් පිරිසිදු කරන්න.
- දුව පරිරක්ෂකය පළමු ව ආලේප කරන්න. පළමු ආලේපය අවශ්‍ය සිදු කරන්න.
- පසුව පරිරක්ෂණය කළ දුව කැබල්ල හා ඒ හා සමාන පරිරක්ෂණය නොකළ දුව කැබල්ල දුව පරිසරයේ තබා දුව විනාශ වීම සංසන්ධනය කරන්න. මෙය කෙටි කළකින් සිදු නොවේ. මසක පමණ කාලයක් වත් අවශ්‍ය වේ.

### විශේෂ කරුණු :

- දුව වාතයේ වියලා ගත් විට කුඩා ඉරි තැලීම් හේතුවෙන් පරිරක්ෂක ඇතුළු වීම පහසු වේ.
- වාතයේ වියලු විට බැඳුණු ජලය ඉවත් වන නිසා එම ස්ථාන පරිරක්ෂක මගින් ප්‍රතිස්ථාපනය වේ.
- දුව පරිරක්ෂක යෙදු ප්‍රථම දිනයේ සිදුරු විදීම්, යතු ගැමී නොකළ යුතු ය.
- පරිරක්ෂණය කළ දුව දින කිහිපයක් යන තුරු ජලය හා ස්පර්ශ වීමෙන් වැළකිය යුතු වේ.
- කාබනික රසායනික ආලේප කිරීමේ දී ඒවා ගැරීරයේ ස්පර්ශ නොවන ආකාරයට පරිරක්ෂක පරිහරණය කිරීම වැදගත් වේ.




**විශේෂ කරුණු :**

- පාසලේ දුට කදන් අධ්‍යයනයට පහසුකම් නොමැති නම් ලි මෝලකට ගොස් දුට කදන් කිහිපයක් අධ්‍යයනය කර ඉහත ප්‍රධාන ශේෂීයට අදාළ කදන් සිසුන්ට පෙන්වීමට අවස්ථාවක් ලබා දෙන්න.
- ශේෂී කිරීමට පදනම් වූ සමහර ලක්ෂණ මැන ගැනීම සඳහා ඒකක හාවිත කරන ආකාරය සිසුන්ට පෙන්වා දෙන්න.


## ප්‍රායෝගික ක්‍රියාකාරකම් - 17

## දැව සඳහා ගස්වල මිනුම් ලබා ගැනීම

නිපුණතා මට්ටම	: 2.4
කාලේෂ්‍ය සංඛ්‍යාව	: 04
අපේක්ෂිත කුසලතා	: • හිටි ගසක උස මැනීම • හිටි ගසක විෂ්කම්භය මැනීම • හිටි ගසක පරිමාව නිර්ණය කිරීම • හෙලු ගසක විෂ්කම්භය මැනීම • අදාළ මිනුම් ලබා ගැනීමට අවශ්‍ය උපකරණ හඳුනා ගැනීම හා භාවිත කිරීම
හැදින්වීම	: හිටි ගසක උස, විෂ්කම්භය, පරිමාව ගණනය කිරීමෙන් ක්ෂේත්‍රයේ දී ගසේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ය. අපේක්ෂිත වර්ධනය ලැබේ නැති විට දී අවශ්‍ය පියවර ගැනීමෙන් එලදායීතාව වැඩි කර ගත හැකි ය. නිවැරදි මිනුම් ලබා ගැනීමෙන් ඒකක ක්ෂේත්‍රවලයකින් ලබා ගත හැකි දූට පරිමාව නිවැරදි ව ගණනය කර ගත හැකි වේ.
මුලධර්මය	: ත්‍රිකෝණම්තික සම්බන්ධතාව ඇසුරෙන් උස මැනීම හා වෘත්තයක පරිධිය ඇසුරෙන් විෂ්කම්භය ගණනය කිරීම ( $\pi d / 2\pi r$ ). • පරිමාව මැනීමේ දී කද සිලින්ඩර්කාර කුට්ටි ලෙස සලකා ගණනය කිරීම සිදු කරයි ( $\pi r^2 h$ ).
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • මිනුම් පටි • 1 m හා උස 3 m රිටි දෙකක් • විෂ්කම්භ මිමි පටිය (Diameter tape) • ගස් කැලීපරයක් (Tree caliper) • ආනතිමානය (Clinometer)



Tree caliper




Clinometer

තුමවේදය :

- හිටි ගසක උස මැනීම




- අැස් මට්ටමින් බලා ගසේ උස තක්සේරු කිරීම (පළපුරුද්ද අවශ්‍ය වේ.)
  - උස මැනීම සඳහා පාසල් වත්තේ ගසක් තෝරා ගන්න. (ගසේ මුදුන පැහැදිලිව පෙනීය යුතුයි.)
  - දන්නා උසකින් යුත් රිටක් ගසේ කඩට තබා එම රිට මෙන් කි ගුණයක් උස ද යන්න ඇැස් මට්ටමින් බලා ගණනය කරන්න (මේ සඳහා පුද්ගලයකු ද යොදා ගත හැකිය. එවිට ඔහුගේ උස මෙන් කි ගුණයක් ද යන්න නිර්ණය කරන්න).



**b. තති රිටි කුමය මගින් ගස් උස මැනීම**

- උස මැනීම සඳහා ගසක් තෝරා ගන්න.
- එම ගස් ඉදිරියෙන් ඇති ලක්ෂායක් තෝරා ගෙන එහි සිට ගන්න (E).
- එම ලක්ෂායයේ සිට අතේ දිගට සමාන ප්‍රමාණයේ දිගැති රිටක්, අත දිග හැර ඇස් මට්ටම (C) ඉදිරියෙන් සිරස් ව අල්ලන්න. (මෙහි දී ඇස් සිට රිට අතින් අල්ලා ගෙන ඇති ස්ථානයට (C) ඇති දුර y උසට සමාන වේ.)
- පසුව රිට අල්ලා ගත් පුද්ගලයා ගස දිගාවට හෝ විරුද්ධ දිගාවට යමින් රිට කොටසින් සම්පූර්ණ ගස ආවරණය වන අවස්ථාව ලබා ගන්න. එම අවස්ථාවේ ගස හා උස මතින පුද්ගලයා අතර දුර මැන ගන්න (BE).



- පසුව පහත ගණනය කිරීම ඇසුරෙන් උස මැන ගන්න.

$$\frac{AF}{y} = \frac{EB}{CE}$$


$$AF = \frac{BE \times y}{CE}$$

$$x = AF + BF$$

x = ගස් උස

BF = මිනිසාගේ උස

**c. Clinometer නාවිතයෙන් සම බිමක ඇති ගසක උස මැනීම**



- උස මැතිමට ගසක් තෝරා ගන්න (AB).
- උස මතින ස්ථානයේ සිට ගසට ඇති දුර මතින්න (FB).
- F ලක්ෂයේ සිට ගසේ මුළු දෙස බලා පාඨාංකය ලබා ගන්න ( $\alpha_1$ ).
- F ලක්ෂයේ සිට ඇස් මට්ටමින් ගස දෙස බලා පාඨාංකය ලබා ගන්න.
- පසුව ගසේ මුදුන ඉලක්ක කොට පාඨාංකය ලබා ගන්න ( $\alpha_2$ ).
- ත්‍රිකෝණම්තිය ඇසුරෙන් BD උස ලබා ගන්න.

$$\tan \alpha_1 = \frac{BD}{DE}$$

$$BD = \tan \alpha_1 \times DE$$

- ත්‍රිකෝණම්තිය ඇසුරෙන් AD උස ලබා ගන්න.

$$\tan \alpha_2 = \frac{AD}{DE}$$

$$AD = \tan \alpha_2 \times DE$$

$$DE = BF \text{ වේ (මතින්නාගේ සිට ගසට ඇති දුර)}$$


- පහත ගණනය කිරීම් ඇසුරෙන් ගසේ උස සොයන්න.  
ගසේ මුළු උස (AB) = BD + AD

$$AB = \tan \alpha_1 \times DE + \tan \alpha_2 \times DE$$

## ii. හිටි ගසක විෂ්කම්භය මැතිම

### a. විෂ්කම්භ මිමි පටි ආධාරයෙන් ගසක පරිධිය මැතිම

- මෙම මිමි පටි විෂ්කම්භය මැතිය හැකි පරිදි ක්‍රමාංකණය කර ඇත.
- මිමි පටියෙහි කෙළවර අති කොක්ක ගසෙහි පොත්තෙහි තද කොට රඳවා මිමි පටිය රුපු නොගැසෙන සේ කද වටා රවුමක් ගෙන යන්න.
- මෙම මිනුම පොළව මට්ටමේ සිට ගසේ කළේහි 135 cmක් උසින් ලබා ගන්න.



- මෙහි '0' හා මිනුම් පටියේ අනෙක් කෙළවර එකිනෙක අතිපිහිත වන ස්ථානයේ '0' ට විරැදුද ව ඇති පාඨාංකය ලබා ගන්න.



b. ගස් කැලිපරය (Tree caliper) ආධාරයෙන් ගස් විෂ්කම්භය මැතිම

- තොරාගත් ගසෙහි බිම සිට 130 cm උසින් කළේහි දෙපසට කැලිපරයේ බාහු (Arms) දෙක තබා හෙමින් තද කරන්න. එක් බාහුවක් වලනය කළ නොහැකි නිසා එය මුළුන් කදේද දාරය ඔස්සේ තබා වලනය කළ හැකි බාහුව එහාට මෙහාට කරමින් කදේද අනෙක් දාරයට තබා අවශ්‍ය පරිදි තද කරන්න. ලැබෙන පාඨාංකය ගස් විෂ්කම්භයට සමාන වේ.




iii. හිටි ගසක පරිමාව නිර්ණය කිරීම

- ගස් විවිධ ස්ථානවලින් විෂ්කම්භය මැති එම කොටස්වල දිග ද මැති ගන්න.
- පසු ව ඒ ඇසුරෙන් දුව පරිමාව ගණනය කරන්න.

දිග (m)	විෂ්කම්භය (m)	පරිමාව ( $m^3$ )
20m	20cm	0.63
	25	0.98
	30	1.41
	40	2.51
15m	15	0.27
	20	0.47
	25	0.74
	30	1.06
10m	10	0.079
	15	0.177
	20	0.314
	25	0.491
6m	8	0.03
	10	0.047
	15	0.106
	20	0.188
	25	0.295

## iv. හෙලැඟ ගසක විෂ්කම්භය මැතිම

- සිලින්බරාකාර කදක් ඇති විට මිනුම් පටි හෝ කෝදුව ආධාරයෙන් ගාක කදෙහි විෂ්කම්භය සංපුරු ව මැන ගන්න.
- ගාක කදෙහි හරස්කඩ අකුමවත් හැඩයක් ඇති විට දී තැන් කිහිපයකින් විෂ්කම්භය මැන ගන්න. ජීවාහි හාමානා එසෙය පාඨාංකය මෙස ගන්න.



- එම අගයයන් පහත සම්කරණයට ආදේශ කර කදේ පරිමාව ගණනය කරන්න.

$$\text{කදේ} \text{ (සිලින්බරයේ)} \text{ පරිමාව} = \pi (d/2)^2 h$$

$$d = \frac{(d_1 + d_2 + d_3 + d_4)}{4}$$

## විශේෂ කරුණු :

- උපකරණවල ඇති දේශ නිසා පාඨාංක වෙනස් විය හැකි ය. එබැවින් හාවිතයට පෙර උපකරණ පරීක්ෂා කළ යුතු ය.
- අධික පුළු ඇති අවස්ථාවල හිටි ගසේ මිමි ගැනීමෙන් නිවැරදි පාඨාංක තොලුවේ.
- පළල් පත්‍ර සහිත ගසක උස මැතිමට තෝරා ගැනීමෙන් ගසේ මුදුන පැහැදිලි ව හඳුනා ගැනීමට අපහසු වේ.
- හෙලැඟ ගස්වල විෂ්කම්භය මැතිමට විවිධ හැඩ සහිත දුව කදන් තෝරා ගැනීමෙන් විෂ්කම්භය පිළිබඳ නිවැරදි අගයක් ගැනීමට අපහසු වේ.
- ගසේ මුදුන පැහැදිලි ව තොපෙනේ නම් ගසේ උස මැතිම අපහසු වෙයි.
- මිශ්‍රම්, අදුර සහිත අවස්ථාවල දී ආනතිමානය වැනි උපකරණවල පාඨාංක නිවැරදි ව ලබා ගැනීමට අපහසු වෙයි.
- අගල්වලින් ක්‍රමාංකනය කර ඇති කැලිපර මෙන්ම සෙන්ටීම්ටරවලින් ක්‍රමාංකනය කර ඇති කැලිපර ද හාවිතයේ ඇත. එවිට එකකය පිළිබඳ ව සැලකිලිමත් වන්න.
- රඳා :- කදේ විෂ්කම්භය සෙන්ටීම්ටරවලින් දීම ශ්‍රී ලංකාව වැනි රටකට වැශේන ගාකවල ප්‍රමාණය අනුව උවිත වේ. දුව පරිමාව ගණනය කිරීමේ දී සෙන්ටීම්ටර අගයයන් මේටර අගයයන් බවට පරිවර්තනය කර ගත යුතු ය.
- හිටි ගසක පරිමාව නිරණය කිරීමට Spiegel relaskop (ස්පිගේල් රිලැක්ස්කොප්) නැමැති උපකරණය ද හාවිත කරනු ලැබේ.



ප්‍රායෝගික ක්‍රියාකාරකම්	<b>18</b>
--------------------------	-----------

ගාකවලින් නිස්සාරණය කර ගන්නා ලද සගන්ධ තෙල් යොදා සබන් නිෂ්පාදනය කිරීම
---

නිපුණතා මට්ටම	2.5
---------------	-----

යෝජිත කාලවලේද	02
---------------	----

අපේක්ෂිත කුසලතා :	<ul style="list-style-type: none"> <li>• සබන් නිපදවීමේ ක්‍රියාවලියේ පියවර නිවැරදි ව අත්හදා බැලීම</li> <li>• නිවැරදි කුමවේදයට අනුව සබන් නිපදවීම හා වෙළඳපොළට සුදුසු පරිදි ඉදිරිපත් කිරීම</li> </ul>
-------------------	---

හැදින්වීම :	<p>සබන් නිෂ්පාදනයේදී සත්ත්ව හා ගාක මේද යොදා ගත හැකි ය. සත්ත්ව හා ගාක මේද කාබොක්සිලික් අම්ලවල එස්ටර වේ. පොදුවේ මෙම මේද හා තෙල් චුයිග්ලිසරයිඩ් ගණයට අයත් වෙයි. මෙම මේද වර්ගවලට අමතර ව සබන් නිෂ්පාදනයේදී අවශ්‍ය සගන්ධ ලබා ගැනීමට සගන්ධ තෙල් (Essential oil) වර්ග එකතු කළ හැකි ය.</p> <p>දදා : කුරුදු තෙල් නිස්සාරණ, කරාඹු නැට් තෙල්, ලෙමන් ග්‍රෑස (Lemon grass) නිස්සාරණ</p>
-------------	---

මූලධර්මය :	<p>ගාක කොටස්වලින් සගන්ධ තෙල් (Essential oils) නම් ස්වභාවික ද්‍රව්‍ය වෙන්කර ගැනීම පූමාල ආසවනය (Steam distillation) කුමයෙන් සිදු කර ගත හැකි ය. සබන් නිෂ්පාදනයේදී පොල් තෙල්, පාමිතෙල් ආදිය යොදා ගැනේ. පොල්තෙල් යොදාගෙන නිපදවන සබන් ඉතා හොඳින් ජලයේදී ය වේ. පාමිතෙල්වල ප්‍රධාන වගයෙන් පාමිටික් අම්ලය හා ඔලොයික් අම්ලය අන්තර ගත වේ. මේවා යොදා ගෙන (Toilet soap) නිපදවයි. Floating soap නිෂ්පාදනයේදී සබන් සන වන අවස්ථාවේ දී වාතය පිළිමක් සිදු කරයි. සිනිදු සබන් නිෂ්පාදනයේදී NaOH වෙනුවට KOH යොදා ගනියි.</p>
------------	--

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:	<ul style="list-style-type: none"> <li>• NaOH (සේජියම් හයිඩිරෝක්සයයිඩ්) 3.25 g</li> <li>• ආසුත ජලය 1/2 l පමණ</li> <li>• නිස්සාරණය කර ගන්නා ලද සගන්ධ තෙල් 5 ml පමණ</li> <li>• Erlenmeyer flask එකක් (25ml)</li> <li>• 100 ml පයිරෙක්ස් බේකරයක්</li> <li>• 10 ml මිුනුම් සරාවක්</li> <li>• පොල්තෙල් 25 ml පමණ / මේදය 25g</li> <li>• හැනේදක්</li> <li>• ගැස් ලිපක්</li> <li>• සබන්වලට හැඩයක් දීමට සුදුසු අව්‍යු (Mould)</li> <li>• තෙල් කඩ්පාසි / කුනී විෂු කඩ්පාසි</li> <li>• සබන් කැටය දුවටීමට සකසන ලද ඇසුරුමක්</li> <li>• අත්වැසුම් (Gloves), ඇස් ආවරණ (Goggle)</li> <li>• ඉලෙක්ට්‍රොනික් තරාදියක්</li> <li>• ජල තාපකයක්, pH මිටරයක්</li> <li>• උෂ්ණත්ව මානයක්</li> </ul>
---------------------------	---

**තුම්බේය :**

- අත්වැසුම් හා ඇස් ආවරණ පැලද ගන්න.
- NaOH 3.25 gක් කිරා ගන්න.
- පිරිසිදු කරන ලද Erlenmeyer flask (25ml ප්‍රමාණයේ) එකකට NaOH 3.25g දමා, ආසුත ජලය 8ml එක් කර මිශ්‍ර කරන්න.
- මෙම මිශ්‍රණය කාමර උෂ්ණත්වයට පැමිණෙන තෙක් පසෙකින් තබන්න.
- 100 ml ප්‍රමාණයේ බීඩිරායකට පොල්තේල් 25 mlක් දමා 40 °C වන තුරු රත් කරන්න. (මෙදය හාවිත කරන්නේ නම්, එය මෙම උෂ්ණත්වයේ දි දිය වේ.)
- සාදා ගත් NaOH මිශ්‍රණය හා තෙල් මිශ්‍රණය එකතු කොට එය සන වන තෙක් මිනිත්තු 15-20 පමණ හොඳින් හැඳි ගාන්න.
- වර්ණයක් දීම සඳහා ගැලපෙන වර්ණකයක් යොදන්න.
- මිශ්‍රණය සන වීමට පටන් ගන්නා විට දී මිනිත්තු 15ක පරතරයකින් මිනිත්තු 5ක කාලයක් බැහින් හැඳි ගාන්න.
- සබන් සැදීමට යොදා ගත් මෙම මිශ්‍රණය සන වීමට පටන් ගන්නා අවස්ථාවේ දී කළින් තීස්සාරණය කර ගන්නා ලද සගන්ධ තෙල් වර්ගයකින් 5 ml පමණ මිශ්‍රණයට එකතු කිරීමෙන් අවශ්‍ය සුවඳ ලබා ගත හැකි ය.
- සබන් මිශ්‍රණය සන වීමට පටන් ගන්නා අවස්ථාවේ දී පෙර සුදානම් කරගත් අව්‍යුවලට මිශ්‍රණය වත්කර අවශ්‍ය හැඩියට සන වීමට තබන්න.
- දින කිහිපයකට පසු ව සන වූ සබන් අව්‍යුවෙන් වත් කර ගන්න.
- අව්‍යුවලින් පිටත පරිසරයේ දී තව දුරටත් සබන් වේලීමට හා සන වීමට ඉඩ හරින්න.
- සන වූ සබන් කැබලිවල දාර නිසි ලෙස සකසා තුනී විෂු කඩාසි / තෙල් කඩාසිවලින් ආවරණය කරන්න.
- අවශ්‍ය පරිදි ඔබ විසින් සකසාගත් ඇසුරුමක් / ද්‍රව්‍යනයක් යොදාගෙන වෙළඳපොලට යැවීමට සුදුසු පරිදි ආවරණය කරන්න.

**විශේෂ කරුණු :**

- NaOH, ජලය සමග මිශ්‍ර කිරීමේ දී සම/ ඇස් පිළිස්සීමට හැකි බැවින් අනිවාර්යයෙන් ම, සම ආවරණ හා ඇස් ආවරණ හාවිත කරන්න.
- පොල්තේල් වෙනුවට වෙනත් මෙද වර්ගයක් වුව ද යොදා ගත හැකි ය. Palm Oil වුව ද යොදා සබන් තීපදවා ගත හැකි ය.
- අවශ්‍යතාව අනුව හෝ හැකියාව අනුව තීස්සාරණය කර ගත් සගන්ධ තෙල් යොදා ගත හැකි ය.
- ඉහත ක්‍රියාවලිය සඳහා සගන්ධ තෙල්වලට අමතර ව වේලා, කුඩා කර ගත් ගාක පත්‍ර (Mint, lemon grass) වැනි දැ යොදා පරික්ෂා කරන්න.
- සාදාගත් සබන් මිශ්‍රණයේ pH අයය මැන බැලීමෙන් එය හාවිතයට සුදුසු දයි පරික්ෂා කරන්න. (7.5 - 9)
- යොදාගත් සගන්ධ තෙල් වර්ගය අනුව, ඇසුරුමට යෝගා නාමයක්, හා ඇසුරුමක අන්තර්ගත ලේඛනයේ අඩංගු දැ ඇතුළත් කිරීමෙන් වෙළඳපොලට සුදුසු පරිදි තීපදවිය හැකි ය.
- සබන්වලට අවශ්‍ය වර්ණය දීමට සත්‍ය කාබන්, කහ කුඩා, කොළඹ, කොකොවා පවුචිර්, වද මල් පෙති ආදි ද්‍රව්‍ය යොදා අත්හදාබැලීම් කළ හැකි ය.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 19

#### මල් පෙනිවලින් නිස්සාරණය කරගත් සගන්ධ තෙල් අසුරන් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම	-	2.5
යෝජිත කාලවිමේද	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> <li>• සුවඳ විලවුන් නිපදවීමේ පියවර අනුව නිවැරදි ව සුවඳ විලවුන් නිපදවීම</li> </ul>
හැදින්වීම	:	<p>සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගාක කොටස්වල ඇති සගන්ධ තෙල් නිස්සාරණය කරගත යුතු ය. එසේ නිස්සාරණය කර ගන්නා සගන්ධ තෙල් වර්ගවලට මද්‍යසාර හා ජලය මිශ්‍ර කිරීමේ ප්‍රමාණය මගින් නිපදවා ගන්නා සුවඳ විලවුන් වර්ගවල ගුණාත්මක බව වෙනස් කර ගත හැකි ය. ගාක ද්‍රව්‍ය අනුව සගන්ධ තෙල් නිස්සාරණය කරන ක්‍රමය වෙනස් වේ.</p>
මූලධර්මය	:	<p>ඩුමාල ආසවනය මගින් (Steam distillation) කරාපුනැටී, කුරුදු පත්‍ර, පිචිව මල්, රෝස මල් පෙනී, දොඩම්, ලෙමන්, දෙහි (Citrus) ආදි ගාක ද්‍රව්‍යවල ඇති සගන්ධ තෙල් නිස්සාරණය කරනු ලැබේ. මෙලෙස නිස්සාරණය කරගත් ද්‍රව්‍යයන්ගේ සංයුතිය හඳුනා ගැනීමට තුනී ස්කර වර්ණලේඛ ඕල්පය (Thin layer chromatography) ක්‍රමය යොදා ගැනේ. නිස්සාරකයේ සාන්දුණය අඩු කිරීමට පිරිසිදු මද්‍යසාර සමග මිශ්‍ර කිරීම කරනු ලැබේ. එලෙස මිශ්‍ර කරන මද්‍යසාර ප්‍රමාණය අනුව Cologne, Perfume, Eau de toilette ලෙස සුවඳ විලවුන් වර්ග නිපදවිය හැකි ය. මෙහි දී සගන්ධ තෙල් (Essential oil) වර්ග දිය කර ගැනීමට විෂ්ල මද්‍යසාර (Absolute alcohol) හාවිත කරනු ලැබේ.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> <li>• රෝස හා පිචිව (Tube rose, Jasmin) මල් පෙනී</li> <li>• විදුරු කැබැල්ලක් (Glass sheet) යොදා තුනී ලැබීමේන් සකසා ගන්නා ලද ලි රාමු 2ක්</li> <li>• පිරිසිදු ප්‍රිස් / පැරුලින් ඉටි / සන්ත්ව මෙද</li> <li>• පෙටු දිසි</li> <li>• විෂ්ල මද්‍යසාර</li> <li>• ආසුන ජලය ස්වල්පයක්</li> <li>• කුඩා විදුරු කුප්පි</li> <li>• රිෂු කඩාසි</li> <li>• ර්තයිල් මද්‍යසාර</li> </ul>

**තුමෙවැය :**

- සුවද ලබා ගැනීමට අවශ්‍ය මල් නොගෙන පිරිසිදු කර ගන්න.
- විදුරු කැබැල්ලක් ගෙන එය ද හොඳින් පිරිසිදු කර ගන්න.
- තුනී විදුරු කැබැල්ල රාමුවකට සවි කර ගන්න.
- විදුරු කැබැල්ල මත පිරිසිදු ග්‍රීස් / පැරපින් ඉටි තුනී තවටුවක් ලෙස අතුරන්න.
- තුනී ග්‍රීස් තවටුව මත මල් පෙනි තුනීවට අතුරන්න.
- අනෙක් ලි රාමුව ග්‍රීස් තැවරු විදුරු කැබැල්ල මත තබා තද කර රඳවා ගන්න.
- ලි රාමු දෙක අතර රඳවා මල් පෙනිවල සුවද සහිත සගන්ධ තෙල්වල සුවද ග්‍රීස් / ඉටිවලට උරා ගැනීමට දින 2-3 පමණ අදුරු සිසිල් ස්ථානයක රඳවන්න.
- මෙලෙස රඳවා මල් පෙනි ග්‍රීස් මත එහා මෙහා අතුරමින් 4 වතාවක් පමණ සුවදකාරක ග්‍රීස් / ඉටිවලට උරා ගැනීමට සලස්වන්න.
- මෙලෙස මල් පෙනිවල සුවද කාරක, ග්‍රීස් / ඉටිවලට උරා ගැනීමෙන් පසු ව, ග්‍රීස් / ඉටි පෙට්‍රි දිසිවලට එකතු කර ගන්න.
- පෙට්‍රි දිසිවල ඇති සුවදවත් වූ පැරපින් ඉටි / ග්‍රීස් සමග පිරිසිදු මද්‍යසාර මිශ්‍ර කරන්න. මෙසේ දාවක නිස්සාරණ (Solvent extraction) කුමෙයෙන් සගන්ධ තෙල් මද්‍යසාරවල දිය කර ගන්න.
- මෙවිට සගන්ධ තෙල් මද්‍යසාරයට මිශ්‍ර වේ.
  - මද්‍යසාර වාෂ්ප වීමට ඉඩ හැරීන්න.
  - මෙසේ ලබා ගත් සගන්ධ තෙල් රැතයිල් මද්‍යසාරයේ දිය කර ගන්න.
- අවශ්‍ය අවසාන පරිහැළුවක ද්‍රව්‍ය ලබා ගැනීමට පහත පරිමාවලින් මිශ්‍ර කර ගැනීම සිදු කරන්න.
  - සුවද විලවුන් (Perfume) - (10-20% සගන්ධ තෙල් + 90-80% මද්‍යසාර + ඉතා සුළු ප්‍රමාණයක් ආසුනු ජලය)
  - Cologne - (3-5% සගන්ධ තෙල් + 80-90% මද්‍යසාර + 10% ආසුනු ජලය)
  - Eau de toilette - (2% සගන්ධ තෙල් + 60-80% මද්‍යසාර + 20% ආසුනු ජලය)
- මෙලෙස සැකසු මිශ්‍රණ බෝතල්වලට දමා පුරවා ගන්න.
- මාස 8ක් පමණ කාලයක් ගත වන විට පදම් වන මිශ්‍රණය භාවිතයට ගන්න.

**විශේෂ කරුණු :**

- මල් පෙනි වර්ගය අනුව නිස්සාරණය වන සගන්ධ තෙල් වර්ගය වෙනස් වේ.
- මල් පෙනි තෝරා ගැනීම හා ඇතිරිම නිවැරදි ව කිරීම අවශ්‍ය වේ.
- Steam distillation හා Solvent extraction කුමෙයෙන් සගන්ධ තෙල් නිස්සාරණය කිරීමට ගාකවල පොතු, මූල්, කඩ හා කොල ද යොදා ගත හැකි ය.
- සගන්ධ තෙල්වලට මද්‍යසාර හා ආසුනු ජලය මිශ්‍ර කිරීමේ අනුපාතය අනුව සුවද විලවුන් වර්ගයේ ගුණාත්මක බව හා සුවද රඳා පැවැතිමේ කාල සීමාව වෙනස් වේ.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම් 20

### පැපොල් කිරී රස් කිරීම හා වේලීම

නිපුණතා මට්ටම	: 2.5
කාලවිපේද සංඛ්‍යාව	: 04
අපේක්ෂිත ක්‍රියාකාරකම්	<ul style="list-style-type: none"> <li>● පැපොල් කිරී නිස්සාරණය කිරීම සඳහා සුදුසු පරිණාමයක් සහිත පැපොල් තෝරා ගැනීම</li> <li>● ගුණාත්මක බවත් හා ප්‍රමාණයෙන් වැඩි පැපේන් නිස්සාරණය කළ හැකි වන ආකාරයට නිවැරදි ගැනීමට පැපොල් ගෙධිවල කැපුම් යෙදීම</li> <li>● නිවැරදි කුම අනුගමනය කරමින් පැපොල් කිරී නිස්සාරණය කිරීම</li> <li>● නිස්සාරණය කර ගත් පැපොල් කිරී අවශ්‍ය තත්ත්වයට වියලීම</li> <li>● පිරිසිදු ව වියලා ගත් කිරී ගබඩා කිරීම සඳහා අසුරා ලේඛල් කිරීම</li> </ul>
හැදින්වීම	: පැපොල් එලයේ අඩංගු සාවයක් වන පැපොල් කිරී, නිවැරදි කැපුම් යොදා එක්රස් කර, වියලා, විවිධ ප්‍රයෝගන සඳහා හාවිත කෙරේ.
මූලධර්මය	: පැසුණු පැපොල් එලයේ කොළ පැහැ පොත්ත ආසන්නයේ පැපේන් එන්සයිමය රස් කිරීමට පොත්තේ කැපුම් යෙදීම
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	<ul style="list-style-type: none"> <li>● ප්‍රමාණවත්ව පැසුණු ගෙධි සහිත පැපොල් ගසක්</li> <li>● මල නොබදින වානේවලින් තැනු මුවහත් පිහියක් (අවශ්‍ය උසට මිටක් සවිකර තිබිය යුතු ය).</li> <li>● කිරී රස් කර ගැනීමට සුදුසු ජ්ලාස්ටික් බලුන් කිහිපයක්</li> <li>● වියලි උදුනක් (Electric oven)</li> <li>● පෙට්‍රී දිසි කිහිපයක්</li> <li>● ආරක්ෂිත ඇස් පළදුනා</li> <li>● දැන් ආවරණ (Gloves)</li> </ul>

ක්‍රමවේදය :

- තෝරාගත් පැපොල් ගෙධි මත දික් අතට 1-2 mm පමණ ගැනීමට සහ ප්‍රමාණවත් පර්තරයක් සහිත ව කැපුම් හතරක්, තුනක් හෝ දෙකක් පමණ යොදන්න.
- මෙහි දි කැපුම් සියල්ල ම ගෙධියේ පහළ කෙළවරේ දි එකතු වන පරිදි කැපුම් තුන යොදන්න.
- මෙහිත්තු 4-6ක පමණ කාලයක දි ගලා එන කිරී රැපයේ පරිදි බලුනකට රස් කර ගන්න.



- බදුනට නොවැටී ගෙඩිය මත රඳී ඇති කිරී පරෙස්සමෙන් සූරා එකතු කර ගන්න.
- රස් කර ගත් කිරීවල බර මැන ගන්න.
- රස්කර ගත් කිරී පෙට්‍රි දිසිවල අසුරා වියලිම සදහා සූදානම් කරන්න.
- විදුලි උදුන ක්‍රියාත්මක කර  $35-40^{\circ}\text{C}$  උෂ්ණත්වයේ පැය 4-5 ක් පමණ ජල ප්‍රතිශතය 5% වඩා අඩු වන තෙක් වියලන්න (අතින් ඇල්ලු විට අත් නොඇලෙන ප්‍රමාණයට).
- විදුලි උදුනක් නොමැති අවස්ථාවල ස්වාහාවික පරිසර තත්ත්ව යටතේ ද කිරී වියලා ගැනීමට හැකි ය. මේ සදහා තද අව්‍ය නැති සෙවණ සහිත ස්ථානයක කිරී රස් කර ගත් බදුන් වියලෙන්නට හරින්න.
- හොඳින් වියලා ගත් කිරී පොලිතින් ද්‍රව්‍යවල අසුරා සිඩිල් වියලි ස්ථානයක ගබඩා කරන්න.



- ඇසුරුම සිදු කළ දිනය සහ එහි ස්කන්ධය ඇසුරුමේ සටහන් කරන්න.
- ලබා ගත් තිරික්ෂණ පහත වග්‍යෙන් සටහන් කර ගන්න.

පෙට්‍රි දිසියේ ස්කන්ධය ( $M_1$ )	
පෙට්‍රි දිසිය + එකතු කරගත් කිරීවල ස්කන්ධය ( $M_2$ )	
පෙට්‍රි දිසිය + උදුනේ වියලා ගත් කිරීවල ස්කන්ධය ( $M_3$ )	
පැජේන් අඩංගු පැපොල් කිරී ප්‍රතිශතය (w/w %)	= $\frac{(M_3) - (M_1)}{(M_2) - (M_1)} \times 100$

- පැජේන් අඩංගු පැපොල් කිරී ප්‍රතිශතය (w/w %) ගණනය කරන්න.

විශේෂ කරුණු :

- කිරී රස් කිරීමට ආර්ථනාව වැඩි උදෑසන වේලාවක් තොරා ගැනීමෙන් ලබා ගත හැකි කිරී අස්වැන්න වැඩි වේ.
- කැපුම යෙදීමට මල නොබැඳා වානේවලින් තැනු තලයක් / පිහියක් හාවිත කිරීමෙන් සහ රස් කිරීමට ප්ලාස්ටික් බදුනක් තොරා ගැනීමෙන් කිරීවල ගුණාත්මක බව යෙක්. (වෙනත් ලෝහ මගින් කිරීවල ඇති එන්සයිමයේ ගුණ හානි වීම සිදු විය හැකි ය.)
- කිරී රස් කිරීමට පෙර පැපොල් ගෙඩියේ මතුපිට ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් වඩාත් පිරිසිදු පැජේන් ලබා ගත හැකි වේ.
- අැස් මට්ටමට වඩා ඉහළට වැඩුණු පැපොල් ගස් යොදා ගැනීමේ දී පැපොල් කිරී ඇස්වලට විසි වීම අනතුරුදායක බැවින් කැපුම යෙදීමේ දී ආරක්ෂිත අැස් පළදුනාවක් පළදින්න. සමට ස්පර්ජ වීම වැළැක්වීමට අත් ආවරණ (Hand gloves) හාවිත කරන්න.
- නැත හොත් ගරීර උසට සරිලන උසැති ගසක් යොදා ගන්න.
- පැපොල් කිරී සමට විසි වූව හොත් සමට හානි සිදු විය හැකි බැවින් වහා ම ජලයෙන් සෝදා හරින්න.

- පැහේත් අඩංගු වන්නේ පැසුණු කොළ පැහැ පොත්තේ (පිටත එලාවරණයේ) වන බැවින් කැපුම යොදන ගැඹුර 1-2 mm ට වඩා වැඩි විමෙන් පැහොල් එලයේ ඇති පිශ්චය සහ වෙනත් යුතු මිශ්‍ර වී පැහේත්වල ගුණාත්මක බව අඩු විය හැකි ය.
- ගෙඩියේ රදී ඇති කිරී සූරා ගැනීමේ දී ගෙඩියේ ඇති අපද්‍රව්‍ය සහ පැරණි කිරී, අලුතින් සාව බු කිරීවලට මිශ්‍ර විමෙන් කිරීවල ගුණාත්මක බව අඩු විය හැකි ය.
- ස්වාභාවික තත්ත්ව යටතේ කිරී වියලා ගැනීමේ දී කිරීවල වරණය දුනුරු පැහැ විමත් අපද්‍රව්‍ය එකතු වීමත් ගුණාත්මක බව බාල වීමට හේතු විය හැකි ය.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම 21

#### කෝමාරිකා යුෂ රස් කිරීම

තිපුණුණ මට්ටම : 2.5

කාලවිෂේෂ සංඛ්‍යාව : 04

අපේක්ෂිත කුසලතා : • මනා ව වැඩිණු සුදුසු පරිණාමයෙන් යුතු කෝමාරිකා පත්‍ර තෝරා ගැනීම

- වැඩි ප්‍රමාණයෙන් යුතු රස්කර ගත හැකි පරිදි කැපුම් යෙදීම
- නිවැරදි කුම අනුව යුතු රස් කර ගැනීම
- කෝමාරිකා යුතු නිවැරදි ව ගබඩා කිරීම

හැදින්වීම : බොහෝ ගාකසාර ගාකයේ ඒලෝයම්ය තාල තුළ හෝ ඒලෝයම්ය පටකය තුළ ඇති ගුන්මීය කොටස් තුළ අඩිංගු වේ. මේවා ගැනීමේ දී ගාකයට අවම හානියක් සිදු වන ලෙස හා එහි පැවැත්ම තහවුරු වන ලෙස අස්වනු ලබා ගැනීම වැදගත් ය.

මූලධර්මය : ගාකය තුළ ඇති රසායනික ද්‍රව්‍ය පිටතට ගැනීමට හොඳික ව ගාක පටක පැංශු කිරීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • මනා ව වැඩිණු පත්‍ර සහිත කෝමාරිකා ගාකයක්

- පිහියක්
- කපන ලැල්ලක්
- හැන්දක්
- පෙළී දිසි / බිකර
- පිවාණුහරිත විදුරු බෝතලයක්

#### ක්‍රමවේදය

- මනා ව වැඩිණු කෝමාරිකා ගාකයකින් විගාල (500 ග්‍රෑම වඩා වැඩි) පත්‍ර තෝරා ගන්න.
- ගාක පත්‍රවලට ඇල කැපුමක් යෙදීමෙන් තෝරා ගත් ගාක පත්‍ර ගාකයෙන් වෙන් කර ගන්න.
- එම පත්‍ර හොඳින් සෝදා ගන්න.
- පත්‍රයේ අගුය කපා ඉවත් කරන්න.
- එම පත්‍රවල දාර ද කපා ඉවත් කරන්න.



- පසු ව යුළු රස් කිරීම සඳහා පත්‍රයේ ඉහළ ස්තරය හා පහළ ස්තරය කපා වෙන් කරන්න.



- හැන්දකින් හෝ පිහියකින් සූරා යුළු ඉවත් කර ගන්න.



- මෙලෙස එක් කර ගත් යුළුය බෝතල්වල අසුරා ශිතකරණයේ තබන්න.



#### විශේෂ කරුණු :

- නිස්සාරණය කරගත් යුළු එවලේ ම ප්‍රයෝගනයට ගත හැකි ය. නැතහොත් ශිතකරණයේ දිනක් පමණ ගබඩා කළ හැකි ය.
- ගාකයෙන් කොමාරිකා පත්‍ර ඉවත් කළ පසු ව, පත්‍රයෙන් වැශිරෙන කහ පැහැ සාරය ඉවත් වීමට රික වේලාවක් තබා කොමාරිකා සාරය ගන්න. නැතහොත් එම කොටසේ අඩංගු රසායන ද්‍රව්‍ය කොමාරිකා සාරයට මිශ්‍ර වුව හොත් විරෝධ ගුණය ඇති වේ.
- මෙම යුළු සෘජු ව හෝ ජලය හා දෙහි යුළු සමග මිශ්‍ර කර පානය කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 22
හිස ගෝවන මූල්‍ය මුද්‍රා නොලැබු හිස ගෝවන මුද්‍රා නොලැබු

**නිපුණතා මට්ටම :** 2.5

**කාලවිශේෂ සංඛ්‍යාව :** 04

- අපේක්ෂිත කුසලතා :**
- මාන්‍ය තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය දුව්‍ය නිවැරදි ව තෝරා ගැනීම
  - සැකසීමේ පියවර නිවැරදි ලෙස අනුගමනය කරමින් හිස ගැල්වීමට සුදුසු මාන්‍ය තෙල් නිෂ්පාදනය කිරීම

**හැදින්වීම :** නිවසේ දී පහසුවෙන් පොල් තෙල් හා කොහොම් කොළ භාවිතයෙන් මාන්‍ය තෙල් නිෂ්පාදනය කළ හැකි ය.

**මූලයිරෞමය :** හොඳික හා ජේව රසායනික ක්‍රියා මගින් අමුදව්‍යවල ස්වභාවය වෙනස් කර විවිධ නිෂ්පාදන සැකසීම

- අවශ්‍ය උපකරණ හා දුව්‍ය :**
- කොහොම් කොළ
  - පිරිසිදු පොල් තෙල් 250ml
  - ගැස් කුකරයක්
  - ගැනුර සහිත සාස්පානක්
  - හැන්දක්
  - බෝතලයක්
  - පෙරනයක්
  - ග්‍රැයින්චරයක් (Grinder)
  - කේප්පයක්

**ක්‍රමවේදය :**

- කොහොම් පත්‍ර ගෙන හොඳින් දින 2-3 අවශ්‍ය වියලා ගන්න.
- පසු ව මෙම වියලාත්‍රු පත්‍ර ග්‍රයින්චරයක් ආධාරයෙන් කුඩා කර ගන්න.
- කොහොම් කොළ කුඩා හා පොල්-තෙල් පරිමාව අනුව 1:1 අනුපාතය වන සේ ගන්න. පොල්-තෙල් උරුනක් මත තබා විනාඩියක් පමණ රත් කරන්න.
- ඉන් පසු ව කොහොම් කුඩා එකතු කර මද ගින්නේ මිනිත්තු 2ක් පමණ රත් කරන්න.
- පසු ව මෙම මිශ්‍රණය දිනක් තබා හොඳින් පෙරා ගන්න.
- පෙරාගත් මෙම මාන්‍ය තෙල් බෝතලවල අසුරන්න.

**විශේෂ කරුණු :**

- කොහොම් පත්‍ර හා පොල් තෙල් මිශ්‍ර කර සකස් කළ තෙල් ස්නානයට පෙර හිසේ ගල්වා පැය කිහිපයකින් ස්නානය කළ හැකි ය.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 23**

**ඡල ආසවනය මගින් සගන්ධ තෙල් නිස්සාරණය කිරීම**

**නිපුණතා මට්ටම** : 2

**කාලවිපේද සංඛ්‍යාව** : 03

- අපේක්ෂිත ක්‍රියාකාරකම් තෙල් නිස්සාරණය කිරීම**
- සගන්ධ තෙල් නිස්සාරණය කිරීම සඳහා ගන්නා අමුදුවා සූදානම් කිරීම
  - ජල ආසවනය මගින් සගන්ධ තෙල් නිසාරණය සඳහා යොදා ගන්නා ඇටවුම් කොටස් හඳුනා ගැනීම
  - ජල ආසවනය සඳහා ඇටවුම නිවැරදි ව සූදානම් කිරීම
  - ඇටවුම ක්‍රියාත්මක කර සගන්ධ තෙල් නිස්සාරණය කිරීම
  - සගන්ධ තෙල් වෙන් කර ගැනීම
  - නිස්සාරකයේ බර ප්‍රතිශතය (W/W%) ගණනය කිරීම
  - නිස්සාරකය වෙන් කර අපුරා ලේඛල් කිරීම


**හැඳින්වීම** : ගාකයක අදාළ කොටස් ජලයේ බහා තැම්බීමෙන් හෝ පුමාලය ඒ හරහා යැවීමෙන් ලැබෙන තෙල් හා පුමාලය සහිත වාෂ්පය ඕනෑම කිරීමෙන් තෙල් වෙන් කර ගත හැකි ය.

**මූලධර්මය** : සගන්ධ තෙල් වාෂ්ප සහිත පුමාලය සනීහවනය වීමට සැලැස්වීමෙන් ජලයෙන් සගන්ධ තෙල් වෙන් කර ගත හැකි ය.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය** : • සගන්ධ තෙල් අඩංගු අමුදුවා (යුකැලිප්ටස් පත්, දෙහි පත්, කරාඩ් නැරී, කුරුදු පොතු, කුරුදු පත්, ලෙමන් ග්‍රාස් පත්)
- තාප ජනකයක් (Heating metal)
  - 1 l කැකැරුම් වටෘච් ප්ලාස්ක්වක් (Round bottom boiling flask)
  - නිස්සාරණ ප්ලාස්ක්වක් (Dean stark apparatus / Clevenger apparatus)
  - සනීකාරකයක් (Condenser)
  - ජල සැපයුමක්
  - රබර් නළ (සනීකාරකය තුළින් ජලය යැවීමට)
  - බෙරුම් පුනිලයක්
  - සගන්ධ තෙල් ගබඩා කිරීමට සුදුසු, තදින් වැසිය හැකි දුමුරු පැහැ කුඩා කුප්පීයක්
  - නිරමාණය කරන ලද ලේඛලයක්
  - ඇටවුම සඳහා ආධාරක
  - ස්කන්ධය මැනීමට සුදුසු කුලාවක්



Heating metal



ඇටවුම

**ක්‍රමවේදය :**

- පිරිසිදු කර මද පවතෙන් වියලා ගත් අමුදව්‍ය කුඩා කැබලිවලට කපා ගන්න (ලිජ වැනි දැනම කුඩා කර ගන්න).
- සූදානම් කරගත් අමුදව්‍යවල ස්කන්ධය ( $M_1$ ) මැන ගන්න (පතු හාවිත කරන්නේ නම් ස්කන්ධය 50 උක් අවම වශයෙන් අවශ්‍ය වේ).
- දුමුරු පැහැ කුඩා ස්කන්ධය ( $M_2$ ) මැන ගන්න (මුඩිය සමග).
- ස්කන්ධය මැන ගත් අමුදව්‍ය සියල්ල කැකැරුම් ප්ලාස්කුවට දමන්න.
- පරිමාව 50-60% වන තෙක් කැකැරුම් ප්ලාස්කුවට ජලය පුරවන්න.
- ආධාරක යොදා ගනිම්න් නිස්සාරණ ඇටවුම සකස් කරන්න.
- සනිකාරකය කුළින් ජල පදනම් ක්‍රියාත්මක කරන්න.
- උදුන ක්‍රියාත්මක කරන්න. ජලය තට්ත උෂ්ණත්වයේ පදනම් ක්‍රියාත්මක ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්න.
- නිස්සාරණය වූ සගන්ධ තෙල් පුවෙශමෙන් දුමුරු පැහැ කුඩා ස්කන්ධයට එකතු කර මුඩිය වසන්න.
- රස් වූ තෙල් සහිත කුඩා ස්කන්ධය ( $M_3$ ) මැන ගන්න.
- ලබාගත් නිරීක්ෂණ පහත වගාවේ සටහන් කර ගන්න.




අමුදව්‍යවල ස්කන්ධය ( $M_1$ )	
නිස් කුඩා ස්කන්ධය ( $M_2$ )	
නිස්සාරණය කර ගත් සගන්ධ	
තෙල් සහිත කුඩා ස්කන්ධය ( $M_3$ )	
රත් කිරීම ආරම්භ කළ වේලාව	
සගන්ධ තෙල් නිස්සාරණය ආරම්භ වූ වේලාව	
නිස්සාරණය අවසන් කළ වේලාව	

- සගන්ධ තෙල්වල ස්කන්ධය ප්‍රතිශතය (w/w%) පහත සම්කරණයට අනුව ගණනය කරන්න.

$$\text{සගන්ධ තෙල්වල බර ප්‍රතිශතය} = \frac{(M_3) - (M_2)}{(M_1)} \times 100$$

විශේෂ කරුණු :

- ඇටවුම සකස් කිරීමේදී වාතය ඇතුළු තොවන සේ හොඳින් සම්බන්ධ කළ යුතු ය.
- ආධාරකවලට ඇටවුම සවි කිරීමේදී උපකරණවල ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු ය. (අනවශ්‍ය ලෙස තද විමෙන් විදුරු උපකරණවලට හානි සිදු විය හැකි අතර ලිභිල් ව සම්බන්ධ වේ ඇති විට උපකරණ උසසා යැමව ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන්න.)
- ක්‍රියාවලි කාර්යක්ෂම ව සිදු කර ගැනීමට සනීකාරකය තුළින් ජල ප්‍රවාහය රුපසටහනේ පෙන්වා ඇති දිගාවට ගලන පරිදි නිවැරදි ව සම්බන්ධ කළ යුතු ය. (නිස්සාරණය අවසන් වන තුරු මෙය ක්‍රියාත්මක විය යුතු ය.)
- ඒලාස්කුව තුළ ජලය 10-15% පමණ තෙක් අඩු වේ ඇත්තම රත් කිරීම තවත්වන්න.
- Dean Stark apparatus / Clevenger apparatus හෝ හාවිත කළේ නම් එකතු වූ සගන්ධ තෙල් වෙන් කර ගැනීමට උපකරණයේ ම කරාමය හාවිත කළ හැකි අතර නැත හොත් බෙරුම් ප්‍රතිලිය හාවිත කරන්න.
- ගබඩා කිරීමට ගන්නා කුඩ්පි සඳහා රබර් මූඩ් හාවිත කිරීමෙන් වළකින්න.
- නිස්සාරණය කළ දිනය සහ නිස්සාරණය කළ සගන්ධ තෙල් වර්ගය නිර්මාණය කර ගත් ලේඛලයේ සඳහන් කරන්න.
- නිවැරදි ව තෙල් නිස්සාරණයට ඇටවුම සකස් කර ගැනීම සඳහා පහත රුපසටහන ආධාර නැරඹීමෙන්

		
Dean-Stark apparatus	Clevenger apparatus	නිස්සාරණ ඒලාස්කුව සහ බෙරුම් ප්‍රතිලිය

- නිසි ආකාරයට ඇටවුම ක්‍රියාත්මක වේ නම් විනාඩි 10-15ක දී පමණ තෙල් නිස්සාරණය වීමට පටන් ගන්නා අතර පැය 1-2ක් පමණ වන තුරු තෙල් එකතු කර ගැනීමට හැකි වේ.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 24**

**තෙන් ක්‍රමයෙන් පොල්තොල් නිස්සාරණය කිරීම**

නිපුණතා මට්ටම	: 3.1
කාලවිපේද සංඛ්‍යාව	: 02
අපේක්ෂිත කුසලතා	: • තෙන් ක්‍රමයෙන් පොල්තොල් නිස්සාරණය කිරීමට අවශ්‍ය අමුදුවා නිවැරදි ව තෙරු ගැනීම • තෙන් ක්‍රමයෙන් පොල්තොල් නිස්සාරණය කිරීමට අවශ්‍ය උපකරණ නිවැරදි ව හැසිරවීම • පියවර නිවැරදි ව අනුගමනය කරමින් තෙන් ක්‍රමයට පොල්තොල් නිස්සාරණය කිරීම
හැදින්වීම	: සූල් පරිමාණයෙන් හා නිවසේ දී පොල්තොල් නිපදවා ගැනීමේ දී මෙම ක්‍රමය බහුල ව හාවිත කෙරේ. මෙහිදී පොල් කිරී සාදා ඒවා උණු කිරීමෙන් පොල්තොල් සාදා ගනු ලැබේ.
මූලධර්මය	: රත් කිරීමෙන් පොල් කිරීවල ඇති ජලය වාෂ්ප කර මෙදය වෙන් කර ගැනීම
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • හොඳින් පැසුණු පොල්ගෙඩි 02-03ක් • හිරුමනයක් • සාස්පානක් • හැදි • බෙසමක් • ගැස් ලිපක් • මස්ලින් රෙදි කැබැල්ලක් • බිලෙන්චරයක් • ජලය • පෙරනයක් • පොලිතින් බැගයක් • දිනකරණයක්

ක්‍රමවේදය :

- හොඳින් පැසුණු පොල්ගෙඩි 02-03ක පොල් ගා ගන්න.
- බිලෙන්චරයක් ආධාරයෙන් ගා ගත් පොල් ජලය දමා අඩරා ගන්න.
- සාදාගත් පොල් කිරී, රෙදි කැබැල්ලක් හාවිතයෙන් හොඳින් පෙරා ගන්න.
- මෙම පොල් කිරී පොලිතින් උරයක දමා ගැට ගසන්න.
- පසු ව මෙය පැය කිහිපයක් දිනකරණයේ තබන්න.

- පොලිතින් බැඟයේ පහළට ජලය ද ඉහළට පොල් කිරී ද සිටින සේ ස්තර දෙකකට වෙන් වී තිබෙන විට පොලිතින් බැඟයේ පහළින් සිදුරක් සාදා ජලය ඉවත් කරන්න.
- ඉතිරි වූ පොල් කිරී කොටස සාස්පානකට දමා රත් කරන්න.
- පොල්තෙල් සැදුණු පසු අවක්ෂේපය ඉතිරි වන ලෙස පොල් තෙල් වික වෙන් කර ගන්න.
- ඉන්පසු මෙම පොල්තෙල් එරිසිදු බෝතලයක අසුරන්න.

**විශේෂ කරුණු :**

- පොල් තෝරා ගැනීමේ දී හොඳින් පැසුණු පොල් තෝරා ගත යුතු ය.
- පොල් කිප වරක් බිලෙන්බර කර කිරී හොඳින් වෙන් කර ගැනීමෙන් වැඩි තෙල් ප්‍රමාණයක් ගත හැකි ය.
- අවසානයේ පොල්තෙල් ඉතා පරිස්සමින් වෙන් කර ගත යුතු ය.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 25

#### වියලි කුමයෙන් පොල්තෙල් නිස්සාරණය කිරීම

නිපුණතා මට්ටම : 3.1

කාලච්‍රේදී සංඛ්‍යාව : 02

- අපේක්ෂිත කුසලතා :**
- වියලි කුමයෙන් පොල්තෙල් නිස්සාරණය කිරීමට අවශ්‍ය අමුදව්‍ය නිවැරදි ව තොරා ගැනීම
  - වියලි කුමයෙන් පොල්තෙල් නිස්සාරණය කිරීමට අවශ්‍ය උපකරණ නිවැරදි ව හැසිරවීම
  - පියවර නිවැරදි ව අනුගමනය කරමින් වියලි කුමයෙන් පොල්තෙල් නිස්සාරණය කිරීම

**හැදින්වීම :** මධ්‍ය හා මහා පරිමාණ පොල්තෙල් නිෂ්පාදනයේ දී මෙම කුමය බහුල ව භාවිත කෙරේ. මෙහිදී යන්තු ආධාරයෙන් කොප්පරා යොදා ගැනීමෙන් පොල්තෙල් නිෂ්පාදනය කෙරේ.

**මූලධර්මය :** පිබනයක් හා තෙරපීමක් යෙදීමෙන් ගාක සාර ඉවත් කර ගැනීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- කොප්පරා (පොල් ගෙඩි 2-3ක)
  - කොප්පරා කැපීමේ යන්තුයක්
  - පොල් තෙල් නිස්සාරණ යන්තුයක් (කුඩා)
  - විදුරු හාජනයක්
  - බෝතලයක්

**කුමවේදය :**

- වියලි කොප්පරා යන්තුයක් ආධාරයෙන් කුඩා කැබලිවලට වෙන් කරන්න.
- මෙම කොප්පරා තෙල් නිස්සාරණ යන්තුයට දමා අඩරන්න.
- යන්තුයෙන් ඉවතට එන අපද්‍රව්‍ය සහිත තෙල් අවක්ෂේප වීමට ඉඩ හරින්න.
- පසු ව පිරිසිදු පොල් තෙල් පරෙස්සමෙන් පෙරා ඉවත් කර ගන්න.



**විශේෂ කරුණු :**

- මේ සඳහා 6% පමණ තෙතම්නය සහිත කොජ්පරා තෝරා ගත යුතු ය.
- අවසානයේ අපද්‍රව්‍යවලින් තොර ව පොල්තොල් වෙන් කර ගැනීමේ දී අවක්ෂේප සමග මිශ්‍ර තොවන පරිදි තෙල් නිස්සාරණය කළ යුතු ය.
- කොජ්පරා යන්ත්‍රයක් තොමැති නම් මූවහන් පිහියක් ආධාරයෙන් කොජ්පරා කුඩා කැබලිවලට කපා ගන්න.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 26**

**නොඉදුල් පොල් තොල් නිස්සාරණය කිරීම**

**නිපුණතා මට්ටම :** 3.1

**කාල්වීපේද සංඛ්‍යාව :** 02

- අපේක්ෂිත කුසලතා :**
- නොඉදුල් ක්‍රමයට පොල්තොල් නිස්සාරණය කිරීමට අවශ්‍ය අමුදවා නිවැරදි ව තෝරා ගැනීම
  - නොඉදුල් ක්‍රමයට පොල්තොල් නිස්සාරණය කිරීමට අවශ්‍ය උපකරණ නිවැරදි ව හැසිරවීම
  - පියවර නිවැරදි ව අනුගමනය කරමින් නොඉදුල් ක්‍රමයට පොල්තොල් නිස්සාරණය කිරීම

**හැදින්වීම :**

නොඉදුල් පොල්තොල් භාවිතයෙන් හිතකර සෞඛ්‍යමය ප්‍රතිලාභ අත් වන බව සෞයාගෙන ඇත. එබැවින් නොඉදුල් පොල්තොල් නිෂ්පාදනය වර්තමානය හා අනාගතය සඳහා වඩාත් උවීත වේ.

**මූලධර්මය :**

නියමිත උෂ්ණත්ව පාලනයෙන් හා රසායනික ප්‍රතික්‍රියාවල වේය අඩු කිරීමෙන් වර්ණ විපර්යාස වළක්වා, තෙරපිමෙන් ගාක සාරය වෙන්කර ගැනීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- හිරුමනයක්
  - වියලි උදුනක්
  - නොඉදුල් පොල් තොල් නිස්සාරණ යන්ත්‍රයක්
  - බෙර්තලයක්
  - මේරු පොල්ගේඩ් 1-3ක්

**කුමවේදය :**

- පොල් ගේඩ් 02-03ක පොල් සිහින් ව ගා ගන්න.
- ගා ගත් පොල්, තෙතමන ප්‍රතිශතය 8 %ක් වන තෙක් 60 °C උෂ්ණත්වයේ ඇති උදුනක දමා වියලා ගන්න.
- වියලි පොල් කාමර උෂ්ණත්වයට සිසිල් කරන්න.
- පසු ව මෙම පොල් නොඉදුල් පොල්තොල් නිස්සාරණ යන්ත්‍රයට දමා තොල් නිස්සාරණය කර ගන්න.
- ලබා ගත් තොල් බෙර්තල්වල අසුරන්න.

**විශේෂ කරුණු :**

- පොල් ගැමෙමි දී කුරුවීට නො ගැවෙන පරිදි සුදුමද කොටස පමණක් ගත යුතු ය.
- උදුනෙහි උෂ්ණත්වය 60 °Cට වඩා ඉහළ යැමෙන් වළක්වා ගත යුතු ය. නැත හොත් තොල්වල වර්ණය වෙනස් වේ.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම් 27

## කළු ගම්මිරස් නිෂ්පාදනය

නිපුණතා මට්ටම : 3.2

කාලවිපේද සංඛ්‍යාව : 02

අපේක්ෂිත කුසලතා : • ගම්මිරස් බිජ කරලින් නිසි පරිදි වෙන් කිරීම  
• සේදු ගම්මිරස් සඳහා නිවැරදි ව උණු ජල ප්‍රතිකාරය සිදු කිරීම  
• ගුණාත්මක බව රැකෙන පරිදි ගම්මිරස් බිජ වියලා ගැනීම

හැදින්වීම : ඩී ලංකාවේ කුළුබූ අතර ගම්මිරස් ප්‍රධාන කුළුබූවකි. ගම්මිරස් කුළුබූ රුපු ලෙසින් අන්වරු නාමයෙන් හැදින්වී. ලෝකයේ වාර්ෂික ගම්මිරස් ඉල්ලුම මො.වො. 250 000-300 000ක් අතර වේ.

මූලධර්මය : වියලිමෙන් ගම්මිරස්වල ජල සක්‍රියතාව අඩු කර පරිරක්ෂණය සිදු කිරීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • No. 05, හා No. 08 දැන සහිත සල්ලඩ  
• ගම්මිරස් කරලෙන් ඇට වෙන් කරන යන්ත්‍රයක් (Pepper thresher)  
• බාග ප්‍රමාණයේ බැරලයක් හෝ එවැනි විශාල හාජනයක්  
• කුඩා දැලකින් (නො. 10) සකස් කර ගත් බැරල් බාග ප්‍රමාණයට බහාලිය හැකි බදුනක්  
• සූර්ය වියළනයක්  
• ගම්මිරස් කරල් 2 kgක් පමණ  
• ජලය

ක්‍රමවේදය :

- අතින් හෝ ඇට වෙන් කරන යන්ත්‍රයක් හාවිතයෙන් ගම්මිරස් ඇට කරලෙන් වෙන් කර ගන්න.



- N0. 05, No. 08 සල්ලඩ හාවිත කර කුඩා ඇට හා ලොකු ඇට වෙන් කර ගන්න.



- මෙවා වෙන වෙන ම ඉතා පිරිසිදු ජලයෙන් සේදන්න.
- සේදා ගත් ගම්මිරිස් සඳහා උණු ජල ප්‍රතිකාරය සිදු කරන්න.
- උණු ජල ප්‍රතිකාරය සිදු කරන ආකාරය
  - මේ සඳහා උණු ජල ප්‍රතිකාර කට්ටලය හාවිත කළ යුතු ය.
  - මෙම කට්ටලයේ ඇති විශාල හාජනයට  $3/4$  පමණ ජලය පුරවා නටන තෙක් රත් කරන්න.
  - දැන සහිත හාජනයට ගම්මිරිස් දමා නටන උණු ජලයේ මිනින්තු 1-2 පමණ කාලයක් ගම්මිරිස් ගිල්වා තබන්න.



- සුද්ධයනාප වියලුනයක් හේ කෘතිම වියලුනයක් ආධාරයෙන් ගම්මිරිස් වියලා ගන්න.



**විශේෂ කරුණු :**

- කුඩා ගම්මිරිස් ඇට භා විශාල ගම්මිරිස් ඇට වෙන වෙන ම සකස් කළ යුතු වේ.
- උණු ජල ප්‍රතිකාරයේ දී ජලය නොදින් නටන තෙක් රත් කළ යුතු ය.
- වියලිමේ දී උණ්ණත්වය  $55-60^{\circ}\text{C}$  වඩා වැඩි නො විය යුතු ය. නැත නොත් වාෂ්පයිලි සංයෝග වාෂ්ප වෙමින් ගුණාත්මක බව අඩු වේ.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම් 28

## සුදු ගම්මිරස් නිෂ්පාදනය

නිපුණතා මට්ටම	: 3.2
කාලවිපේද සංඛ්‍යාව	: 02
අප්‍රේක්ෂිත කුසලතා	: • සුදු ගම්මිරස් නිෂ්පාදනය සඳහා සුදුසු ගම්මිරස් බිජ තෝරා ගැනීම • නිසි පියවර අනුගමනය කරමින් හා සුදුසු උපකරණ තෝරා ගැනීමෙන් සුදු ගම්මිරස් නිෂ්පාදනය කිරීම
හැදින්වීම	: කඩ ගම්මිරස් ආහාරවලට යෙදීමේ දී ආහාරවල ප්‍රසන්න බව අඩු වන බැවින් බොහෝමයක් ආහාර නිෂ්පාදන සඳහා සුදු ගම්මිරස් භාවිතයට යොමු වී ඇත.
මූලධර්මය	: ක්ෂුදුලේ ක්‍රියා මගින් අමු ගම්මිරස් ඇටවල පොත්ත ලිහිල් කර, තෙරපීමක් මගින් ගම්මිරස් පොත්ත ඉවත් කිරීම සිදු කෙරේ. ඉන්පසු එවා වියලා, තෙතමන ප්‍රතිගතය අඩු කිරීමෙන් පරිරක්ෂණය සිදු කෙරේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: • N0. 05 දුල සහිත සල්ලඩයක් හෝ Green berry sorter යන්ත්‍රයක් • ගෝනි මලු • බැරලයක් • ගම්මිරස් පොතු හරණ යන්ත්‍රයක් (Pepper decorticicator) • ජලය • සිටිරික් අම්ලය • සුර්ය වියලනයක් • භොදින් පැසුණු, කරලෙන් වෙන් කර ගත් ගම්මිරස් 1 kg
තුම්බවිදය :	
	<ul style="list-style-type: none"> <li>● ගම්මිරස් N0. 05 සල්ලඩයෙන් හළා දුල මත ඉතිරි වන ලොකු ගම්මිරස් ඇට තෝරා ගන්න.</li> <li>● තෝරාගත් ගම්මිරස් ඇට දින 05 - 07ක් පිරිසිදු ජලයේ ගිල්වා තබන්න. මේ සඳහා කුඩා බැරලයක් හෝ බාල්දියක් යොදා ගත හැකි ය.</li> <li>● මෙම බැරලයේ ජලය දිනක් හැර දිනක් මාරු කරන්න. මෙහි දී බැරලයේ බාගයක් ජලය ඉවත් කර එම ඉවත් කළ ප්‍රමාණය නැවත එකතු කරන්න.</li> <li>● සුදු ගම්මිරස් සැකසීමේ යන්ත්‍රය ආධාරයෙන් හෝ සල්ලඩයක ඇතිල්ලීමෙන් පොත්ත ඉවත් කරන්න.</li> <li>● පසු ව පිරිසිදු ජලයෙන් සේදන්න.</li> <li>● සේදා ගත් ගම්මිරස් 2% සිටිරික් අම්ලයේ ගිල්වා පැයක් පමණ තබන්න.</li> </ul>

- නැවතත් පිරිසිදු ජලයෙන් සෝදන්න.
- මෙම සකසා ගත් ගම්මිරිස් හිරු එළියේ හෝ සුරය වියලනයක් ආධාරයෙන් වියලා ගන්න.
- සකසා ගත් ගම්මිරිස් පොලිසැක් මලුවල අසුරන්න.

**විශේෂ කරුණු :**

- හොඳින් පැසුණු ගම්මිරිස් මේ සඳහා තොරා ගත යුතු වේ.
- එක ම ප්‍රමාණයේ ඇට යොදා ගැනීමෙන් ඒකාකාරී නිෂ්පාදනයක් සැකසීය හැකි ය.
- ගම්මිරිස් පෙගවීමේ දී ගම්මිරිස් ඇට වැසෙන තෙක් ජලය දුමිය යුතු ය.
- කාඩ්‍රිම වියලන භාවිත කරන්නේ නම් එහි  $55 - 60^{\circ}\text{C}$  අතර උෂ්ණත්වයක් තිබිය යුතු ය.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 29**  
**සංඛ්‍යාංක මල්ටීමිටරය භාවිතයෙන් සරල දාතාර, වහුව අන්තරය සහ  
ප්‍රතිරෝධය නිර්ණය කිරීම**

නිපුණතා මට්ටම :- 4.1

යෝජිත කාලවිෂේෂ : 01

- අපේක්ෂිත ක්‍රියාවලා :
- සංඛ්‍යාංක මල්ටීමිටරයෙන් නිවැරදි මිනුම් ලබා ගැනීම
  - සරල විද්‍යුත් පරිපථයක් නිවැරදි ව ගොඩනැගීම

හැඳින්වීම :

විද්‍යුත් දාරාවක්, විහාර අන්තරයක් සහ ප්‍රතිරෝධයක් සඳහා වඩාත් නිවැරදි මිනුම් ලබා ගැනීමට සංඛ්‍යාංක මල්ටීමිටරය භාවිත කළ හැකිය. මල්ටීමිටරය භාවිතයේදී මිනුම් අනුව අදාළ පරාස තේරු ගැනීම, අගු නිවැරදි ව සන්ධි කිරීම පිළිබඳ ව සැලකිලිමත් විය යුතු වේ.


මූලධර්මය :

පරිපථයක් කුළින් ගලන දාරාව මැනීමට දාරා පරාසයට සැකස්සීමල්ටීමිටරය, පරිපථය සමඟ ග්‍රේෂීන් ව සන්ධි කළ යුතු වේ. යම් ලක්ෂා දෙකක් අතර විහාර අන්තරය මැනීමට වෝල්ටීයතා පරාසයට සැකස්සීමල්ටීමිටරය එම ලක්ෂා දෙකට පරිපථ කොටසට සමාන්තරගත ව සවි කළ යුතු ය. ප්‍රතිරෝධ පරාසයට තේරු මල්ටීමිටරයේ අගු අතරට ප්‍රතිරෝධය සංඡ්‍රා ව ම සන්ධි කිරීමෙන් ප්‍රතිරෝධය මැනීය හැකිය.

- අවශ්‍ය ද්‍රව්‍ය භා උපකරණ :
- සංඛ්‍යාංක මල්ටීමිටරයක්
  - ප්‍රතිරෝධක
  - වියලි කෝෂ, බැටරි පැක්
  - ස්විච්වියක් (පේනු යතුරක්)
  - වයර කැබලි

ක්‍රමවේදය :

- අවශ්‍ය ද්‍රව්‍ය ගෙන පහත දැක්වෙන රුපයේ පරිදි පරිපථය අවවන්න.



- සරල ධාරා පරාසයට සැකසු මල්ටීමිටරය ගෙන K ස්විච්චිය විවෘත ව තිබිය ඇ A ලක්ෂණයට (+) අගුය ද, B ලක්ෂණයට (-) අගුය ද සන්ධි කර අදාළ පාඨාංකය වන ධාරාව මැන ගන්න.
- K ස්විච්චිය වසා විහා අන්තරය මැනීමට සැකසු (වෝල්ට්‍රි පරාසයට) මල්ටීමිටරයේ (+) අගුය Cට ද, (-) අගුය Dට ද සන්ධි කරන්න.
- R ප්‍රතිරෝධය දෙපස විහා අන්තරය කියවා ගන්න.
- K ස්විච්චිය විවෘත ව තබා ඕම් පරාසයට සැකසු මල්ටීමිටරයේ අගු C හා Dට සන්ධි කර ප්‍රතිරෝධයට අදාළ පාඨාංකය ලබා ගන්න.
- ලබාගත් පාඨාංක පහත වගුවේ සටහන් කරන්න.

මිනුම	ලබාගත් පාඨාංකය

- පරිපථයේ ගළායිය ධාරාව, R ප්‍රතිරෝධය හරහා විහා අන්තරය සහ R ප්‍රතිරෝධයේ අගය සඳහන් කරන්න.

**විශේෂ කරුණු :**

- පරිපථයේ කම්බි හොඳින් සන්ධි වී ඇති දුයි පරික්ෂා කරන්න.
- මල්ටීමිටරයේ අගු තිවැරදි ව සන්ධි කරන්න.
- පාඨාංක ගන්නා අවස්ථාවේ මල්ටීමිටරයේ අගු තදින් ස්ථාපිත වන සේ තබා ගන්න.
- අගය ස්ථාවර වූ පසු පාඨාංකය ලබා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 30
වර්ණ කේත ක්‍රමයෙන් ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය ලබා ගැනීම

නිපුණතා මට්ටම :- 4.1

යෝජිත කාලවිෂේෂ : 01

- අපේක්ෂිත කුසලතා :
- සහන තීරුව සහ අනෙකුත් වර්ණ තීරු හඳුනා ගැනීම
  - වර්ණ කේත මගින් ප්‍රතිරෝධයේ අයය ලබා ගැනීම
  - සහන තීරුව මගින් ප්‍රතිරෝධ වෙනස් විය හැකි පරාසය ලබා ගැනීම
  - සංඛ්‍යාංක මල්ටීමිටරය හාවිතයෙන් ලබාගත් අගයේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීම

හැදින්වීම :

වර්ණ කේත තීරු තුන හතරක් අඩංගු ප්‍රතිරෝධක පවතී. එකිනෙකට ආසන්න ව ඇති තීරු හාවිතයෙන් ප්‍රතිරෝධයේ අයය නිර්ණය කළ හැකි ය. දුරස් ව ඇති සහන තීරුවේ වර්ණය මගින් වෙනස් විය හැකි ප්‍රතිගතය ලැබේ. එමගින් පරාසය සෙවිය හැකි ය.

මූලධර්මය :




- පෙළමු සහ දෙවන වර්ණ තීරුවලට හිමි අංක පිළිවෙළින් ලියා තුන් වන වර්ණ තීරුවට අදාළ අංකයේ 10 බලයෙන් ගුණ කිරීමෙන් ප්‍රතිරෝධයේ අයය ලැබේ.
- සහන තීරුවේ වර්ණයෙන් වෙනස් විය හැකි ප්‍රතිගතය ලැබේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • විවිධ වර්ණ සහිත නියත ප්‍රතිරෝධක  
• සංඛ්‍යාංක මල්ටීමිටරයක්

### තුමවේදය :

- දී ඇති ප්‍රතිරෝධක ගෙන එකිනෙකට ආසන්න ව ඇති වර්ණ තීරු වම් අත දෙසට යොමු වන සේ (රුපයේ පරිදි) තබා ගන්න.
- වම් පස සිට පලමු හා දේ වැනි වර්ණයට අදාළ අංක පිළිවෙළින් ලියන්න.
- තෙවන වර්ණයට අදාළ සංඛ්‍යාවේ 10 බලයෙන් අදාළ සංඛ්‍යාව ගුණ කරන්න.
- දකුණු පස ඇති සහන තීරුවේ වර්ණය කියවීමෙන් වෙනස් විය හැකි ප්‍රතිගතය ලැබෙන බැවින් එමගින් වෙනස් විය හැකි පරාසය ලබා ගන්න.
- මල්ටීමිටරය හාවිතයෙන් ප්‍රතිරෝධය මැන බලන්න.
- වර්ණ කේත සහ සහන අගය කියවීමට පහත සඳහන් වගු භාවිත කළ හැකි ය.

**4 Band Resistor Color Coding**



COLOR	1ST BAND	2ND BAND	MULTIPLIER	TOLERANCE
BLACK	0	0	x1Ω	
BROWN	1	1	x10Ω	±1%
RED	2	2	x100Ω	±2%
ORANGE	3	3	x1000Ω	
YELLOW	4	4	x10000Ω	
GREEN	5	5	x100000Ω	±0.5%
BLUE	6	6	x1000000Ω	±0.25
VIOLET	7	7	x10000000Ω	±0.10
GREY	8	8		±0.05
WHITE	9	9		
GOLD			0.1	±5%
SILVER			0.01	±10%

- ප්‍රතිරෝධය පැවතිය හැකි අගය පරාසය ලියා දක්වන්න.
- මල්ටීමිටරයෙන් සොයා ගත් අගය, ඉහත ලබා ගත් පරාසය සමඟ සපෘඳන්න.

### විශේෂ කරුණු :

- සහන තීරුව නොමැති ප්‍රතිරෝධක පවතී. එවැන්නක සහන ප්‍රතිගතය 20%ක් ලෙස ගන්න.
- වර්ණ තීරු 4කින් යුතු ප්‍රතිරෝධකවල පලමු, දේ වැනි හා තේ වන වර්ණවල අංක පිළිවෙළින් ලියා සිවි වන තීරයේ අගය 10 බලයක් ලෙස ගෙන ගුණ කරන්න.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම 31

## Bread Board ආධාරයෙන් විද්‍යුත් පරිපථ ගොඩනැගීම


නිපුණතා මට්ටම : 4.2

යෝජිත කාලවිෂේෂ : 01

- අපේක්ෂිත ක්‍රියාකාරකම : • ව්‍යාපෘති පුවරුවෙහි (Bread Board) සිදුරු හරහා සන්නායක සම්බන්ධතා ගොඩනැගී ඇති ආකාරය නිවැරදි ව හඳුනා ගැනීම  
 • Bread Board ආධාරයෙන් විද්‍යුත් පරිපථ නිවැරදි ව ගොඩනැගීම  
 • විවිධ විද්‍යුත් පරිපථ Bread board ආධාරයෙන් අත්හදා බැලීම  
 • LDRහි ආලෝකය හමුවෙන් ප්‍රතිරෝධය වෙනස් වීම පරික්ෂා කිරීම

- හැදින්වීම : • සම්බන්ධක කම්බි ගැට ගසා මේට පෙර ක්‍රියාකාරකමේ දී ගොඩනාගා ඇති පරිපථ ව්‍යාපෘති පුවරුව (Bread board) ආධාරයෙන් වඩාත් පහසුවෙන් ගොඩනැගීය හැකි ය.  
 • Bread board ආධාරයෙන් ගොඩනැගීය පරිපථයක නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සහ පරිපථ අත්හදා බැලීම වඩාත් පහසු වේ.

මූලයේ මෘදුරුමය :




- රුපයේ දැක්වෙන පරිදි Bread Boardහි දෙපස ඇති විද්‍යුත් සැපයුම් අගු දික් අතට සන්ධි වී ඇති අතර මධ්‍ය ප්‍රදේශයේ ඇති අනෙක් සිදුරු හරස් අතට සන්ධි වී ඇතැ. ඒ අනුව පරිපථ විසන්ධි කළ යුතු ය.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • ව්‍යාපෘති පුවරුවක් (Bread board)  
 • සම්බන්ධක කම්පි (Jumper wires)  
 • LED, LDR, Battery pack  
 • ප්‍රතිරෝධකයක්, ස්විච්වියක්, වියලි කේං්ඡ  
 • විව්‍ලා මල්ටීම්ටරයක්

ක්‍රමවේදය :

- Bread Board මත පහත රුපයේ දැක්වෙන පරිපථය ගොඩනගන්න.



- K ස්විච්විය සංවාත කර LDR ආලෝකයට ආවරණය කර හා ආලෝකයට නිරාවරණය නොකර LED බල්බයේ දුල්ලීම හා නොදුල්ලීම පරීක්ෂා කරන්න. එම ගැළපෙන සේ R ප්‍රතිරෝධයේ අගය වෙනස් කර ගන්න.
- LDR ආලෝකයට නිරාවරණය වී හා අදුරු කර ඇති විට LDRහි ප්‍රතිරෝධය මැතිමට K ස්විච්විය විවාත කර මල්ටීම්ටරයක් හාවිත කරන්න.
- අදුරේ දී හා ආලෝක තත්ත්ව හමුවේ LDR දෙපස ප්‍රතිරෝධය මැනා සටහන් කරගන්න.
- ආලෝකය සහ අදුරු තත්ත්ව යටතේ LDR හි ප්‍රතිරෝධයේ සිදු වන වෙනස්කම් සටහන් කරන්න.

විශේෂ කරුණු :

- මල්ටීම්ටරය හාවිතයෙන් LDR හි ප්‍රතිරෝධය මතින අවස්ථාවේ පරිපථයේ K ස්විච්විය විවාත ව තැබිය යුතු ය.
- වියලි කේං්ඡ වෙනුවට 9V බැටරියක් හාවිත කරන්නේ නම් එයට ගැළපෙන විශාල ප්‍රතිරෝධයක් සහිත R විව්‍ලා ප්‍රතිරෝධකයක් හාවිත කළ යුතු වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 32
විහා බෙදුම් පරිපථයක් මගින් ප්‍රතිදාන වෝල්ටෝමො පරික්ෂා කිරීම


නිපුණතා මට්ටම : 4.2

යෝජන කාලවිෂේෂ : 01

- අපේක්ෂිත ක්‍රස්ලතා :
- ප්‍රතිරෝධක භාවිතයෙන් විහා බෙදුම් පරිපථයක් ගොඩනැගීම
  - සූදුසු පරිදි අග තෝරා ගනිමින් අවශ්‍ය ප්‍රතිදාන වෝල්ටෝමො ලබා ගැනීම
  - උච්ච පරිදි විහා බෙදුම් පරිපථ භාවිත කිරීම

හැදින්වීම :

ශේෂීගත ප්‍රතිරෝධක පද්ධතියක එක ම බාරාව ගලන බැවින් එක් එක් ප්‍රතිරෝධය හරහා විහා බැස්ම ප්‍රතිරෝධයට සමානුපාතික වීම සැලකිල්ලට ගෙන විහා බෙදුම් පරිපථ ගොඩ නැගිය හැකි වේ.




මූලධර්මය :

$$\frac{V_{\text{out}}}{V_{\text{in}}} = \frac{R_2}{R_1 + R_2} \quad \text{වේ.}$$

මෙම සම්බන්ධතාව සැලකිල්ලට ගෙන අවශ්‍ය ප්‍රතිදානය අනුව ප්‍රතිරෝධක සන්ධි කළ හැකි වේ.

- අවශ්‍ය උපකරණ භා ද්‍රව්‍ය :
- ප්‍රතිරෝධක
  - 9V බැටරියක්
  - Bread Board
  - ස්විච්වියක්, සම්බන්ධක කම්බි
  - Digital මල්ට්‍රේමිටරයක්

තුමෙවේය :



- රුපයේ දක්වන පරිදි 9 V බැටරිය යෙදු පරිපථයට 1 kΩ ප්‍රතිරෝධක 3ක් සහ 100 Ω ප්‍රතිරෝධක 2ක් ශේෂීය ව Bread board හි සන්ධි කරන්න.
- Digital මල්ටීමිටරයේ (-) අගුය Aට සන්ධි කරන්න.
- ස්විච්‍ය සංවෘත කර B,C,D සහ E ලක්ෂ්‍යවලට මල්ටීමිටරයේ (+) අගුය සන්ධි කරමින් මල්ටී තීටරයේ පායාංක ලබා ගන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම :

- ලැබෙන පායාංක පහත පරිදි වගුවේ දක්වන්න.

සම්බන්ධිත අගු දෙක	AB	AC	AD	AE
මල්ටීමිටර පායාංකය				

- ප්‍රතිදාන වෝල්ටීයතා පරීක්ෂණත්මක ව ලැබෙන අයය ගණනය කළ අයට සමාන දැයි පරීක්ෂා කරන්න.

විශේෂ කරුණු :

- මල්ටීමිටරයේ අගු තිවැරදි ව සන්ධි කරන්න.
- Bread board හි ඇටුවූ පරිපථයේ නිරවද්‍යතාව පරීක්ෂා කරන්න.
- පායාංක ගන්නා අවස්ථාවේ පමණක් K ස්විච්‍ය සංවෘත කරන්න.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 33**

**සෙනර් දියෝඩය භාවිතයෙන් ස්ථාපී වෛශ්ලේයනාවක් ලබා ගැනීම**

**නිපුණතා මට්ටම :** 4.2

**යෝජන කාලවිෂේෂ :** 01

- අපේක්ෂිත ක්‍රියාකාරකම :**
- සෙනර් දියෝඩය භාවිතයෙන් පරිපථයක් නිවැරදි ව ගොඩනැගීම
  - සෙනර් දියෝඩ සහිත පරිපථය භාවිත කර ස්ථාපී වෛශ්ලේයනාවක් ලබා ගැනීම

**හැදින්වීම :** පසු නැඹුරු කළ සෙනර් දියෝඩයක් ගැලපෙන ප්‍රතිරෝධ සමග සෙනර් වෛශ්ලේයනාව ඉක්ම වූ වෛශ්ලේයනා සැපයුමකට සම්බන්ධ කිරීමෙන් ස්ථාපී වෛශ්ලේයනාවක් ගත හැකි ය.


**මුළුධර්මය :**  $V_3$  වෛශ්ලේයනාව සෙනර් දියෝඩයේ බිඳ වැටුම් වෛශ්ලේයනාව ඉක්මවන සේ යොදා R ප්‍රතිරෝධය වෙනස් කළ ද ප්‍රතිදාන වෛශ්ලේයනාව V සෙනර් වෛශ්ලේයනාවහි නියත ව පවතී.

**අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**

- සෙනර් වෛශ්ලේයනාව 9V අඩු සෙනර් දියෝඩ කිහිපයක්
- 9V වියලි කේෂයක්
- විවෘත ප්‍රතිරෝධයක්, ප්‍රතිරෝධක, ස්විචයක්
- මළුවීමිටරයක්

**ක්‍රමවේදය :**

- 9V වියලි කේෂය ගෙන Bread board හි වෛශ්ලේයනා සැපයුම ලබා දෙන්න.
- පහත රුපයේ දැක්වෙන පරිපථය Bread Board මත අවවන්න.



- R විවෘත ප්‍රතිරෝධයේ අගය වෙනස් කරමින් ප්‍රතිදාන වෛශ්ලේයනාව මැශ්‍යමට මළුවීමිටරය හාවිත කරන්න.
- විවිධ සෙනර් දියෝඩ සම්බන්ධ කර පරික්ෂණය නැවත කරන්න.
- එක් එක් සෙනර් දියෝඩයේ ස්ථාවර වෛශ්ලේයනා මැන ගන්න.
- එක් එක් සෙනර් දියෝඩය භාවිත කර ඉන් ලැබුන නියත වෛශ්ලේයනාව වගු ගත කර දක්වන්න.

**විශේෂ කරුණු :**

- සෙනර් දියෝඩය පරිපථට සන්ධි කිරීමේදී පසු නැඹුරු ලෙස සන්ධි කරන්න.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම 34

සංගැනීත පරිපථ ආධාරයෙන් ජ්‍යෙෂ්ඨ සැපයුම් පරිපථ ගොඩනගීම


නිපුණතා මට්ටම : 4.2

යෝජිත කාලවිෂේෂ : 01

- අපේක්ෂිත ක්‍රියාකාරකම : • සංගැනීත පරිපථ ඇසුරින් වෝල්ටෝමෝ ස්ථායිකරණ පරිපථ නිවැරදි ව ගොඩනගීම  
 • ප්‍රතිදාන වෝල්ටෝමෝ වත ගැළපෙන සේ විව්ලාස ප්‍රතිරෝධය සිරුමාරු කිරීම

හැඳින්වීම : ප්‍රදාන වෝල්ටෝමෝ වත වඩා අඩු විවිධ වෝල්ටෝමෝ ලබා ගැනීමට LM 317 වැනි සංගැනීත පරිපථ භාවිත කළ හැකි ය. විව්ලාස ප්‍රතිරෝධයේ අගය ප්‍රතිදාන වෝල්ටෝමෝ වෙනස වේ.

මූලධර්මය :



$R_1$  සිරුමාරු කිරීමෙන්  $V_{out}$  අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි ය. එමගින් සැපයුම් වෝල්ටෝමෝ වත අඩු විව්ලාස වෝල්ටෝමෝ ලබා ගත හැකි ය.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • සරල ධාරා වෝල්ටෝමෝ සැපයුමක්  
 • LM 317 සංගැනීත පරිපථයක්  
 • ධාරිතුක 2ක් (100 F පමණ වන)  
 • විව්ලාස ප්‍රතිරෝධකයක්  
 • ප්‍රතිරෝධක ස්විචයක්  
 • බිජ්වල් මල්ටීම්ටරයක්

**තුමෙවේය :**

- Bread boardහි විදුලි සැපයුම් වෙත විදුලි සැපයුමෙහි අගු සවි කරන්න.
- රුපයේ දැක්වෙන පරිපථය Bread board මත ගොඩනගන්න.
- $R_1$  විවලා ප්‍රතිරෝධය වෙනස් කරමින් ප්‍රතිදාන වෝල්ටෝමාට මැතිමට Digital මැල්ටීටරය භාවිත කරන්න.
- ලබාගත් ප්‍රතිඵල පහත දැක්වෙන පරිදි වගුවක් මගින් ඉදිරිපත් කරන්න.

$R_1$ ප්‍රතිරෝධයේ අගය	ප්‍රතිදාන වෝල්ටෝමාට $V_{out}$

**විශේෂ කරුණු :**

- පාඨාංක ගැනීමට පෙර පරිපථයේ නිරවද්‍යතාව පරීක්ෂා කරන්න.
- මැල්ටීටරය අවශ්‍ය පරාසයේ වෝල්ටෝමාට මැතිමට සුදුසු ලෙස සිරු මාරු කරන්න.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම 35

#### Arduino පුවරු භාවිතයෙන් සරල ස්විචිටියක් ඇරම හා වැසිම

**නිපුණතා මට්ටම :** 4.4

**කාලවිශේෂී සංඛ්‍යාව :** 02

- අපේක්ෂිත ක්‍රියාකාරකම :**
- Arduino පුවරුවට බල සැපයුම සිදු කරන ආකාරය හඳුනා ගැනීම
  - Arduino පුවරුව පරිගණකය හා සම්බන්ධ කර ක්‍රමලේඛනයෙහි කේතනය කිරීම
  - සරල Arduino වැඩසටහනක නියැලීම
  - Arduino පුවරුවට ආදාන නිවැරදි ව සම්බන්ධ කිරීම
  - Arduino පුවරුවෙන් ප්‍රතිදාන ගැනීම සිදු කරන ආකාරය හඳුනා ගැනීම


**හැඳින්වීම :** ක්ෂේර පාලන පද්ධති වැඩි දියුණු කර නිපදවා ඇති Arduino පුවරු භාවිතයෙන් විවිධ ස්විචිටියකරණ කටයුතු පාලනය කළ හැකි ය.

**මූලධර්මය :** බල්බයක් නිවීමට හා දැල්වීමට යාන්ත්‍රික ස්විචිටියක් භාවිත කරනු වෙනුවට ඒ සඳහා සරල Loop එකක් අඩංගු Arduino වැඩසටහනක් භාවිත කළ හැකි ය.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- Arduino පුවරුවක්
  - ආලේංක විමෝශක ඩියෝඩ
  - නියත ප්‍රතිරෝධකයක්
  - ජම්ජර වයර

**ක්‍රමවේදය :**

- රුපසටහනේ ආකාරයට උපකරණ සම්බන්ධ කරන්න.



- පහත දැක්වෙන පරිදි Arduino වැඩිසටහන ක්‍රමලේඛනය කර Arduino පුවරුවට Upload කරන්න.

```

Void setup () {
pinMode (8, Output);
}
void loop ()
digital write (8, high)
delay (1000)
digital write (8, low)
delay (1000)

```

- නිරීක්ෂණ සටහන් කරන්න.

#### විශේෂ කරුණු :

- යාන්ත්‍රික ස්විච්‌යක් නොමැති වුව ද Arduino හා විධානයෙන් ස්විච්‌යක් සංඛ්‍යාත කිරීම හා විවෘත කිරීමෙන් සිදු කරන කාර්යය සිදු කළ හැකි ය.
- ඉහත Void setup() විධානය මගින් මූලික ස්ථාපිත කිරීම සිදු කෙරේ. එය යටතේ ඇති PinMode (8, Output) විධානය මගින් 8 පින් එක Output පින් එකක් ලෙස සකසනු ලැබේ.
- එහි ඉන්පසු ඇත්තේ void loop () යන්නයි. මෙය ලුප් එකකි. එනම් මෙය තුළ ඇති සියලුම කේත නැවත නැවත බාවනය වන අතර, එය තුළ සටහන් කර ඇත්තේ 8 පින් එක සංඛ්‍යාත (On) කිරීමට හා විවෘත (Off) කිරීමට අදාළ කේත සම්භායකි. එම කේත නැවත නැවත බාවනය වන අතර, එවිට සංඛ්‍යාත වීම හා විවෘත වීම නැවතත් අඛණ්ඩ ව සිදු වේ.
- එහි පළමු ව ඇති digital write යන විධානයෙන් ඩිජ්ටල් ආකාරයට පින් එකට විදුලිය සැපයේ. එනම් 1 හෝ 0 යි. (On / off) එහි වරහන් තුළින් පින් එක සහ On ද Off ද යන්න සඳහන් වෙයි.
- digital write (8, high) යන්නෙන් කියවෙන්නේ “8 පින් එක ඩිජ්ටල් ආකාරයට On කරන්න” යන විධානයයි.
- මිළග පේලියෙන් කියවෙන delay (1000) යන්නෙන් ප්‍රමාද කළ යුතු කාල සීමාව මිලිතත්පරවලින් දක්වා ඇත.
- මිළග පේලියෙන් 8 පින් එක off කර ඉන්පසු මිලිතත්පර 1000ක් ප්‍රමාද කරන බවයි.
- මෙය ලුප් එකක් තුළ ඇති නිසා අඛණ්ඩ ව බාවනය වේ. ‘}’ ලකුණ මගින් ලුප් එකකි අන්තර්ගතය අවසන් කර දමයි.
- මෙම කේත සියලුල C/C++ පාදක කරගෙන බාවනය වන නිසා සැම කේතයකට ම පසු ‘;’ ලකුණ යෙදීම අනිවාර්ය වේ. මෙම හාඡාව Case Sensitive නිසා Capital (Upper case), Simple (Lower case) අකුරු නිවැරදි ව යෙදිය යුතු ය.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම 36

#### Arduino පුවරු ආධාරයෙන් ආලොක් සංවේද ප්‍රතිරෝධකයක් හා වැනයෙන් LED එකක් දැක්වීම

නිපුණතා මට්ටම : 4.4

යෝජිත කාලවිෂේෂ : 02

- අපේක්ෂිත ක්‍රියාකාරකම : • Arduino පුවරුවට සංවේදක මගින් දත්ත ආදාන නිවැරදි ව සිදු කිරීම  
• Analog input හි ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම


හැඳින්වීම : ස්වයංක්‍රීයකරණ කටයුතු සඳහා සංවේදක ආගුමෙන් විවිධ දත්ත ලබා ගත යුතු ය. ඒ සඳහා සංවේදක හා විත කරමින් විවිධ දත්ත පුවරුවට සැපයීය හැකි ය. මෙමගින් පුවරුවට ලබා දෙන අගය 0-1023 අතර අයෙකි. වෝල්ටෝමෝ වක් ලෙස එය 0-5 දක්වා විවෘතය වීමකි. එනම් 1023 යනු 5V වේ.

මූලධර්මය : Analog signal කියවීම සඳහා Analog In Pin යොදා ගත හැකි ය.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • Arduino පුවරුවක්  
• ආලොක් විමෝෂක බියෝෂ්බ  
• ආලොක් සංවේද ප්‍රතිරෝධක  
• අවල ප්‍රතිරෝධක  
• ජම්පර් වයර්

ක්‍රමවේදය :

- රුපසටහනේ ආකාරයට උපකරණ සම්බන්ධ කරන්න.



- පහත පරිදි Arduino වැඩසටහන ක්‍රමලේඛනය කොට Arduino පුවරුවට Upload කරන්න.
 

```

intsensorPin=AO;
//LDR එක සම්බන්ධ කරන pin එක තෝරයි.
intsensorValue=0;
// සංවේදකයෙන් එන අගය ගබඩා කිරීමට වේරියල් එකක්
ප්‍රකාශයට පත් කරයි.
Void setup (){
Serial.begin (9600);
// සන්නිවේදනය කිරීම සඳහා Serial port එක සකසයි.
pinMode(7,output);
//7 වන digital pin එක output එකක් බවට පත් කරයි.
}
void loop () {
sensorValue=analogRead(sensorPin); // sensorValue වේරියල්
එකට sensor pin එකෙන් එන analog signal ලබා ගනී.
Serial.println(sensorvalue);
// සෙන්සරයෙන් එන අගයන් පරිගණක තිරය මතට ලබා දේ.
delay(100); //මම අගය කියවා ගැනීමට මිලිතත්පර 100ක්
ප්‍රමාද කරයි.
if(sensor Value>=200){
digitalWrite(7,High); // සෙන්සරයෙන් දෙන අගය 200ට
>= නම් (පරිසරය අදුරු නම්) 7වන digital pin එක ඔන් කරයි.
එනම් බල්බය දැල්වයි.
} else{
digital Write(7, Low); // එසේ නොමැති නම් බල්බය
නො දැල්වේ.
}
      
```

- නිරීක්ෂණය සටහන් කරන්න.

විශේෂ කරුණු :

- LDR හාවිතයෙන් ආලේංක සංවේදී පහනක් නිරමාණය කිරීමට ඉහත පරිදි Arduino පුවරුව හාවිත කරන්න.
- Arduino පුවරුව හා පරිගණකය (USB port එක හරහා) අතර සන්නිවේදනය සඳහා Serial communication යොදා ගනී. මේ සඳහා Serial monitor හාවිත වේ.
- Serial.begin(9600); යනු සන්නිවේදනය ආරම්භ කිරීමට යොදා ගන්නා command එකයි. (9600 යනු bits per second අගයයි. එම අගය වෙනස් නො වේ.)
- Serial.println(val);  
serial අයන් සිරියල් මොනිටරය තුළ පහළට print වේ. In නොමැති නම් එක දිගට Print වේ.
- analogRead(pin)  
සලකන ලද analog pin එකක් කියවා 0-5 වෝල්ටීයකා අතර අගය නියෝජනය කිරීමට 0 හා 1023 අතර අගයක් ලබා දෙයි.
- analogWrite(pin,value)  
සලකන pin එකකට analog value(PWM wave) එකක් ලියනු ලබයි. එම අගය 0න් (සැම විට ම On) 255 ත් (සැම විට ම Off) අතර duty cycle අගයකි. 3,5,6,9,10 සහ 11 පින් සමග හාවිත කළ හැකි ය.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 37**  
**Arduino පුවරු ආයාරයෙන් ආලේඛ සංවේද ප්‍රතිරෝධකයක් හා එතයෙන් අනුමත දැසුල්වන සූචිකා පහනක් නිර්මාණය කිරීම**

නිපුණතා මට්ටම : 4.4

යෝජිත කාලවිෂේෂ : 02


අපේක්ෂිත කුසලතා : • Arduino පුවරුව සමග විදුලි පිළියවන නිවැරදි ව හාවිත කිරීම

හැදින්වීම : සංවේදකයක් හරහා ලබා ගන්නා පාලන සංඡුවක් මගින් මෝටරයක් වැනි ජවාධික ඔදියනයක් ක්‍රියාත්මක කර ගැනීමට නම් පිළියවන හාවිත කිරීමට සිදු වේ.

මූලධර්මය : මේ සඳහා පිළියවනයේ සරල ධාරා අගු දෙක Arduino පුවරුවේ Output pin එකකට හා ground එකට ද, ප්‍රතිසමධාරා (AC current) අගු දෙක ක්‍රියාකරවීය යුතු ඔදියනය හරහා ගැහැ විදුලියට ද සම්බන්ධ කළ හැකි ය.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • Arduino පුවරුවක්  
• ආලේඛ විමෝෂ්ච බියෝෂ්ච  
• ආලේඛ සංවේද ප්‍රතිරෝධක  
• අවල ප්‍රතිරෝධක  
• ජම්පර් වයර්  
• විදුලි පිළියවන (Relay)  
• සූචිකා පහනක්  
• හෝල්ඩ්ර්  
• වයර්

ක්‍රමවේදය : රුපසටහනේ ආකාරයට උපකරණ සම්බන්ධ කරන්න.



```

intsensorPin=AO;
//LDR එක සම්බන්ධ කරන pin එක තෝරයි.
intsensorValue=0;
// සංවේදකයෙන් එන අගය ගබඩා කිරීමට වේරියබල් එකක් ප්‍රකාශයට පත් කරයි.
voidsetup(){
Serial.begin(9600);
// සන්නිවේදනය කිරීම සඳහා serial port එක සකසයි.
pinMode(7, Output);
// 7 digital pin output
}
void loop(){
sensorValue=analogRead(sensorPin);
// sensorvalue වේරියබල් එකට Sensor pin එකෙන් එන analog signal ලබා ගනී.
Serial.println(sensorvalue);
// සංවේදකයෙන් එන අගයන් පරිගණක තිරය මතට ලබා දෙයි.
delay(100);
//එම අගය කියවා ගැනීමට මිලිතත්සර 100ක් ප්‍රමාද කරයි.
if(sensorValue>200){
digitalWrite(7,High); } // සංවේදකයෙන් ලබා දෙන අගය 200ට >= නම් (පරිසරය අදුරු නම්) 7 වන digital pin එක On කරයි. එනම් බල්බය දැල්වයි.
else{
digital Write(7, Low); } // එසේ නොමැති නම් බල්බය නො දැල්වේ.
}
• තිරික්ෂණය සටහන් කරන්න.
```

#### විශේෂ කරුණු :

- සරල ධාරා මගින් පාලනය වන ඕනෑම පරිපථයක ප්‍රතිදානය ගෘහ විදුලි සැපයුම හා සම්බන්ධ කිරීම සඳහා පිළියවන හාවිත කළ හැකි ය.
- විදුලි පිළියවනයක් යනු විදුලි වූම්බකයකි. සරල ධාරාව සපයන ප්‍රාථමික පරිපථය මගින් විදුලි සීනුවක මෙන් විදුලි වූම්බකය ක්‍රියාත්මක වී ප්‍රත්‍යාවර්ත ගෘහ විදුලිය හා සම්බන්ධ ද්‍රීවිතියික පරිපථය සංවාත කරයි.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 38**

**කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක ප්‍රවාරණ ඕල්ප ක්‍රම අත්හදා බැලීම**

**නිපුණතා මට්ටම :** 6.1

**කාලවිශේෂ සංඛ්‍යාව :** 02

- අපේක්ෂිත කුසලතා :**
- කැපුම් මල් ලෙස වග කරන ගාක ප්‍රවාරණය කිරීමේ ඕල්ප ක්‍රම ප්‍රායෝගික ව අත්හදා බැලීම
  - විසිනුරු පත්‍රික ගාක ප්‍රවාරණ ඕල්ප ක්‍රම ප්‍රායෝගික ව අත්හදා බැලීම

**හැදින්වීම :** වාණිජ ව කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක නිෂ්පාදන කරමාන්තයේ දී එකාකාර පැළ ගහනයක් කෙටි කාලයක දී ලබා ගැනීමට විවිධ ගාක ප්‍රවාරණ ඕල්ප ක්‍රම හාවිත කරනු ලැබේ.

**මූලධර්මය :** කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක වර්ග ප්‍රවාරණය සිදු කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි.

1. ලිංගික ප්‍රවාරණ ක්‍රම (කීඩ් / බීජාණු මගින් ප්‍රවාරණය)
2. අලිංගික ප්‍රවාරණ ක්‍රම (වර්ධක කොටස් මගින් ප්‍රවාරණය)

ගාක විශේෂය අනුව ප්‍රවාරණ ක්‍රම වෙනස් වේ.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- සෙක්ටියර
  - දිලිර නායක (තිරාම්® / කැජ්ටාන්®) /  $KMnO_4$
  - කැපුම් කළ / බද්ධ පිහි
  - මුල් ඇද්දවීමේ හෝරෝන (රුටෝන්® / රැපිඩ් රුට්)
  - බලුන් සහ පොලිතින්
  - රෝපණ ද්‍රව්‍ය
  - තවාන් මාධ්‍ය සදහා අමුදව්‍ය (වැලි, දිරාපත් වූ කොළ පොහොර, දහසියා, කොම්පොස්ට්‍රි, උඩ් / ගබ්ඩල් කැට, පොල් ලෙලි කැබලි)
  - විදුරු කළයක්
  - අත් ආවරණ
  - ප්‍රවාරක ව්‍යුහ
  - උද්‍යාන වග ආම්පන්තන


### තුමවේදය :

#### 1. කැපුම් මල් වර්ග ප්‍රවාරණය කිරීම

##### a) ඇන්තුරියම් ප්‍රවාරණය

###### i. බේජ මගින් ප්‍රවාරණය

- පරාගණය වූ ජ්‍යෙෂ්ඨකියකින් රතු පැහැයට පුරුෂ බේජ හට ගත් පසු මෙරු බේජ ගලවා ගන්න.
- වෙන්කර ගත් බේජවල පිටත මාංසල ආවරණය ඉවත් වන තුරු රළ රෙදී කැබැල්ලකින් අතුල්ලන්න.
- ඉන් පසු එම බේජ භෞදින් සෝදා (නිශේෂක ද්‍රව්‍ය ඉවත් වන තුරු) දිලිර තායිකයක හෝ  $KMnO_4$  ද්‍රාවණයක මිනින්තු 5ක් පමණ ගිල්වන්න.



- බදුන් මාධ්‍ය ලෙස යොදා ගන්නා සියලු ද්‍රව්‍ය පුමාලයෙන් තම්බා ගන්න.
- නොගැනීම් මැටි බදුනක පිළිවෙළින් කොළ පොහොර හා වැළි තටුවුවක් ද කුඩාවට කැඩු (විෂ්කම්භය 1-2 cmක් පමණ) උඩ කැබලි / ගබාල් කැබලි තටුවුවක් ද අතුරන්න.
- මිශ්‍රණයේ ඉහළ ම ඇති ගබාල් කැබලි මත බේජ දමා විනිවිද පෙනෙන විදුරුවකින් ආවරණය කරන්න.



- සෙවණ 75%ක් පමණ වන ස්ථානයක තබා පැළ මත වීමට තබන්න.
- පැළවල ද්විතීයික පත්‍ර තුනක් පමණ හට ගත් (3-4 cm උස) පසු ද්විතීයික තබානට මාරු කරන්න. මෙහි ද කුඩා බදුන්වලට කොහුඳත් වැළි හෝ දිරු කොළ රෝස් හා වැළි 1:1 මාධ්‍යය පුරවා එහි කුඩා පැළ සිටුවන්න.

### ii. කද කැබලිවලින් ප්‍රචාරණය

- පරිණත ඇන්ඩරියම් පැලයක ඉහළට වැඩුණු කද අංකුර 2-3ක් පමණ අඩංගු ලෙස කැබලිවලට කපා ගන්න.
- දෙකෙලටර දිලිර නාඟකයක් ආලේප කර වැලි සමග කොමිපෝස්ට්‍රි හෝ කොහුබන් හෝ දිරාපත් වූ කොළ පොහොර (1:1) මිශ්‍රණයක කද කැබලි යන්තම වැසි යන ලෙස තිරස් අතට යට කරන්න.
- කැබලිවලින් හට ගන්නා පැලවල පත්‍ර රතු පැහැයේ සිට කොළ පැහැයට පත් වූ පසු මුල් සමග කදින් කපා වෙන් කර තැවත ද්‍රීඩ්‍රියික තවානේ සිටුවා ගන්න.

### iii. මොරයියන් මගින් ප්‍රචාරණය

- ප්‍රධාන කදෙන් හට ගන්නා ලද මොරයියන් සිටුවීමට සුදුසු තත්ත්වයට වර්ධනය වූ පසු මුල් සමග මොරයියන් කපා වෙන්කර ගන්න.
- පැලයේ මුල් සහිත කැපුම් කෙළවර දිලිරනාඟකයක ගිල්වා ද්‍රීඩ්‍රියික තවානක සිටුවා ගන්න.

## b. උඩවැඩියා ප්‍රචාරණය


### i. බෙදීම මගින් (ලදා : බෙන්බොෂ්ටියම්)

- බදුන ඉක්මවා වැඩුණු බහු පාදිය ගාකයක ව්‍යාජ බල්බ 3-4ක් සහිත කොටසක් බැංගින් වෙන්කර ගන්න.
- ව්‍යාජ බල්බ අයුරු කැබලි, ගබාල්/ උඩ කැබලි/ පරණ පොල් ලෙලි කැබලි මාධ්‍යය සහිත බදුන්වල සිටුවා ගන්න.



### ii. වායව අංකුර මගින්

- පැරණි ව්‍යාජ බල්බවල ඉහළ කොටසහි ඇති වන අංකුර මුල පද්ධතිය වැඩුණු පසු වෙන් කර සිටුවා ගන්න.



**iii. අගුස්ථ් කද කැබලි (උදා: වැන්ඩ්)**

- ඒකපාදි උච්චවැවියා වර්ගවල අගුස්ථ් කොටස මූල් සමග වෙන් කර ගන්න.



- කැපුම් තලවල දිලිර නාගක ආලේප කරන්න.
- වෙන් කර ගත් කද කැබලි උඩ / ගබාල් කැබලි හා අගුරු කැබලි මිශ්‍ර මාධ්‍යය පිරවු සිදුරු සහිත බදුන්වල සිරස් ව රඳවන්න.

**c. රෝස ප්‍රවාරණය**

**i. රෝස අතු කැබලි මගින් ප්‍රවාරණය**

- මල් පිපුණු, පරිණත රෝස අතු සිටුවීම සඳහා තෝරාගෙන මව් ගාකයෙන් වෙන් කර ගන්න.



- එම අතු, දිග 22 cm පමණ වන සේ පහළ කෙළවර ආනත ව ද, ඉහළ කෙළවර තිරස් ව ද සෙකටියරයක් ආධාරයෙන් කපා, ජල බලුනකට දමන්න.



- කැපුම් තලවල දිලිර නාගක ද, මූල් ඇදේදවීම උත්තේත්තනය කිරීමට අත්තේ පහළ කෙළවරෙහි හෝර්මොනයක් ද ආලේප කරන්න.



- ජීවා සූර්ය ප්‍රවාරක තුළ හෝ බලුන්වල සිටුවා ගන්න.



## ii. බද්ධ කිරීම

- පසෙහි / බලුන්වල සිටුවා මූල් අද්දවා ගත් වල් රෝස් පැළවලට උසස් වර්ගයේ (දෙමුහුන්) රෝස් අතු භාවිත කර අංකුර බද්ධ කිරීම සිදු කරන්න.
- බද්ධ කිරීමට අනුරූප ලෙස අද්ධ කාෂ්ටීය ගාක අතුවල අංකුර තෝරා ගන්න.
- අනුරූප වියලිම වැළැක්වීමට පොලිතින් පටි මගින් බද්ධ සන්ධිය පහළ සිට ඉහළට හොඳින් වෙළා, ප්‍රවාරක ව්‍යුහයක් තුළ/ සේවණ සහිත ස්ථානයක තබන්න.



## d. ජර්බෙරා ප්‍රවාරණය

### i. මොරේයන් වෙන් කිරීමෙන්

- වර්ධනය වූ ජර්බෙරා පැළුරුවල මොරේයන් මූල පද්ධතියන් සමග වෙන් කර ගන්න.



- වගා මාධ්‍යය ලෙස මතුපිට පස් 1 : කොළ පොහොර 2 : වියලි ගොම 1: වැලි 1/2 යන මිශ්‍රණය හෝ මතුපිට පස් 5 : වියලි ගොම 3 : වැලි 1/2 : අඩික් පිළිස්සු දහයියා 1 මිශ්‍රණ යොදා ගනිමින් බලුන් පුරවා ගන්න.
- වෙන් කර ගත් පැළ එම බලුන්වල සිටුවා ගන්න.
- ජර්බෙරා ගාකයෙහි කඳ ඉතා කෙටි නිසා එහි අග්‍රස්ථය යට තොවන සේ සිටුවීමට වග බලා ගන්න.



## 2. විසිතුරු පත්‍රික ගාක ප්‍රවාරණය


### a. ඩිජ්‍යාලි ප්‍රවාරණය

#### i. පාමි වර්ග ප්‍රවාරණය

- ඉදුණු පාමි ඩිජ්‍යාලි දෙකක් පමණ ජලයේ පෙගෙන්නට හැර පසු ව පිටපොත්ත ඉවත් කරන්න. (බොහෝ තාල කුලයේ බිජවල පිටපොත්ත ගැරියේ ස්පර්ශ වුව හොත් කසන නිසා අත් ආවරණ හාවිත කරන්න.)



පොලිතින් රෝලකින් 60 cmක් පමණ දිගට කපා ගන්නා ලද පොලිතින් කැබැල්ලක් ගෙන එක් අගුයක් මුදා තබන්න (මේ සඳහා පිළිස්සීම හෝ මුදා තබන උපකරණයක් හාවිත කළ හැකි ය.)



- මුදා තබන ලද කෙළවර ඇතුළට යන ලෙස අනෙක් පස හරවා පොලිතින් බැඟය තුළට තෙත කොහුබත් තටුවුවක් පුරවා තද කරන්න.
- ඒ මත පාමි ඩිජ්‍යාලි තටුවුවක් දමන්න.
- ඉන්පසු තැවත කොහුබත් තටුවුවක් දමන්න. මෙලෙස බැඟයේ ඉහළ කෙළවරට මදක් පහළ මට්ටම දක්වා ඩිජ්‍යාලි තටුවු හා කොහුබත් තටුවු පුරවා හොඳින් තද කර ඉහළ කෙළවරින් කට බැඳ අදුරු ස්ථානයක එල්ලා තබන්න.
- මෙලෙස සති 2-3ක් තැබූ පසු ඩිජ්‍යාලි ප්‍රරෝධණය ආරම්භ වන විට ප්‍රරෝධණය ඇරණි ඩිජ්‍යාලි, වෙනත් තවාන් මාධ්‍යයක් පිරවු පොලිතින් බඳුන්වල / එල්ලාස්ටික් බඳුන්වල සිටුවා ගන්න.

### b. දඩු කැබලි මගින්


- බ්‍රිසිනා, කොට්ටන්, පොලිසියාස්, පීකස් වර්ග පරිණත වූ ගාක කීපයක් තෝරා ගන්න.
- ගාක විශේෂය අනුව සාර්ථක ව මුල් අදින දඩු කැබලි වර්ගය (උදා : දළ දඩු / අරඹ දළ දඩු / මෘදු දළ දඩු) තෝරා ගන්න.
- සෙකටරයක් මගින් දඩු කැබලි පර්ව 3-4 පමණ අඩංගු වන සේ කැබලිවලට කපා ගන්න.
- පාත්තිවල හෝ බඳුන්වල කොහුබත් හා වැලි (1:1) මිශ්‍රණයක් පුරවා දඩු කැබලිවල ගැට 2ක් පමණ යට වන සේ සිටුවා මුල් අද්දවා ගන්න.

**c. මොරයියන් වෙන් කිරීම මගින්**

- පිලොයිබන්වුන්, මොම්ලියාස්, කැලුතියා අඟි විශිනුරු පත්‍රික ගාකච්චල පාදස්ථානයේ හට ගන්නා පාර්ශ්වික අංකුර / මොරයියන් මුවහන් පිහියකින් කපා වෙන් කර ගන්න.
- ජීවා දිලිර නාගකච්චල ගිල්වා තැවත බදුන් ගත කරන්න.

**විශේෂ කරුණු :**

- මුල් ඇදීම වේගවත් කිරීමට මුල් වර්ධක යාමක හෝමොන්යක් ආලේප කර සිටුවීමේ දී, මාධ්‍යය තෙත් කළ පසු ව එහි සිටුවීම කරන්න.
- ඉහත සියලු ම ක්‍රමවල දී රෝපණ කොටස් සහිත බදුන්, ප්‍රවාරක ව්‍යුහයක් තුළ තැබීමෙන් මුල් ඇදීම වේගවත් කර ගත හැකි ය.
- රෝපණ ද්‍රව්‍යවල කැපුම් මූහුණක් දිලිර නාගක දාවණයක ගිල්වා ගැනීමෙන් හා මාධ්‍යය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය සියල්ල ජීවාණුහරණය කර භාවිත කිරීමෙන්, නීරෝගී රෝපණ පැල ලබා ගත හැකි ය.
- බිජ මගින් උඩවැඩියා පැල ලබා ගැනීමේ දී ක්මුද ප්‍රවාරණය භාවිත කරනු ලැබේ.
- රෝස සඳහා අංකුර බේදයක් සිදු කරන්නේ නම් එය T බේදයක් වීම යෝගාය ය.
- කැපුම් මල් නිෂ්පාදනයට භාවිත කරන රෝස ප්‍රහේද අතු කැබලි මගින් ප්‍රවාරණය කර ගැනීම දුෂ්කර ය.
- බෙන්ඩ්වියම් වැනි උඩවැඩියා ගාකච්චල ව්‍යාජ බල්ල වැඩි ආර්ද්‍රතාවක් සහ සෙවණ සහිත ස්ථානයක පහත අයුරින් එල්ලා තැබීමෙන් වායව අංකුර බහුතරයක් තිපදවා ගත හැකි ය.



**ප්‍රායෝගික ක්‍රියාකාරකම 39**

**කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක ගෙවා ගන්නා ව්‍යුහ තුළ  
සංස්ථාපනය කර නඩත්තු කිරීම**

**නිපුණතා මට්ටම :** 6.1

**කාල්විශේද සංඛ්‍යාව :** 02

- අප්‍රේක්ෂිත කුසලතා :**
- කැපුම් මල් වර්ග අනුව හා විසිනුරු පත්‍රික ගාක වර්ග අනුව පැළ සිටුවීමට යෝගා මාධ්‍ය සැකසීම
  - කැපුම් මල් වර්ග සඳහා ප්‍රවාරණය කර ගන්නා ලද පැළ සුදුසු ව්‍යුහ තුළ නිවැරදි ව සංස්ථාපනය කිරීම
  - විසිනුරු පත්‍රික ගාක වර්ග සඳහා ප්‍රවාරණය කර ගන්නා ලද පැළ සුදුසු ව්‍යුහ තුළ නිවැරදි ව සංස්ථාපනය කිරීම
  - කැපුම් මල් වර්ගවල පැළ හා විසිනුරු පත්‍රික ගාක වර්ගවල පැළ සුදුසු පරිසර තත්ත්ව හා පොෂණය දී නඩත්තු කිරීම
- හැඳින්වීම :**
- වාණිජ ව මල් වගා හා විසිනුරු පත්‍රික වගා පවත්වා ගැනීමේ දී අපනයන හෝ දේශීය වෙළෙඳපොල අවශ්‍යතාව අනුව නිෂ්පාදන ලබා ගැනීමට වගාව නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ.
- මූලධර්මය :**
- කැපුම් මල්වල හා විසිනුරු පත්‍රික ගාකවල අස්වැන්න සහ එහි ගුණාත්මකභාවය නිරතුරු ව පවත්වා ගැනීමට වායව හා පාංශු පරිසර තත්ත්ව ප්‍රශ්නය ලෙස පවත්වා ගනීමින් වගා නඩත්තු කිරීම
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- කැපුම් මල් ලබා ගැනීමට එක් එක් වර්ගවල නීරෝගී පැළ
  - බඳුන් රෝපණ මාධ්‍යය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (වැළි, කොමිපොස්ට්, ගොම, කොඩුබත්, අඩක් පිළිස්සු දහයියා, දිරාපත් වූ කොළ රෝඩු, පොල් ලෙලි)
  - ආරක්ෂිත ගෘහ (සෙවණ දුල්, පොලිතින් ගෘහ)
  - කඩ පොලිතින්
  - විවිධ විෂ්කම්භවලින් යුත් ඒලාස්ටික් / මැටි බඳුන්
  - පොහොර වර්ග (මල් වගා සඳහා දියර පොහොර / පොෂක සෙමෙන් නිදහස් කරන පොහොර වර්ග)
  - සෙකලියර
  - තාව්චි
  - උදෑස්
  - අත් ඉස් කොළේප

තුමවේදය :

### A. කැපුම් මල් වගාව

#### 1. ඇන්තුරියම් වගාව

- රෝපණ ද්‍රව්‍ය සැකසීම
- ඇන්තුරියම් වගාවක් ආරම්භ කිරීම සඳහා පහත සඳහන් රෝපණ ද්‍රව්‍ය සුදානම් කර ගන්න.
- පාර්ශ්වීක අංකුර (මොරේයියන්) මතාව වර්ධනය වී ඇති මුළු ගාකය ආසන්නයේ ඇති 30 cm පමණ වර්ධනය වූ මොරේයියන් තෝරා වෙන් කර ගන්න.
- කක්ෂීය අංකුර - අගුස්ථ කොටස ප්‍රධාන ගාකයෙන් වෙන් කළ පසු කදේ ඉතිරි කොටසේ හට ගන්නා නව පැල
- වර්ධක අංකුර - ප්‍රධාන කද 5-7.5 cm කැබලිවලට වෙන් කර කොම්පේස්ස්ට් : වැලි 1:1 අනුපාතයට යොදා සැකසු මාධ්‍යයේ රෝපණය කර සකසාගත් පැල
- පටක රෝපීත පැල
  - බ්ලේර් පැල
- සිවුවීම සඳහා පැල තෝරා ගැනීමේ දී 30 cm පමණ ප්‍රමාණයට වර්ධනය වී ඇති නිරෝගී පැල තෝරා ගන්න.

#### • රෝපණ මාධ්‍යය සැකසීම

- පහත සඳහන් ද්‍රව්‍ය භාවිත කර ඇන්තුරියම් වගාව සඳහා රෝපණ මාධ්‍යය සකසන්න. (මෙහි දී වගාව සඳහා විවිධ සංස්කීර්ණ භාවිත කරමින් විවිධ රෝපණ මාධ්‍ය සකසා ගන්නා අතර පුදේශයේ සුලහ අමු ද්‍රව්‍ය භාවිත කරමින් අත්හැඳා බැලීම් සිදු කළ හැකිය.)

#### බදුන්වල වගා කිරීමට

කොම්පේස්ස්ට් 2

ගොම පොහොර 1

ගංගා වැලි 1/2

උළ කැබලි 1/4

#### පාත්තිවල වගා කිරීමට

පොල් ලෙලි කැබලි 4


උළ කැබලි 1

- වගා මාධ්‍යය සැකසීම සඳහා තරමක් පරණ වූ පොල් ලෙලි දිරා (නොහිය) 5-7.5 cm ප්‍රමාණයේ කොටස්වලට කපා ගන්න.
- පිළිස්සු උළ කැබලි 2.5 cm පමණ ප්‍රමාණයට කැබලි කර ගන්න.
- මාධ්‍යයේ pH අගය 5.5 - 6.5 අතර පැවතීම වඩාත් යොගා අතර මෙම අගය pH මිටරය භාවිතයෙන් මැති ගන්න.

#### I. බදුන් තුළ ඇන්තුරියම් වගාව

- ඇන්තුරියම් පැළයක් නිවැරදි ව බදුන් ගත කිරීමේ දී පහත පියවර අනුගමනය කරන්න.
  - සුදුසු ප්‍රමාණයේ ජ්ලාස්ටික්, මැටි හෝ සිමෙන්ති බදුනක් තෝරා ගන්න.
  - නැවත භාවිත කරන බදුනක් නම් මතා ව සේදා පිරිසිදු කරන්න.
  - පළමු ව ජල වහන සිදුර ආරක්ෂා වන පරිදි ජල වහන සිදුර මත වතු උළ කැබැල්ලක් තබන්න. එමගින් බදුනෙහි වැඩිපුර එකතු වන ජලය බැස යැමට පහසුකම් සලසන්න.
  - පැළයේ වැඩිපුර ඇති මුල් කපා සකස් කරන්න.
  - සකසා ගත් බදුනෙහි 1/3ක් පමණ උසට මාධ්‍ය පුරවන්න.
  - පැළය බදුනෙහි මධ්‍යයෙහි නිවැරදි ව ස්ථාන ගත කරන්න.
  - මෙම අවස්ථාවේ දී අවශ්‍ය නම් Slow release fertilizer වර්ගයකින් ස්වල්පයක් එකතු කරන්න.

- ඉන්පසු කාලයත් සමග පැළය කුමයෙන් ඉහළට වර්ධනය වීමේ දී මාධ්‍යය එකතු කිරීමෙන් පැළය සංශ්‍රේච් ව පවත්වා ගන්න.
- කෙසේ නමුත් බදුනේ ඉහළ දාරයට 2 - 5 cm පමණ තිබිය දී මාධ්‍යය පිරවීම නතර කරන්න. එමගින් පොහොර ඉවතට සේදී යැම වැළකේ.



## II. පාත්තිවල ඇන්තුරියම් වගාව

- තනි පැළ ලෙස සිටුවීමේ දී පැළ අතර පරතරය 30 cmක් ලෙස පවත්වා ගන්න.
- පැළ 2 බැංශින් සිටුවීමේ දී පැළ අතර පරතරය 45 cmක් ලෙස පවත්වා ගන්න.
- පාත්තිවල ඇන්තුරියම් වගාවට තෝරා ගන්නා ස්ථානයේ 20 - 25 cmක පමණ ගැඹුරට පස් ඉවත් කර පතුලට කළේ පැහැදි පොලින් අතුරන්න.
- ඒ මත සකසා ගත් වගා මාධ්‍යය 18 cmක් පමණ උසට පුරවන්න.
- පාත්තිය සැකකීමේ දී පාත්තියේ පතුල 5 cmක් පමණ මැද පෙදෙසට බැඳුම් වන සේ සැකකීමෙන් ජලවහනය පහසු කරන්න.
- එමෙන් ම පාත්තියේ පතුලේ හරි මැදින් සිදුරු කරන ලද PVC නළයක් යොදන්න. (ජලවහනය පහසු කර ගැනීමට)



- සකසා ගත් පාත්තියේ ඉහත එක් කුමයකට ඇන්තුරියම් පැළ රෝපණය කරන්න.
- ඉහත බදුන් හෝ පාත්ති වගාව 50 - 60 % මට්ටමේ සෙවණ පවතින දැල් ගෘයක් තුළ නඩත්තු කරන්න.
- සෙවණ ගහ තුළ ඇන්තුරියම් බදුන් වගාවක් පවත්වාගෙන යැමේ දී වර්ග අඩි 1600ක (150 m<sup>2</sup>) පමණ ප්‍රදේශයක පැළ 1000 ක් පවත්වා ගන්න.

### • ඇන්තුරියම් වගාවක් නඩත්තු කිරීම

- ජල සම්පාදනය
  - දිනක් භැර දිනක් ජලය යොදන්න. මාධ්‍යය පරික්ෂා කර අවශ්‍යතාව අනුව මෙම ප්‍රමාණ සහ කාලාන්තර තීරණය කරන්න.
  - (ක්ලෝරින් හෝ ලවණ මිශ්‍ර ජලය සුදුසු නො වේ.)

- පොහොර යේදීම

N : P : K

- මූලික අවධිය                    30 : 10 : 10
- පැල අවධිය                        20 : 20 : 20
- මල් පිපෙන අවධිය              7 : 6 : 19
- මෙයට අමතර ව කැඳේසියම්, මැග්නීසියම් සහ අනෙකුත් අංග මාත්‍ර මූලුව්‍ය අඩංගු Slow releasing fertilizer ද භාවිත කළ හැකි ය.
- දියර පොහොර ජලය සමඟ මිශ්‍ර කර පත්‍රවලට තුනී පටලයක් ලෙස ඉසින්න.
- ඇන්තුරියම් සඳහා ම සකසන ලද විශේෂිත පොහොර මිශ්‍රණ වෙළඳපොලෙන් මිල දී ගත හැකි ය.

- පළිබේද සහ රෝග මර්දනය

- මයිබා, කුඩාත්තා, සුදු මැස්සා, පැලමැක්කා, දළඹුවා, ගොඥබෙල්ලන්, හංගොල්ලන්, ආදි සතුන් සුදුසු පළිබේද පාලන ක්‍රම යොදා මර්දනය කරන්න.
- දැලීර රෝග මර්දනය සඳහා දැලීර නායක භාවිත කරන්න.
- බැක්ටීරියා රෝග නිවැරදි ව හඳුනාගෙන ආසාදිත ගාක මාධ්‍යය සමඟින් ඉවත් කරන්න. අමතර රෝග නිවාරණ ක්‍රම යොදා ගන්න.

## 2. ඔකිඩ් වගාව

- ඔකිඩ් වගාවක් ආරම්භ කිරීම සඳහා පහත පරිදි රෝපණ ද්‍රව්‍ය සුදානම් කර ගන්න.
    - පටක රෝපිත පැල - Compost වගායෙන් ගත් පැල වෙන් කර වෙන වෙන ම සිටුවා, ප්‍රමාණවත් තරම් වර්ධනය වීමට හැර, සිටුවීමට භාවිත කරන්න.
    - බෙදීම
      - බඳුන ඉක්මවා වර්ධනය වූ බෙන්ඩුව්බියම් ගණයේ ඔකිඩ් ගාකයක් කොටස් 2 -3 ට වෙන් කර නැවත සිටුවීමට භාවිත කරන්න.
      - ව්‍යාජ බල්බයේ ඉහළින් ඇති වූ මූල් සහිත නව අංකුර
      - ඒකපාද ඔකිඩ් සඳහා අගුස්ථ් කැබලි
    - වායව අංකුර
      - ව්‍යාජ බල්බයේ ඉහළින් ඇති වූ මූල් සහිත නව අංකුර
    - ඒකපාද ඔකිඩ් සඳහා අගුස්ථ් කැබලි
- ලදා : වැන්ඩා ගණය

## වගා මාධ්‍යය සැකකීම්

- පහත සඳහන් ද්‍රව්‍ය මිශ්‍ර කර වගා මාධ්‍යය සකසා ගන්න.
  - දැව අගුරු : උඩ කැට කැබලි
  - 1 : 1
- කාජ්ඩීය ගාක කැඳන් භාවිතයෙන් සැකසු දැව අගුරු භාවිත කරන්න.
 

(සාමාන්‍ය උඩ කැට වෙනුවට පිළිස්සු උඩ කැට භාවිත කරන්න. පිළිස්සු උඩ කැට භාවිතයෙන් කල් යැමේ දී ඒවා ජලයේ පෙරීමෙන් මැටි බවට පත් වීම වැළකේ.)

### බදුන් කුළ ඕකිච් වගාව

- පැලයේ ප්‍රමාණය අනුව බදුන තෙව්රා ගන්න. පටක රෝපිත කුඩා පැල රෝපණය සඳහා 2.5 cm හා 5 cm ප්‍රමාණයේ ජ්ලාස්ටික් බදුන් හෝ මැටි බදුන් හාවිත කරන්න.
- වැඩුණු පැල සඳහා විෂ්කම්භය 15 cm ප්‍රමාණයේ මැටි බදුන් සූදුසු වේ.
- බදුන්වල පාර්ශ්වීක ව සිදුරු තිබීම අවශ්‍ය වේ.



- එකිනි පැලයක් බදුන්ගත කිරීමේදී පහත සඳහන් ක්‍රියා පිළිවෙළ අනුගමනය කරන්න.
  - පැලයේ පරිණ වී ගිය කොටස් ඉවත් කර පැලය සූදානම් කරගන්න.
  - බදුනේ 2/3ක් පමණ උසක් දක්වා මාධ්‍යය පුරවා පැලය සිටුවීමෙන් අනතුරු ව ඉතිරි මාධ්‍යය පුරවන්න.
  - පැලය පෙරලීම වළක්වා ගැනීමට 25 cm පමණ උස ලි පටියකට (ආධාරකයකට) ගැට ගසන්න. මාධ්‍යය පිරවීමට ප්‍රථම ආධාරක ලිය නොසෙල්වන සේ බදුනට සවි කර ගන්න. මේ සඳහා උල් කැට කැබලි දෙකක් හාවිත කරන්න.
  - සැකසු බදුන් දැල් ගෘහය තුළ ඇති ආධාරක මේසය මත තබන්න.

### එකිච් වගාවක් නඩත්තු කිරීම

- 50 - 60 % පමණ සෙවණ මට්ටමක් පැලවලට දෙන්න.
- ඉහළීන් වැස්සෙන ආකාරයට දිනාකට දෙවරක් ජලය යෙදීම සිදු කරන්න.
- ଆර්ද්‍රතාව අඩු වියලි දිනයන්හි අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට බදුන් තබා ඇති ස්ථානයට පහළ පොලොව මත කොහුබත් හෝ වැළි අතුරා, එය වරින් වර ජලයෙන් තෙමීම සිදු කරන්න.



- ඔක්තිවි සඳහා යෝගාය පෝප්පක අඩිංගු පොහොර මිශ්‍රණයක් නියමිත කාලාන්තරවලින් යොදාත්ත.
- ලදා : කුඩා පැල කාලයේ N:P:K 30:10:10 මිශ්‍රණය යොදන්න. මෙම මිශ්‍රණය මූල් මාස 6 සඳහා සුදුසු ය.
- වේයන්, පිටි මකුණා, මධ්‍යාවන්, ගොජබෙල්ලන්, හංගොල්ලන් සඳහා තිර්දේශීත කාමිනාගක යොදා මරුදනය කරන්න.
- කොළ පුල්ලි රෝගය, කරවිය කුණු වීම (Crown rot), කඳ කුණු වීම (Black rot), මූල් කුණු වීම (Root rot) අදි දිලිර රෝග මරුදනය සඳහා සුදුසු දිලිර තාගක භාවිත කරන්න.
- බැක්සිරියා රෝග නොදින් හැඳුනාගෙන එම ගාක කොටස් විනාශ කරන්න.

## B. විසිනුරු පත්‍රික ගාක වගාව

### 1. බුසිනා සහ පාම් ගාක වගාව

- රෝපණ ද්‍රව්‍ය සැකසීම
- බුසිනා සහ පාම් ගාක වගාවක් පවත්වා ගෙන යැම සඳහා සුදුසු රෝපණ ද්‍රව්‍ය සුදානම් කරගන්න.
- බුසිනා රෝපණ ද්‍රව්‍ය:
  - අගුස්ථ කැබලි
  - වායව අතු බෙදීමෙන් ලබා ගත් පැල
  - දැඩි කැබලි
 ඉහත ද්‍රව්‍ය අතුරින් බුසිනා සැන්ස්ටියානා විශේෂයේ අගුස්ථ කැබලි සිටුවීමට භාවිත කිරීමෙන් විශේෂ ක්‍රමවලට අනුව පුහුණු කළ පැල යොදා ගන්න.
- පාම් වර්ග සඳහා රෝපණ ද්‍රව්‍ය
  - බීජ
  - පාර්ශ්වික පැල - කෙන් පාම් වැනි විශේෂවල පාර්ශ්වික පැල වෙන් කර සිටුවීමට භාවිත කළ හැකි ය. නමුත් මෙම ක්‍රමයෙන් පදුරු ඇති වීම අඩු වේ.
- රෝපණ මාධ්‍යය සැකසීම
  - විසිනුරු පත්‍රික ගාක වගා කිරීමේ දී විවිධ රෝපණ මාධ්‍ය භාවිත කළ හැකි ය.
 රෝපණ මාධ්‍යය 1 - බොහෝ ප්‍රදේශ සඳහා මෙම රෝපණ මාධ්‍යය උචිත වේ.

සංසටකය	කොටස් ගණන
ලෝම පස්	2- 3
ගංගා වැලි	1
වියලි ගොම	1
කොළ පොහොර	1

### රෝපණ මාධ්‍යය 2

සංසටකය	කොටස් ගණන
කොහුබත්	1
ගංගා වැලි	1
වියලි ගොම	1

රෝපණ මාධ්‍යය 3 - මුල් අද්දවා ගැනීම සඳහා	
සංසටහය	කොටස් ගණන
කොහු බත්	1
රූ වැලි	1

### බදුන් තුළ වූසිනා වගාව (Lucky bamboo)

- 20-30 cm පමණ විෂේෂම්‍ය සහිත මැටි, ජ්ලාස්ටික් පෝවිචියක් ගන්න.
- ජලවහන සිදුරු ආරක්ෂා වන පරිදි වතු උඩ කැබැල්ලක් තබන්න.
- වගා මාධ්‍යයෙන් බදුන පුරවා ගන්න.
- සකසා ගත් වූසිනා සැන්ඩියානා අගුස්ථ කැබලි (20 - 30 cm ප්‍රමාණයේ) 3 - 5 cm පරතරය සහිත ව බදුනේ වට්ටෙට සිටුවා ගන්න (අවශ්‍ය හැඩය ලබා ගැනීමට පහසු වන පරිදි).
- සෙවණ ගහ තුළ පැළ නඩත්තු කරන්න.
- කල් ගත විමෙම්දී ගාකය වර්ධනය වීමත් සමග කඳේ පහළ පත්‍ර ඉවත් කර අවශ්‍ය රටාවක් නිර්මාණය වන පරිදි, කොළ පැහැ සිහින් කම්බිවලින් ගාක කදන් එකට තබා ගැට ගසන්න.
- ක්‍රමයෙන් ගාකය ඉහළට වර්ධනය වීමත් සමග රටාව අඛණ්ඩ ව පවත්වා ගන්න.



### පාමි වර්ග වගාව

- රෝපණය කර ගත් පාමි බිජ මාධ්‍යයෙන් ඉවතට ගෙන තරමක් විශාල වන තෙක් වැලි තවානක නඩත්තු කරන්න.
- තරමක් විශාල ව වැඩුණු පැළ සුදුසු බදුන්වල සිටුවා ගන්න.

### නඩත්තු කිරීම

- විසිනුරු පත්‍රික ගාකවල නඩත්තු කටයුතු පහත පරිදි සිදු කරන්න.
- සෙවණ ගහ තුළ වගාව පවත්වා ගෙන යන්න.
  - පැළ ආලේඛය දෙසට වර්ධනය වීමත් ඇති වන වතු වීම වළක්වා ගැනීමට බදුන් මද වශයෙන් කරකැවීම සිදු කරන්න.
  - ආලේඛය ප්‍රමාණවත් නොවේ නම් ග්ලෝරසන්ට් බල්බ 60 cm උසින් යොදන්න.
  - කොහුබත් වැනි මාධ්‍ය භාවිතයේ දී පුරුණ පොහොර මිශ්‍රණ යොදා ගන්න.
  - මෙහි දී නිරදේශිත ලෙස සකසා ගත් ජලිය දාවනයක් ලෙස පොහොර භාවිත කරන්න.
  - ජල සම්පාදනය උදය කාලයේ පමණක් කරන්න.
  - කෘමි පළිබෝද මරදනය වඩාත් වැදගත් ය.
  - උදා : මයිටා, කුඩාතන්, දළඹුවන්, පිටි මකුණන්, කොරපොතු කෘමින් සුදුසු කෘමි පළිබෝද පාලන කුම යොදා පාලනය කරන්න.
  - පත්‍ර කුණු වීම, පත්‍ර ලප, පත්‍ර අග වියලීම, දැලි පුස් (sooty mould) ඇති වීම පාලනය කරන්න.

**විශේෂ කරුණු :**

- කැපුම් මල් සහ විකිතුරු පත්‍රික යාක සඳහා ජලය හාවිතයේ දී ක්ලෝරීන් වාෂ්ප වී යැමට පැය 2 -3ක් විවෘත වැංකියක ජලය පුරවා තැබිය යුතු ය.
- සවස් කාලයේ ජලය යෙදීමෙන් වැළකිය යුතු ය.
- පොහොර යෙදීමේ දී දිගු කාලාන්තරවලින් වැඩි ප්‍රමාණයක් හාවිත කිරීමට වඩා අඩු ප්‍රමාණවල කෙටි කාලාන්තරවලින් හාවිතය සූදුසු ය.
- පොහොර වර්ගය යෙදීමේ දී පැළවල වර්ධන අවදිය අනුව ගැලපෙන පෝෂක මිශ්‍රණය යොදන්න.
- බලුන්ගත වගාවල දී පැරණි බලුන් හාවිත කරන විට ඒවා හොඳින් පිරිසිදු කර දිලිර නායක දාචණයක බහා හාවිත කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 40
කැපුම් මල් (Cut flowers) සහ විසිතුරු පත්‍රික ගාකවල (Cut foliage) අස්වනු තෙලීම

නිපුණතා මට්ටම : 6.2

කාලවේශේද සංඛ්‍යාව : 02

- අපේක්ෂිත කුසලතා :
- වෙළෙඳපොල අවශ්‍යතාව අනුව කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාකවල අස්වනු තෙලීමට උච්ච පරිණත දරුණක තීරණය කිරීම
  - වෙළෙඳපොල අවශ්‍යතාවට හා අස්වැන්නේ කල් පැවැත්ම සඳහා උච්ච ආකාරයෙන් නිවැරදි උපකරණ හාවිත කරමින් අස්වැන්න තෙලීම
  - පසු අස්වනු හානි අවම වන ලෙස අස්වනු පවත්වා ගැනීම

හැදින්වීම :

කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාකවල අස්වැන්න තෙලීමෙන් පසු, අස්වැන්නේ ගුණාත්මක බව සහ ආයු කාලය පවත්වා ගැනීමට හා පසු අස්වනු හානි අවම කර ගැනීමට නිවැරදි අවස්ථාවේ දී, නිසි ලෙස අස්වනු තෙලීම වැදගත් වේ.

මූලධර්මය :

නිසි පරිණත දරුණකය අනුව, සුදුසු වේලාවේ දී සුදුසු ක්‍රමවේදය හාවිත කර, කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාකවල අස්වනු තෙලීමෙන් ඒවායේ තෙතමනය හා කාබෝහසිඩරේට් උපරිමයෙන් තහවුරු වීම, යාන්ත්‍රික හානි අවම වීම හා උත්ස්වේදන දිසුතාව අඩු වීම මගින් ආයු කාලය වැඩි වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :


- සෙකටරය
- තියුණු පිහි / කැපුම් තල සහිත කතුරු
- ජලය යෙදිය හැකි උස සැහැල්ල බදුන් / ප්ලාස්ටික් බාල්දී

ක්‍රමවේදය :


- පාසල් ගෙවත්තේ වග කර ඇති රෝස, උඩවැඩියා, ඇන්තුරියම් හා ජ්‍රේබරා යන කැපුම් මල් හා ඩුසිනා, ගාමි, තෙත්ටන්, කැලතියා ආදි ගාකවල අස්වනු තෙලීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය රස් කර ගන්න.
- විවිධ කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාකවල තෙලීමට යෝගා පරිණත අවස්ථාව / පරිණත දරුණකය ගාක විශේෂය අනුව වෙනස් වන බැවින් අපනයන ප්‍රමිතින්ට අදාළ පරිණත දරුණක සහිත අස්වනු තෙරු ගන්න.

## රෝස්

- රෝස් වර්ගය අනුව පුෂ්ප නෙළිමේ පරිණත දරුණක වෙනස් වේ.
- ලදා • ඉක්මණින් පුෂ්ප විවෘත වන වර්ගවල - ලදා : සුදු රෝස්
  - දින 1-2කට කළින් නෙළිම
  - සෙමින් පුෂ්ප විවෘත වන වර්ගවල - ලදා : රතු රෝස් (A රුපය)
    - B විකසන අවස්ථාවේ දී නෙළා ගතියි.



- තනි පුෂ්ප ලෙස නෙළා ගන්නා රෝස් පුෂ්පයේ වෘත්තය, දිග 30-40 cm පමණ වන සේ තියුණු මුවහත් කතුරකින් හේ සෙකවියරයකින් කපා, මද උණුසුම් ජලය සහිත බදුනක බහාලන්න.



- ඇන්තුරියම්
- අපනයන ප්‍රමිතීන්ට අනුකූල නිර්ණායක පවතින ඇන්තුරියම් මල් තේමීමට පහත සඳහන් නිර්ණායක උපයෝගී කරගන්න.
- ජද ගුකියේ 3/4ක පමණ රෘත්තාවක් ඇති වීම හා එහි වර්ණය කහ හේ කහ සුදු මිශ්‍රණයකින් පැවතීම
- කොළපුවේ මතුපිට හා පහළ පෘෂ්ටය ඒකාකාර වර්ණයකින් යුතු වීම
- ජද ගුකිය කොළපුවට වඩා කෙරී ව පිහිටීම
- පුෂ්පවල කොළපුවේ / ජද ගුකියේ සිදුරු, පැල්ලම්, රෝග හා පළිබේද හානි නොතිබීම
- පුෂ්ප වෘත්තය 25-50 cm පමණ දිග හා මධ්‍යම / ජද ගනකමකින් යුතු වීම
- පුෂ්පයේ ප්‍රමාණයට ගැළපෙන ලෙස කොළපුව සමාන සම්මියකින් යුතු වීම



- ජ්වාණුහරිත තියුණු කතුරකින් / සෙකවියරයකින් පුෂ්ප වෘත්තය කපා, ජල බදුනක කපා ගත් වෘත්ත ගිල්වන්න.

අපනයන ප්‍රමිතින්ට අනුකූල විකිනි මල් තෝරා ගැනීම

- මෙහි දී පහත සඳහන් නිර්ණායක සිස්සේ අවශ්‍ය ප්‍රමිතින්ට අනුකූල මල් කිහිති තෝරා ගන්න.
  - කිහිත්තක මල් වැඩි සංඛ්‍යාවක් පැවතීම උදා: බෙන්වුරුවීයම් ගණයේ කිහිත්තක මල් 12 - 14 අතර සංඛ්‍යාවක් අවම වශයෙන් පැවතීම
  - කිහිත්තේ 2/3 පමණ ප්‍රමාණයට මල් විවෘත වන් අනෙක්වා පොහොටුවූ අවස්ථාවේත් පැවතීම
  - මල් කිහිත්ත සාපුරු ව පිහිටීම සහ වෘත්තය මනා දිගකින් යුත්ත වීම
  - මල් අතර පරතරය ඉතා වැඩි හෝ අඩු නොවීම
  - යාන්ත්‍රික හානි, වර්ණ වෙනස් වීම් ආදිය නොවූ මල් වීම
  - නියමිත පරිණත දරුණක අවස්ථාවේ දී අස්වනු නෙමීම
- ජ්වාණුහරිත තියුණු කතුරකින් / සෙකටරයකින් පුෂ්ප වෘත්තය කපා, කිනිතිවල වෘත්ත 10 cm පමණ ගිල්වෙන පරිදි ජල බදුන්වල බහාලන්න.

#### ඡරබෙරා

- පුෂ්පවල මංඩල පුෂ්පිකාවල දෙවැනි වලයේ පරාගධානී පැහැදිලි අවස්ථාවේ දී පුෂ්පයේ නැවුව නොකපා හැකිතාක් පමණ යටින් වෘත්තය නවා, ගලවා ගත යුතු ය.
- පසුව වෘත්තයේ 2-4 cm පමණ කොටසක් කපා දමා ජල බදුනක ගිල්වන්න.
- කැපු මල් සහිත බදුන් සිසිල් ස්ථානයක ගබඩා කරන්න.

#### විසිතුරු පත්‍රික ගාක

- විසිතුරු පත්‍රික ගාකවල අස්වනු නෙමීමේ දී පහත නිර්ණායක පිළිබඳ ව සලකා බැලිය යුතු ය.
  - තනි පත්‍රික විශාලත්වය
  - ප්‍රරෝධයක තම් එහි ඇති පත්‍ර ගණන
  - පත්‍රවල වර්ණ සංකලනය
  - පත්‍රයේ වයනය / මධ්‍යම ප්‍රමාණයට පත්‍රය පරිණත වී තිබීම
  - පත්‍රය රෝග, පළිබෝධ සහ යාන්ත්‍රික හානිවලින් තොර වීම

ප්‍රහේදය	ප්‍රමාණය
1. කේක්න් ගාමි	පත්‍රිකා සහිත කොටස 55-110 cmක් දක්වා දිගු වීම සහ නැවුව 10 cmට වඩා වැඩි වීම පත්‍ර තලය 25-40 cm පළල් වීම සහ වෘත්තය හැකි තාක් දිගු ව තිබීම
2. ක්වේන් ගාමි	අග්‍රස්ථයේ සිට 55-60 cm දක්වා දිග දඩු 50 cmට වැඩි දිග පත්‍ර
3. බුශේනා සැන්ඩ්යානා	අග්‍රස්ථයේ සිට 45-55 cm දක්වා දිග දඩු
4. බුශේනා මැසින්ජ්‍යානා	30 cmට වැඩි දිග පත්‍ර
5. බුශේනා මාජ්‍යනාටා	30 cmට වැඩි දිග පත්‍ර
6. කොඩිලයින්	
7. කැලුතියා	

- තෙත්රා ගත් අස්වනු ජ්වාණුහරිත, තියුණු කැපුම් තල සහිත උපකරණවලින් ගාකයෙන් වෙන් කර ගන්න.
- ගාකයෙන් වෙන් කර ගත් විසිතුරු පත්‍රික ගාක කොටස් ජලය සහිත බදුනකට දමන්න.
- නොලෑ අස්වන්න සැකසීමට හාවිත කරන තෙක් සිසිල් ස්ථානයක ගබඩා කර තබන්න.
- විවිධ කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාකවල අස්වනු නෙළීම සිදු කළ අයුරු වගු ගත කරන්න.

කැපුම් මල් හෝ විසිතුරු පත්‍රික ගාක වර්ගය	නෙළීමට යෝගා පරිණත දරුණක තත්ත්ව	පත්‍ර / පුෂ්ප වංන්තයේ දිග	නෙළීමට යොදා ගත් ක්‍රමය / උපකරණය	නෙළීමට යෝගා කාල සීමාව (ලදය/දිවා/සවස)

#### විශේෂ කරුණු :

- බොහෝ කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාකවල අස්වනු නෙළීමට වඩාත් සූදුසු උදාය හෝ සවස් කාලය වේ (රෝස් සඳහා වඩාත් සූදුසු සවස් කාලය වේ).
  - විවිධ කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක අස්වනු නෙළීම වෙළඳපෙළ අවශ්‍යතාව අනුව සිදු කිරීමේදී, එම අස්වනු හාවිතයට ගන්නා අවස්ථාව, කාලය හා අපනයනය සිදු කිරීමට යොදා ගන්නේ ද යන්න අනුව නෙළීමේ පරිණත දරුණක වෙනස් වේ.
- උදා : • උඩවැඩියා - පුෂ්ප පිළි දින 3-4 ඇතුළත පුෂ්පය පරිණත වන බැවින් පළමු පුෂ්පය පිපුණු දිනය දැන සිටීම වැදගත් ය.
- වැන්ඩා - මල් පොහොටුව 2-3 පිපුණ පසු
  - බෙන්මුව්බියම් - කිනිත්තෙන් මල් 2/3 පමණ පිපුණු පසු

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 41**  
**කැපුම් මල් (Cut flowers) හා විසිතුරු පත්‍රික ගාක (Cut foliage) සඳහා පසු  
 අස්වනු ප්‍රතිකාර කිරීම**

නිපුණතා මට්ටම : 6.2

කාල්විතේද සංඛ්‍යාව : 02

- අපේක්ෂිත කුසලතා :
- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර සඳහා පසු අස්වනු හානි අවම කිරීමට උචිත කුමවේද හඳුනා ගැනීම
  - කැපුම් මල් වර්ගය හා විසිතුරු පත්‍රික ගාක වර්ගයට උචිත පසු අස්වනු ප්‍රතිකාර කුම හාවිත කිරීම

හැදින්වීම :

කැපුම් මල් හා විසිතුරු පත්‍ර අදාළ හාවිත කිරීමේ අරමුණ උදෙසා ජ්වායේ ගුණාත්මක බව පවත්වා ගනිමින්, ආයුකාලය වැඩි කර ගැනීමට හා පසු අස්වනු හානි අවම කිරීමට පසු අස්වනු ප්‍රතිකාර හාවිත කිරීම අවශ්‍ය වේ.

මූලධර්මය :

කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර සඳහා පසු අස්වනු ප්‍රතිකාර කිරීමේ දී කාබෝහයිඩ්රේට, පෙෂවනාගක (Biocides), හා අම්ලකාරක (Acidifiers) හාවිත කළ හැකි ය.

සිනි / කාබෝහයිඩ්රේට - ග්වසනය මගින් ගක්තිය ජනනය කිරීම  
 පෙෂවනාගක - ක්ෂේරුපිළින්ගේ ක්‍රියාකාරීත්වය ඇශ්‍රාහිටීමෙන් අස්වනුවල සෞඛ්‍යය පවත්වා ගැනීම  
 අම්ලකාරක - ජලයේ pH අගය පාලනය වීමෙන් ජලය අවශ්‍ය හැකියාව වැඩි වීම සහ බැක්ටීරියා වර්ධනය අවම වීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර වර්ග කිපයක්
  - තියුණු මුවහන් සහිත සෙකටරය / පිහි
  - 100 ml හා 500 ml බේකර
  - බාල්දී
  - කේතු ප්ලාස්ටික්
  - ග්ලිසරින්
  - සිටිරේක් අම්ලය / දෙහි යුෂ / විනාකිරී
  - සුනෙර්ස්
  - $\text{AgNO}_3$
  - $\text{NaOCl}$
  - මද උණුසුම් ජලය
  - බෙශමක්

ක්‍රමවේදය :

- තෙලා ගන්තා ලද කැපුම් මල් හා විසිතුරු පත්‍රිකා සහිත බදුන් රස්කර ගන්න.
  - බේසමකට පිරිසිදු ජලය අඩක් පමණ පුරවා ගන්න.
  - හොඳින් මුවහන් ඇති පිහි / කැපුම් තල පිරිසිදු කර පිවාණුහරිත දියරයක ගිල්වා ජීවාණුහරණය කර ගන්න.
  - විසිතුරු පත්‍රිකා සහිත පත්‍ර / ප්‍රරෝධ කොටස් ගළායන පිරිසිදු ජලයෙන් සෝදා ගන්න. සේදීමේ දී පත්‍රවල ඇති වැලි, දුවිලි ඉවත් කිරීම හා නුසුදුසු පත්‍ර ඇත්තැම් ඉවත් කිරීම සිදු කරන්න.
  - විසිතුරු පත්‍රිකාවල අස්වනු නොලිමේ දී කපා ගත් වෘත්තයෙන් 5 cm පමණ පමණ කොටසක් ජල බදුන තුළ දී කපා ඉවත් කරන්න.
  - විසිතුරු පත්‍රිකාවල වෘත්ත කැපු සැනින් මද උණුසුම් ජලය හා ග්ලිසරින් 2:1 අනුපාතයට සැකසු දාවණයක බහාලන්න.
  - කැපුම් මල් සහිත බදුන්වල ඇති පුෂ්පවල වෘත්තවලින් 5 cm පමණ ප්‍රමාණයක් පිරිසිදු ජලය සහිත බේසම් තුළ දී හොඳින්කැපෙන පිහියකින් කපා ඉවත් කරන්න.
  - වෘත්ත කැපු විශය ඉතා කෙටි කාලයක් (තත්පර කීපයක්) ක්ෂේපිත්වා ගැනීමේ පරිච්ඡේදයක යෙදු උණුසුම් ජලය සහිත බේසම් බැංකුවල සැකසු දාවණයක බදුන් තුළ වෘත්ත ගිල්වා තබන්න.
  - මෙහි දී පුෂ්ප වර්ග අනුව වෙනස් සංයුති සහිත ප්‍රතිකාරක දාවණ සකසන අවස්ථා ද ඇති.
  - ප්‍රතිකාරක දාවණ සැකසීම පහත පරිදි සිදු කරන්න.
- සීනි / සුතොර්ස් 50 g/l  
 $\text{AgNO}_3$ , 30 mg/l  
 දෙනියුතු / විනාකිරී බිංදු 2-3 පමණ
- ප්‍රතිකාරක දාවණ සකසා විවිධ පුෂ්ප වර්ගවලට වෙන වෙනම බදුන් සකසා ගන්න. මෙහිදී පුෂ්පවල වෘත්තයේ ප්‍රමාණයට ගැළපෙන පරිදි බදුන් හාවිත කරන්න.
- උදා : • දිග / කාජ්දේය වෘත්ත (රෝස්) සඳහා - උස බදුන්  
 • දිග මාසල වෘත්ත (ජර්බෙරා) සඳහා - උස බදුනක මතුපිට දැලක් යොදා ගනීමින්
- ප්‍රතිකාරක දාවණවල යෙදු පුෂ්ප සහිත බදුන් සිසිල්, තිරු එළිය සාපුරු ව තො වැටෙන කාමරයක තබන්න. සින් කාමරයක පුෂ්ප සහිත බදුන් තැබිය හැකි නම් වඩාත් සුදුසු ය.

විශේෂ කරුණු :

- ප්‍රතිකාරක දාවණයේ pH අගය 3-3.5 පමණ වීම රෝස සඳහා ඉතා යෝග්‍ය ය. එනම් ජලය හා සිඩික් අම්ලය යෙදු දාවණවල (මද උණුසුම්) පුෂ්ප වෘත්ත ගිල්වීම සුදුසු ය.
- ජලය හා සුතොර්ස් යෙදු දාවණ හාවිත කරන විට දී pH අගය ඉහළ යන බැවින් බැක්ටීරියා පාලනය කිරීමට ප්‍රතිකාරක දාවණයක් ලෙස  $\text{AgNO}_3$  යොදා ගත හැකි ය.
- 8-හයිඩ්රෝක්සික්විනොලින් සල්පේට් 500 mgක් ජලය 1 l ක දිය කර ගන්තා ලද දාවණයක් මගින් වුව ද පිවාණුහරණය කරගත හැකි ය. මෙහි දී පුෂ්ප වෘත්ත පැය 2-3 පමණ ගිල්වා තැබීම අවශ්‍ය වේ.
- ජලය 200 mlට ඇස්පින් පෙන්තක් දමා ගන්තා ලද දාවණ ද මල් කල් තබා ගැනීමේ දාවණ ලෙස හාවිත කළ හැකි ය.

- පුෂ්ප / පත්‍රවල වෘත්ත යොදන බෙඳුන්වල උස පුෂ්ප / පත්‍ර වෘත්තයේ උස මෙන් අඩක් වන් විය යුතු ය.
- මල් සැකසීමේ දී, පුෂ්පවල නටු ආදියේ අනවශ්‍ය දැ ඉවත් කිරීමට ගලා යන ජලයෙන් සේදීම සිදු කළ ද, පුෂ්පය තොසේදිය යුතු ය.
- පුෂ්ප / පත්‍රවල වෘත්ත ජල දී ම කැපීමෙන් වෘත්ත ගෙලම වාහිනියට වායු බුබුල ඇතුළු වීම වැළකෙන බැවින් ජලය අඛණ්ඩ ව ලබා ගැනීමට පහසුවක් වේ.
- වාණිජ මල් සැකසුම්කරුවේ පුෂ්ප හා පත්‍ර වර්ගය අනුව ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා දාවන (Preservative solution) වෙනස් කරති.
  - උදා : • රෝස - සිල්‍රික් අම්ලය + ජලය හෝ 8 HQS + ජලය
  - ඇන්තුරියම් -  $\text{AgNO}_3$  + ජලය හෝ බෙන්සයිල්ඟැමිනෝපියුරින්
  - විසිතුරු පත්‍රික ගාක ප්‍රරෝගවල වෘත්ත / කැපුම් පෘත්‍යා ඇශ්‍රුම්නියම් සල්පේට් + සිල්වර් තයෝසල්පේට් + කාබනික ක්ලෝරින් + ජලය
  - පත්‍ර නටු - ග්ලිසරින් + මද උණුසුම් ජලය
- විසිතුරු පත්‍රික ගාක ප්‍රරෝග ලෙස වෙළඳපාලට ඉදිරිපත් කිරීමේ දී කොහුබත්වල මුළු ඇදුණු කොටස (Rooted cuttings) ලෙස ඉදිරිපත් කරනු ලැබේ.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 42**

වෙළඳපොල සඳහා කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර සැකසීම සහ ඇසිරීම

**නිපුණතා මට්ටම :** 6.2

**කාල්විතේද සංඛ්‍යාව :** 02

- අපේක්ෂිත තුසලතා :**
- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර වෙළඳපොල අවශ්‍යතාවට ගැළපෙන පරිදි සැකසීම
  - කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර වෙළඳපොල දක්වා ප්‍රවාහනය සඳහා ඇසිරීම

**හැදින්වීම :** කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර වෙළඳපොලට ඉදිරිපත් කිරීමේදී අධික්ෂිත ව එම නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් සැපයීමට ගේණිගත කිරීම හා පසු අස්වනු හානි අවම පරිදි දින කීපයක් පවත්වා ගැනීමට යෝග්‍ය ලෙස ඇසිරීම වැදගත් ය.

**මූලධර්මය :** පිළි ගත් සම්මුවල හෝ මිලදී ගත්තා තැනැත්තා විසින් දෙන ලද සම්මතවලට අස්වැන්න ගේණිගත කර සැකසීය යුතු ය. තවද, ප්‍රවාහනයේදී මල්/ පත්‍ර මුහුණ දෙන හෝ නිරාවරණය වන තත්ත්ව හොඳින් හඳුනාගෙන, එම තත්ත්වවල දී මෙම ඉතා මඟ, සපිළි ගාක කොටස්වලට විය හැකි හානිය අවබෝධ කරගෙන එම හානිය අවම කිරීමට සුදුසු ක්‍රමෝපායයන් හාවිත කර ඇසිරීම සිදු කෙරේ.

**අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**

- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර වර්ග කීපයක ගුණාත්මක හා ගුණාත්මක නොවන කොටස්

- නියුතු මුවහත් සෙකටරය / කැපුම් කල / පිහි
- කපු පුළුන් / නටු ගිල්වීමට ජ්ලාස්ටික් බට (Aqua pack / water tube)
- පොලිතින් රෝලක්
- රබර් පරි
- කාඩ්බෝඩ් / බ්ලිස්ටල් බෝඩ්
- කාඩ්බෝඩ් පෙට්‍රි
- 70 x 35 x 15 cm - 02
- 77 x 22 x 6 cm - 01
- 70 x 25 x 15 cm - 01
- ජල බදුනක්
- ටිපු කඩ්බාසි
- ගම්ටේප්

### තුමවේදය :

- විවිධ කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක පත්‍ර එක් වර්ගයකින් කිපය බැහින් සපයා ගන්න.
- අලෙවිය සඳහා සුදුසු තත්ත්වයේ පවතින මල් සහ පත්‍ර තම අස්වැන්නෙන් තෝරා ගන්න. දේශී සහිත නම් ඒවා ඉවත් කරන්න.
- විවිධ කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක පත්‍රවල ශේෂීගත කිරීම සඳහා යොදා ගන්නා නිර්ණායක රස්කර ගන්න (විවිධ වෙළඳපොල අවශ්‍යතාව හා අපනයනය කරන රට අනුව ද කැපුම් මල් වර්ග අනුව ද ශේෂීගත කිරීමේ නිර්ණායක වෙනස් වේ).
- තෝරා ගන්නා ලද නිර්ණායකවලට අදාළ ව එක් එක් කැපුම් මල් වර්ග හා විසිනුරු පත්‍රික ගාක පත්‍ර ශේෂීගත කරන්න.
- ශේෂීගත කරන ලද කැපුම් මල් හා විසිනුරු පත්‍රික ගාක පත්‍රවල වෘත්තයේ අවසානයට තෙත පූජ්‍ය තබා පොලිතින් කැබල්ලකින් ආවරණය කරන්න. රෝස, ඇන්තුරියම්, ජ්‍රේබරා ආදිය සඳහා වෘත්තය Aqua pack® / floral water tube/ vial වැනි ජලය සහිත ජ්‍ලාස්ටික් ආවරණයක් තුළට ද දුමිය හැකි ය.



Floral water tube

- ඇසිරීම කිරීමේ දී පුෂ්ප වර්ගය අනුව ඇසිරීම සිදු කරන අයුරු වෙනස් වන බැවින්, පහත කරුණු සැලකිල්ලට ගෙන ඇසිරීම සිදු කරන්න.

### උඩවැසිය

- පොලිතින් බැං එකක මල් කිනිති කේ වන සේ අසුරන්න. ඇසිරු මල් කිනිති සහිත බැං 4 පමණ එක් තටුවෙක් ලෙස පිහිටන පරිදි කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරන්න.
- කාඩ්බෝඩ් පෙට්ටි 70 x 25 x 15 cm පමණ විය යුතුයි.
- ඇසුරු මල් කිනිති හැසිරවීමේ දී එහා මෙහා වලනය වීම වැළැක්වීමට බැඳුම් (Cleats) හාවිත කරන්න.



### අැන්තුරියම්

- කොළඹට සහිත පුළුල්ප කොටස, 30 cm පමණ වන විනිවිද පෙනෙන පොලිතින් කවරයක් තුළට බහා ලන්න. එසේ නොමැති නම් විෂු කඩාසියකින් පුළුල්ප කොළඹට ආවරණය කරන්න.
- විෂු කඩාසි එලන ලද 70 x 25 x 15 cm කාඩ්බෝඩ් පෙට්ටිවල පුළුල්ප 75-100ක් පමණ අසුරා පෙට්ටි ආවරණය කරන්න.
- වෘත්ත දෙපසට වන සේ මෙන් ම, විවිධ දිග සහිත වෘත්ත තටුව වශයෙන් එක් පසෙකට වන සේ ද පෙට්ටිය තුළ ඇසිරිය හැකි ය.



### රෝස්

- රෝස් නටුව සහිත පුළුල්ප 10-12ක් පමණ එකට තබා, රබර පට්ටිලින් මිටි බැඳ, එම මිටි රැලි සහිත කාඩ්බෝඩ් කඩාසිවලින් ආවරණය කරන්න.  
(මෙම කඩාසි වර්ගය පැතැලි මතුපිටක එලා එහි පුළුල්ප 2-3 බැගින් තබා රෝල් කරමින් මිටි බැඳීම ද කළ හැකි ය.)



### ඡර්බෙරා

- එක් එක් පුළුල්ප දිරිහය වෙන වෙන ම පොලිතින් කවරවලින් ආවරණය කරන්න.
- වෘත්තය ආවරණය කරන ලද පුළුල්ප 10ක් පමණ එකට තබා මිටි බැඳ එක් එක් මිටිය විෂු කඩාසි වලින් මතා 70 x 25 x 15 cm කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරන්න.

### විසිතුරු පත්‍රික ගාක පත්‍ර

- පත්‍රිවල වෘත්ත එකට තබා (10ක් පමණ) මිටි බැඳ තුන් පොලිතින් කවරවලින් මිටිවල ඇති පත්‍ර ආවරණය කරන්න. කාච්ඩොෂ් / පොලිස්ටයරින් පෙට්‍රිවල පත්තර කඩ්දාසි තව්ව ලෙස එල්මින්, තව්ව 5-6 පමණ වන ලෙස ඒවා පෙට්‍රිවල අසුරන්න.

### විශේෂ කරුණු :

- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක අතු ප්‍රවාහනයේදී මල් වෙන් කර පොලිතින් බැං තුළ හෝ මල් කිහිති සම්පූර්ණයෙන් ම කඩ්දාසි පෙට්‍රි තුළ නියමිත කුමවලට අසුරා ප්‍රවාහනය කිරීම වැදගත් වේ.
- මෙහිදී ප්‍රමාණවත් තරම් සංවිත ආහාර ප්‍රමාණයක් පවත්වා ගැනීමට, බැක්ටීරියා වර්ධනය වීම පාලනය කිරීමට, ග්‍ර්‍යාසනය අඩු කිරීමට සහ එතින් නිපදවීම පාලනය කිරීමට විශේෂිත පසු අස්ථිනු ප්‍රතිකාර සිදු කරනු ලබයි.
- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක අතු අසිරීමට යොදා ගන්නා කාච්ඩොෂ් පෙට්‍රි උසින් අඩු, රැලි ගැසුණු (Corrugated) හා වාතනය සඳහා සිදුරු සැකසු ඒවා විය යුතු ය.
- ප්‍රවාහනය කරන විට දී ද ඇසිරීම කරන ලද පෙට්‍රි සිසිල්, ආර්ද්‍රතාව වැඩි පරිසරයක ගබඩා කළ යුතු ය.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 43**

**වෙළඳපොල සඳහා කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර හා ව්‍යුතයෙන් මල් සැරසිලි සැකකීම්**

**නිපුණතා මට්ටම :** 6.2

**කාලවිශේෂ සංඛ්‍යාව :** 02

- අපේක්ෂිත ක්‍රියාකාරකම :**
- මල් සැරසිලි සැකකීමේ මූලධර්මවලට අදාළ ව සැරසිලි කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ තොරා ගනියි.
  - විසිතුරු පත්‍රික ගාක පත්‍ර / පරෝහ හා කැපුම් මල් හා ව්‍යුතයෙන් මල් සැරසිලි සැකකීම්.

**හැදින්වීම :** ශ්‍රී ලංකාවේ වර්තමානයේ මල් සැකසුම් කළාව ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. සැකසු මල් සැරසිලි සඳහා හෝටල්, පොදුගලික රෝහල්, බැංකු ආදී ආයතන හා විවාහ, උපන් දින ආදී විවිධ උත්සව සඳහා මෙන්ම රෝගී වූ පුද්ගලයින්ට දීම සඳහා ද ඉතා හොඳ වෙළඳපොලක් නිර්මාණය වී ඇත.

**මූලධර්මය :** මල් සැරසිලි සැකකීමේ දී අදාළ අරමුණට, පරිසරයට ගැලීම්, සැකසුමේ වර්ණ හා ද්‍රව්‍යවල සමතුලිත බව, යොදා ගන්නා ද්‍රව්‍යවල අනුපාතය, සැකසුමේ හැඩිය, ගැඹුර හා යොදා ගන්නා ද්‍රව්‍ය ප්‍රහේද ආදිය පිළිබඳ ව අවධානය යොමු කිරීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- කැපුම් මල් හා විසිතුරු පත්‍රික ගාක පත්‍ර වර්ග කිහිපයක් හා පොහොටුවු
  - විවිධ හැඩිති බලුන්
  - Wet foam (Ossis<sup>®</sup>) කැබලි
  - සිහින් කම්බි (ගේර් 22 හෝ ගේර් 26) (Florists wire)
  - ගම් වේජ්
  - අඩුවක්
  - කතුරක් / සෙකටියරයක්
  - වියලි ගාක කොටස් / කෝට් (Twigs)
  - තම්බුදිලී දැල් කැබැල්ලක් / කුකුල් දැලක් / ජ්ලාස්ටික් දැල් කැබැල්ලක්
  - විවිධ වර්ණ තීන්ත (Floral paint) (රන්චන්, රිදී හා වෙනත්)
  - පුලුන්
  - තෙල් / ග්ලිසරින්
  - පින්සල් කිහිපයක්

### තුමවේදය :

- මල් සැරසිල්ල සඳහා යොදා ගන්නා පුෂ්ප, පත්‍ර හා ප්‍රරෝහ, නටු ආදිය පිරිසිදු කර ගන්න.
- අවශ්‍යතාව අනුව පුෂ්ප, පත්‍ර, කොටු ආදිය වර්ණ ගන්වන්න.
- මල් සැරසිල්ල සකසා ඉදිරිපත් කිරීමේ අරමුණට අදාළ ව යෝගා බදුනක් තොරා පිරිසිදු කර වේලා ගන්න.
- Wet foam කැබලි බදුනට ගැළපෙන පරිදි කපා ගන්න.




- Wet foam කැබල්ල කපාගත් දැල් කැබල්ලකින් ඔතා ගන්න.
- Wet foam කැබල්ල බදුන තුළ තබා ජලය දීමා තෙත් කර ගන්න.
- පුෂ්ප පත්‍ර හා ගාක පත්‍ර ප්‍රරෝහවල වෘත්ත ජල බදුනක් තුළ දී ආනත ව කපා ගන්න.
- කැපු විගස එම පුෂ්ප / පත්‍ර ආදියේ වෘත්ත ජල බදුනක ගිල්වන්න.
- රෝස යොදා ගන්නේ නම් එහි පාදස්ථයේ පත්‍ර හා කටු ඉවත් කරන්න.
- තතත පුළුන් ස්වල්ප වශයෙන් ගෙන වෘත්තයට තබා ඔතා පුෂ්ප හා පත්‍රවල වෘත්ත සිහින් කම්බි කැබල්ලකින් සවිමත් කර ගන්න (පුෂ්ප වෘත්තය wet foam කැබල්ලෙහා සංස්කරණ සම්බන්ධ නොවේනම්).
- සකස් කර ගත් මල් සැරසිල්ල තබන ස්ථානය, අරමුණ අනුව යොදා ගන්නා උස අනුව, මල්වල හා පත්‍රවල වෘත්ත වෘත්ත Wet foam කැබල්ලෙල් රඳවන්න.
- (මෙහිදී සැරසිල්ලේ මධ්‍යයේ රඳවන පුෂ්ප හා පත්‍ර / ප්‍රරෝහ පමණක් සංස්කරණ සිහිවන සේ සහ අනෙකුත් ස්ථානවල රඳවන පුෂ්ප / ප්‍රරෝහ ආනතියකින් පිහිටන පරිදි රඳවිය යුතු ය.)
- සැරසිල්ලේ උස බදුනේ උස මෙන්  $1\frac{1}{2}$ ක් ලෙස හෝ  $\frac{2}{3}$ ක් ලෙස හෝ  $\frac{1}{3}$  වන ලෙස සැකසිය හැකි ය. මෙම උස තීරණය කිරීම සැරසිල්ල තබන ස්ථානය අනුව වෙනස් වේ.
- යොදා ගන්නා පත්‍ර හා පුෂ්පවල වර්ණය හා පුමාණය සමතුලිත වන පරිදි හා ඒවායේ අනුපාත ගැළපෙන පරිදි සකස් කරන්න.
- සැරසිල්ලට හාවත කරන පත්‍රවල මතුපිට ඒවායේ දීප්තිමත් හාවය පවත්වා ගැනීමට ග්ලිසරින් / තෙල් ආලේප කළ හැකි ය.

## විශේෂ කරුණු :

- සපයා ඇති රැජසටහන්වලට අදාළ රේඛිය, රේඛිය සමුහ හා සමුහ ආකාරයේ මල් සැරසිලි සැකසීමට පවතින ද්‍රව්‍ය අනුව උත්සාහ කරන්න.



ආරුක්ක හැඩැති



චංත්‍රකාර



වකාර



සංශ්‍රේණීණාපාකාර





S අකුර හැඩැති




තිකෙරණාකාර

- කල් තබා ගැනීමට අවශ්‍ය මල්වල හා පත්‍රිකාවල නමු ආයු කාලය ඉහළ නැංවිය හැකි දාවණ්වල බහාලන්න.
- නිර්මාණය අනුව අදාළ බැඳුන් තොරා ගන්න.
- මල් සැරසිල්ලක නියමිත හැඩිය පවත්වා ගත හැකි ලෙස මල් රඳවන බහුල ව හාවිත කරන අතර, Wet foam ජලය විශාල ප්‍රමාණයක් අවශේෂණය කර ගනීමින් දිගු කාලයක් මල් හා පත්‍ර නැවුම් ව තබා ගැනීම සිදු කරයි.
- මල් සැරසිලි සැකසීමේ දී යොදා ගන්නා ද්‍රව්‍යවල වර්ණය, ආලෝකය, ඉචිකඩි හාවිතය, වයනය, සම්මිතික බව, සමානුපාතික බව, ස්ථායිතාව, පරිමාව ආදී මූලධර්ම පිළිබඳ ව සැලකිල්ලක් දක්වීය යුතු ය.


## උදා • සමානුපාතික බව



## • ස්ථායිතාව



## • සම්මිතික බව



ප්‍රායෝගික ක්‍රියාකාරකම 44
හුම් අලංකරණ සඳහා සුදුසු ගාක වර්ග හඳුනා ගැනීම

නිපුණතා මට්ටම : 6.4

කාලවිෂේෂ සංඛ්‍යාව : 02

අපේක්ෂිත කුසලතා :

- හුම් අලංකරණය සඳහා යොදා ගන්නා ගාක වර්ග හඳුනා ගැනීම
- හුම් අලංකරණයේදී ගාක වගා කිරීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම
- හුම් අලංකරණයට හාවිත කරන පැළ වර්ග උද්‍යානය තුළ පිහිටිවිය යුතු ස්ථාන හඳුනා ගැනීම
- බෝද්ර, වැට්, තාණ පිටිවනි සහ මල් පාත්ති සඳහා යොදා ගන්නා පැළ වර්ග තේරීම

හැදින්වීම :

හුම් අලංකරණයේදී ගාක වර්ග හා වෙනත් පැළ වර්ග නිසි පරිදි හඳුනා ගැනීමෙන් උද්‍යානය තුළ ගැළපෙන ස්ථානවල සංස්ථාපනය කර අලංකාරය පවතින ලෙස නඩත්තු කටයුතු කිරීම පහසු වේ.

මූලධර්මය :

හුම් අලංකරණයේදී හාවිත කරන ගාකවල කාර්යභාරය පැහැදිලි ව හඳුනාගෙන, බලාපොරොත්තු වන ඉලක්කයට ලාඟා වීමට ගාකවල විවිධත්වය, ප්‍රමාණයෙහි විවිධත්වය, සංකලනය, විවිධ වර්ණ, හැඩි, රෝපණ රටා ආදි තත්ත්ව තාරකික ව සහ කළාත්මක ව යොදා ගැනීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : ● ප්‍රදේශයෙන් සපයා ගත හැකි උද්‍යාන අලංකරණයට යොදා ගන්නා ගාකවල කොටස් (පැළ, පත්‍ර, බීජ, දුඩු, රෝපණ ද්‍රව්‍ය)

කුමවේදය :

පහත සඳහන් පිළිවෙළට ගාක හඳුනා ගැනීමට ගාකයේ නම, අදාළ රැජ සහ හාවිතය සමග කාර්යය පත්‍රිකාව සම්පූර්ණ කරන්න.

- හුම් අලංකරණයට යොදා ගන්නා ගාක හඳුනාගෙන නම කරන්න.
- බෝද්ර සඳහා සුදුසු පදුරු, පැළ හඳුනාගෙන නම කරන්න.



කෝලියාස්



රෝස්

- මල් පාත්ති සඳහා සුදුසු ගාක වර්ග, පැලැටි, පැලුරු වර්ග හඳුනාගෙන නම් කරන්න.
- මල් පාත්ති උද්‍යානයේ සිටුවීමට සුදුසු ස්ථාන සඳහන් කරන්න.

ලදා:



ගසක මුල වටා



කැපු ගසක් මත

- වැටි සඳහා සුදුසු පැලුරු පැලැටි හඳුනාගෙන නම් කරන්න.
  - කප්පාදු කිරීමට ඔරෝත්තු දෙන ගාක නම් කරන්න.
  - තෘණ පිටිවනි සඳහා යොදා ගත හැකි තෘණ පැලැටි නම් කරන්න.
- ලදා: නිතර පැශෙන තෘණ පිටි - පොතු තෘණ (Buffalo Grass)
- නිතර පැශීමට ලක් නොවන (Luxury lawn) - නිල් තෘණ (Blue grass)
- එම තෘණ වර්ගවල විශේෂීත ලක්ෂණ ලැයිස්තු ගත කරන්න.
  - නිරීක්ෂණය කළ භූ දරුණුනයෙන් අදාළ අංගවල ප්‍රමාණාත්මක අගයයන් මැන සටහන් කරන්න.

#### විශේෂ කරුණු :

- මෙම ක්‍රියාකාරකමට පැළ තවාන්කරුවක්ගේ සහාය ලබා ගැනීම හෝ උද්‍යානයක ක්ෂේත්‍ර වාරිකාවක් යොදා ගැනීම හෝ කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 45
තාණ කළාලයක් සැකසීම

නිපුණතා මට්ටම : 6.5

කාල්විතේද සංඛ්‍යාව : 04

අපේක්ෂිත කුසලතා :

- තාණ කළාලයක් සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගනියි.
- තාණ කළාලයක් සැදීමේ නිවැරදි ක්‍රමය අත්හදා බලයි.
- තාණ පිටියක් තැනීමට බිම සැකසීම නිවැරදි ව සිදු කරයි.
- සකස් කර ගත් තාණ කළාලය තාණ පිටිවනිය සංස්ථාපනයට භාවිත කරයි.
- ප්‍රාසල් භූමියේ සංස්ථාපනය කළ තාණ පිටිවනිය නඩත්තු කරයි.

හැදින්වීම :

භූමි අලංකරණ නිර්මාණ දිල්පයේ දී තාණ පිටිවනි සැකසීම හා ඒවා නිවැරදි ව නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ.

තාණ පිටිවනි සංස්ථාපනය කිරීමේ විධි ක්‍රමවේද අතුරින්, තාණ කළාල සැකසීම මගින් සංස්ථාපනය ඉතා පහසු, ඉක්මණින් තාණ පිටිවනිය නිර්මාණය වන ක්‍රමවේදයක් වන අතර තාණ කළාලය පහසුවෙන් වෙනත් ස්ථානයක් කරා ප්‍රවාහනය කිරීමට ද හැකි වේ.

මුද්‍රණය :

තාණ විශේෂවල වර්ධක කොටස් ඉක්මනින් මුල් ඇදීම සිදු වේ,

වේගයෙන් වර්ධනය සහ ගුණනය වේ. එම ගුණාගය ප්‍රයෝගනයට ගනිමින් තුනී, හොඳින් ජලය සහ පෝෂණය සපයන මාධ්‍යයක් මත තාණ දැඩු කැබලි සිටුවා, නඩත්තු කර, හොඳින් පැළ ගහනය වැඩි කර, මුල් එකිනෙකට බැඳී, කළාලයක් නිර්මාණය කළ ය. එය පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි ය.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- 1 මක් පළල, අවශ්‍ය තරම් දිග පොලිතින්
- උදුල්ලක්
- කොහුබත්
- කොමිපෝස්ට් පොහොර
- රේක්කයක්
- තාණ බිජ / තාණ පැළ / ධාවක කැබලි
- මල් බාල්දීයක්
- රෝලරයක්
- රසායනික පොහොර (යුරියා)

**තුමවේදය :**


**i. තාණ කළාලය සැකකීම**

- තාණ කළාලයක් සැදීම සඳහා සූදුසු ස්ථානයක් තෝරා ගන්න.
- තෝරාගත් ස්ථානයේ භූමියේ වල් පැලැටී ඉවත් කරන්න.
- ගල්, බොරු, අනවශ්‍ය දැ සියල්ල ඉවත් කර භූමිය මට්ටම් කරන්න.
- ජලය ගලා යැමට සූදුසු මද බැවුමක් පිහිටන පරිදි භූමිය සකස් කරන්න.
- භූමිය රෝලරයකින් / වෙනත් සකසා ගත් උපකරණයකින් තලා තද කර ගන්න.
- පොලිතිනය තද කරන ලද පොලොව මත එලා ගන්න. මේ සඳහා පොලිතින් වෙනුවට පොහොර මුළු වැනි වෙනත් ද්‍රව්‍ය ද භාවිත කළ හැකි ය.

දීඇ :



- පොලිතිනය මැද වැඩි ජලය බැස යැමට තැනින් තැන සිදුරු සාදන්න.
- එලා ගත් පොලිතිනයට කොහුබත් හා කොමපෝස්ට් 1 : 1 මිශ්‍රණයෙන් 3-5 cm පමණ උසට පුරවා මට්ටම් කර ගන්න.
- මෙය ස්ථාවර වීම සඳහා දින කිහිපයක් තබන්න.
- තාණ පිරියේ භාවිතයට උවිත තාණ වර්ගයක් තෝරා ගන්න.
- තාණ සඳහා සූදුසු රෝපණ ද්‍රව්‍ය තෝරා ගන්න.
  - බීජ
  - දුඩු කැබලි
  - ධාවක
- මට්ටම් කර ගත් මිශ්‍රණය මත රැජයේ පරිදි තාණ ධාවක / තාණ පැළ සිටුවා ගන්න. (තාණ බීජ ලබා ගත හැකි නම් තාණ බීජ, මිශ්‍රණය මත සැම ස්ථානයකට ම වැටෙන පරිදි වැපිරීම සිදු කරන්න.)



- බීජ / ධාවක / පැළ සිටුවීමෙන් පසු මල් බාල්දියකින් ජලය දමා පැළ හොඳින් මිශ්‍රණයට සවි වන සේ තද කරන්න.
- මෙලෙස සකස් කර ගත් මිශ්‍රණය පොලිතිනය පුරා ම ඒකාකාර ව පැනිරෙන පරිදි වර්ධනය වන තෙක්, ජලය සම්පාදනය කරමින්, පොහොර යොදුමින් නඩත්තු කරන්න. (තාණ පැළවල මූල වර්ධනය සිදු වී අංකුර වර්ධනය වන විට යුරියා 50 ඉක් පමණ මල් බාල්දියකට දමා, ජලයේ දිය කර යොදන්න.)

- පොලිතිනය පුරා ම තෙන කළාලයක් ලෙස වර්ධනය වී, මූල පද්ධතිය හොඳින් වර්ධනය වූ පසු, රෝලක් ලෙස ඔතා තෙන පිටිවති සංස්ථාපනය කරන හුමිය තෙක් රගෙන යැම්ම සකස් කරන්න.



#### විශේෂ කරුණු :

- තෙන දැමු කැබලි/ පැලු/ බාවක වැඩි සනත්වයකින් රෝපණය කිරීම, පොහොර සහ ජලය හොඳින් සැපයීම, විටින් විට රෝල් කිරීම/ කැලීම වැනි ක්‍රියා මගින් උසස් ගුණාත්මක බවින් යුතු තෙන කළාලයක් කෙටි කාලයක දී නිපදවා ගත හැකි ය.
- තෙන බේත්වල පුරෝගන ප්‍රතිගතය අඩු නිසා බේත යොදා ගන්නා විට වැඩි සනත්වයකින් බේත වැශිරිය යුතු ය.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 46**

**තොරාගත් ස්ථානයක් සඳහා තුම් අලංකරණ සැලසුමක් නිර්මාණය කිරීම**

**නිපුණතා මට්ටම : 6.5**

**කාලචේද සංඛ්‍යාව : 04**

**අපේක්ෂිත කුසලතා :**

- තුම් අලංකරණ නිර්මාණයක් සඳහා සැලසුමක් සකස් කිරීමේ නිවැරදි පියවර අනුගමනය කිරීම
- තුම් අලංකරණ නිර්මාණයට අදාළ සැලසුමේ මූලික සැලැස්ම, විශේෂීත අංග සහිත බුබුලු රුපසටහන (Bubble diagram) හා අවසන් සැලැස්ම ඇදිම
- තුම් අලංකරණ නිර්මාණය සඳහා යොදා ගන්නා මෘදු අංග හඳුනාගෙන ඒවායේ විද්‍යාත්මක නම් සඳහන් කර, නිර්මාණයට මෘදු අංග යොදා ගන්නා ස්ථාන සටහන් කිරීම
- තුම් අලංකරණ නිර්මාණයට හාවිත කරන දැඩිය හඳුනාගෙන ඒවා නිර්මාණයේ යෙදිය යුතු ස්ථාන සටහන් කිරීම

**හැදින්වීම**

: තුම් අලංකරණ නිර්මාණයක් පාර්ශ්ව ව නිමා කිරීමට නිර්මාණය සැලසුම් කිරීම අත්‍යවශ්‍ය හා මූලික ම පියවරකි. මේ සඳහා අවශ්‍යතාව අනුව, නිර්මාණය කළ යුතු ස්ථානයට යෝග්‍ය පරිදි, ගැලපෙන මෘදු අංග හා දැඩිය හාවිත කරමින් කාලය කැප කරමින් නිර්මාණය සැලසුම් කිරීම පියවර කිහිපයකින් කළ යුතු වේ.

**මූලධර්මය**

: හාවිත කරන්නන්ගේ අවශ්‍යතාව ඉටු වන පරිදි ස්ථානයට ගැලපෙන තුම් අලංකරණ සැලසුමක්, නිර්මාණ මූලධර්ම සහ කළා මූලධර්මවලට අනුව නිර්මාණය කිරීම

**අවශ්‍ය උපකරණ හා ඉව්‍ය :**


- A<sub>3</sub> ප්‍රමාණයේ කඩිඳාසි
- අදින පැන්සල්
- ගෙය්දුවක්
- මිනුම් පටියක්
- මාලිමාවක්
- GPS උපකරණයක්
- ප්‍රස්ථාර කඩිඳාසි
- පාට පැන්සල්

කුමවේදය :

- ඩුම් අලංකරණ නිර්මාණය සඳහා ගොඳා ගන්නා ස්ථානය තෙර්‍රා ගන්න.
- තොරාගත් ස්ථානයේ ඩුම් සැලැස්මක සටහනක් / සිතියමක් ලබා ගන්න (බැවුම් සහිත ඩුම්යක් නම් සමෝච්ච සිතියමක් වඩාත් පූඩ්‍ය ය.)

Back- 160'

East




- ඩුම් අලංකරණය සිදු කරන ඩුම්යේ හිමිකරු සමග ඔවුන්ගේ රුවීකත්ව හා අදහස් විමසා සටහන් කර ගන්න. (පාසල් නම්, විදුහල්පති, අංශ ප්‍රධාන යන අය සමග සාකච්ඡා කරන්න.)
- තොරාගත් ස්ථානයට ගොස් විශ්ලේෂණය කරන්න. මෙහි දී එම ස්ථානයේ දැනට පවතින කොටස් ඇතුළත් කර නිසි පරිමාණයකට ප්‍රස්ථාර කඩ්දාසියක සිතියම අදින්න. (මෙහි දී ඩුම්යේ ඩු විෂමතාව, ස්ථීර ගොඩනැගිලි, මංමාවත්, පුළු, පස, ජලවහනය, ගාක, විදුලි රහුන්, ඩුගත නළ පදනම් ආදිය විමසා බලන්න.)
- ඇදගත් සිතියමේ පිටපත් කිහිපයක් ලබා ගන්න.
- එම පිටපතක ඩුම්යේ පවතින මූලික තොරතුරු ඇතුළත් කරන්න. එහි දී පහත දැක්වෙන කොටස් හා කරුණු සටහන් කරන්න. (මිනුම් ලබා ගැනීමට මිනුම් පටි හාවිත කරන්න. GPS උපකරණය මගින් දත්ත ලබා ගන්න.)


දානා :

- ඉඩමේ මායිම හා හැඩිය
  - ඉඩමේ දිග, පළල
  - දිගාව (මාලිමාව ගෙන දිගාව සටහන් කරන්න.)
  - මංමාවත්වල පිහිටීම
  - ගොඩනැගිලිවල පිහිටීම
  - මායිමේ සිට ස්ථීර ව්‍යුහයන්ට ඇති දුර මැනීම
  - ගොඩනැගිල්ලේ දාර ජනෙන්ල්වල පිහිටීම
  - ගොඩනැගිල්ලේ ඉදිරිපස, දෙපස හා පිටුපස ප්‍රදේශය
  - පවතින ගස්, පදුරු, මල්පාත්ති, පොකුණු, මිං ආදිය
  - අපදුව්‍ය බැහැර කරන ස්ථාන, අපවහන වැංකිවල පිහිටීම, විදුලි හා දුරකථන රහුන්, ඩුගත ජල නළ, අපදුව්‍ය බැහැර කරන නළ පදනම්
  - ඉඩමේ මතු කළ යුතු හා ආවරණය කළ යුතු ස්ථාන
  - අවට ආකර්ෂණීය ඩු දරුණන / සැගවිය යුතු දරුණන


- ඩුම්ලියේ පවත්වා ගත යුතු හා ඉවත් කළ යුතු අංග සලකුණු කර ගන්න. මූලික සැලසුමේ පිටපතක ඒවා ලකුණු කරන්න.



- නිර්මාණයට අදාළ වන පරිදි ඩුම්ලියේ ක්‍රියාකාරී එකක, පෙළද්ගලික ප්‍රදේශ, මහජනයාට විවෘත ප්‍රදේශ හා සේවා සපයන ප්‍රදේශ සලකුණු කර, බුබුල රුපසටහනක් (Bubble diagram) අදින්න. (මේ සඳහා ඩුම්ලියේ මූලික සැලැස්මේ පිටපතක් යොදා ගන්න.)




- මෙහිදී Bubble diagram හි මූලික සැලසුමේ අන්තර්ගත කොටස්වල එක් කරන අංග සහිත ප්‍රදේශ අවශ්‍ය හැඩවලින්, අවශ්‍ය ප්‍රමාණවලින් සලකුණු කරනු ලැබේ. (නමුත් මෙය ස්ථීර හැඩිය හා ප්‍රමාණය ම විය යුතු නො වේ.) එම බුබුල / හැඩි මත සැලැස්මේ අදාළ කොටස නම් කරන්න.
- සේවාදායකයා සමග කළ සාකච්ඡාවෙන් ලබා ගන්නා තොරතුරු හා නිර්මාණකරුවාගේ අදහස් ද සංයෝජනය කර ඩුම් අලංකරණ නිර්මාණයේ ක්‍රියාකාරී අවකාශ සඳහා තිබිය යුතු මඟු අංග හා දායාංග සහිත සැලසුමක් අදින්න. එය සේවා දායකයාට හඳුන්වා, මහු තෘප්තිමත් වන අයුරින් නිර්මාණයිලිත්වයට හානි නොවන පරිදි, එකගතාවකට පත් විය හැකි ලෙස අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න.



- මෙම සඳහා මෘදු අංග හා දූඩ්‍යා ගැටුවලට අදාළ වන සංකේත උපයෝගී කර ගන්න.



- අදින ලද සැලසුම මගින් අවසාන සැලසුම නිර්මාණය කරන්න. එහි මඟ අංග හා දෘඩාංග සහිත කොටස් වර්ණ ගැනීමේ සිදු කරන්න.
- යොදා ගන්නා මඟ අංගවල ව්‍යවහාර නම් හා උද්ධිද විද්‍යාත්මක නම් ලැයිස්තුවක් ද අංක සමග සකස් කරන්න.
- මඟ අංගවල අන්තර්ගත ගාකවල ලැයිස්තුවේ පහත කොටස් ඇතුළත් කරන්න.
  - එක් එක් ගාකය පරිණතවේමේ දී ප්‍රමාණය
  - පූජ්පවල පැහැය
  - තබන්තු කරන අයුරු
- අවසාන සැලසුම පෙන්වා සේවාදායකයා සමග සාකච්ඡා කර ඔහුගේ/අයුගේ ප්‍රතිචාර හා යෝජනා අනුව හුම් අලංකරණ නිර්මාණය විස්තරන්මකව A, කඩ්දාසියක අදින්න.
- මෙහි දී සැලසුමේ දිගාව, අදින ලද පරිමාණය, නිර්මාණය සිදු කරනු ලැබූ තැනැත්තාගේ නම හා ලිපිනය හා නිර්මාණය සිදු කරනු ලැබුවේ කවුරුන් උදෙසා ද යන වග සඳහන්



#### විශේෂ කරුණු :

- මූලික සැලසුම නිර්මාණය සඳහා අදාළ ස්ථානයට ගොස් මිනුම් පරි හාවිත කර මිනුම් ලබා ගන්න. GPS උපකරණය හාවිතයෙන් භු විෂමතාව (Topography), පිහිටි ස්ථානය හා දිගාව ද, පස හා අවට පරිසරය පිළිබඳ තොරතුරු ද ලබා ගන්න.
- මිනුම් ලබා ගැනීමේ දී සැලැස්මේ දන්නා මායිමක සිට 90° ක කොළයකින් යුතු ව ස්ථීර ව්‍යුහයන්ට දුර මතින්න. එම අගයන් වඩාත් නිරවද්‍ය වීමට තවත් මායිමක සිට දුර මැති සලකුණු කරගන්න.
- නිර්මාණය සඳහා මඟ අංග හා දෘඩාංග තොරා ගැනීමේ දී සේවාදායකයා ගේ අහිලාළ, කාලය වැය කිරීමේ හැකියාව හා නිවැසියන්ගේ ජ්වන රටාව ආදිය පිළිබඳ ව සැලකිලිමත් වන්න

**ප්‍රායෝගික ක්‍රියාකාරකම 47**

**හුම් අලංකරණ ක්‍රියාවලය සඳහා උදුසා අංග ස්ථාපනයේදී හා නඩත්තු කිරීමේදී  
අවශ්‍ය වන යන්ත්‍ර හා මෙවලම් හඳුනා ගැනීම**

**නිපුණතා මට්ටම :** : 6.5

**කාලවිෂේෂ සංඛ්‍යාව :** : 01

- අපේක්ෂිත කුසලතා :**
- හුම් අලංකරණයේදී උදුසාන අංග ස්ථාපනය කිරීමට අවශ්‍ය වන උපකරණ හඳුනාගෙන ඒවායේ හාවිත සඳහන් කරයි.
  - හුම් අලංකරණයේදී උදුසානය නඩත්තු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය වන උපකරණ හඳුනාගෙන ඒවායේ හාවිත දක්වයි.

**හැදින්වීම :** : උදුසානයක අංග ස්ථාපනය කිරීමට හා නඩත්තු කටයුතු සිදු කිරීමට නිවැරදි උපකරණ හාවිතය අත්‍යවශ්‍ය වේ.

**මූලධර්මය :** අදාළ අංග ස්ථාපනය සහ නඩත්තු කිරීමට නිවැරදි හා යෝගා උපකරණ යොදා ගැනීමෙන් කාර්යය පහසුවෙන්, කාර්යක්ෂම ව හා නිවැරදි ව සිදු කළ හැකි ය.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- උදුසාන පිහි
  - උදුලේල, උදුල් මූල්‍යුව, අත් මූල්‍යුව
  - කජ්පාද කියත්
  - අත් ඉස්කේප්ප්, විල්බැරෝව
  - කජ්පාද අත් කියත්
  - තාව්‍ය. සල්ලවියක් (රසිසිය)
  - උස අතු කජ්පාද කියතක්
  - සෙකටරියරයක්
  - දුම්වැල් කියතක්
  - අඩසද මාසිම් කපන උපකරණයක්
  - වැට් කජ්පාද කතුරක්
  - රෝලරයක්
  - වැට් කපන යන්ත්‍රයක්
  - ගස් කජ්පාද උපකරණ
  - තණ කොළ කපන කතුරක්
  - තණකොළ කපන යන්ත්‍රයක්



තණකාල කපන යන්තුයක්



අඩසඳ මායිම් කපන උපකරණය

**කුමවේදය :**

- පහත සඳහන් කාර්ය පත්‍රිකාවට අනුව ආදර්ශ ආකෘතියක ආකාරයට සඳු වගුව සම්පූර්ණ කරන්න.

**කාර්යය පත්‍රිකාව**

- මධ්‍ය නිරීක්ෂණයට ලබා දී ඇති උපකරණ / මෙවලම හදුනා ගන්න.
- එම එක් එක් උපකරණය / මෙවලම නම් කරන්න.
- එක් එක් උපකරණය / මෙවලම මගින් සිදු කරන කාර්ය වගු ගත කරන්න.

**ਆදර්ශ ආකෘතිය**

උපකරණයේ නම	භාවිත කරනුයේ ස්ථාපනයට ද / නඩත්තුවට ද යන වග	කාර්යය
1		
2		
3		
4		
5		
6		
7		
8		
9		
10		

**විශේෂ කරුණු :**

- උපකරණ / ආකෘති තොමැති විට දී විවිධෝ ද්‍රේනන ආධාර කර ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් 48
හුම් අලංකරණ නිර්මාණයක් සඳහා ප්‍රමාණ බිල්පතක් සකසීම

නිපුණතා මට්ටම : 6.5

කාලවිපේද සංඛ්‍යාව : 03

- අපේක්ෂිත කුසලතා :
- ප්‍රමාණ බිල්පත්‍රයක අන්තර්ගත විය යුතු අංග සඳහන් කරයි.
  - හුම් නිර්මාණය කිරීමේ දී සිදු කරන කාර්ය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරයි.
  - හුම් නිර්මාණයේ දී හාවිත කරන ද්‍රව්‍ය ප්‍රවාහනය හා කාර්ය සඳහා කමිකරු වියදීම් නිර්ණය කරයි.
  - සැලසුමට අදාළ හුම් අලංකරණ නිර්මාණයට ගැළපෙන ප්‍රමාණ බිල්පතක් මගින් වියදීම් ඇස්තමේන්තු ගත කරයි.

හැදින්වීම :

හුම් අලංකරණ නිර්මාණයක් සැලසුම් කිරීමේ දී, එම සැලසුමට අදාළ ව සේවාලාභියාට වන වියදීම් ඇස්තමේන්තු කිරීමට ප්‍රමාණ බිල්පතක් ඉදිරිපත් කිරීම නිර්මාණ ගිල්පියා විසින් සිදු කළ යුතු වේ. මෙවිට සැලසුම් සමග ප්‍රමාණ බිල්පත්‍රය පරීක්ෂා කිරීමෙන් සැලසුම පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට සේවාලාභියාට හැකියාව ලැබේ.

මූලධර්මය :

හුම් අලංකරණ නිර්මාණය කිරීමට හාවිත කළ යුතු ද්‍රව්‍ය හා හාවිත කළ යුතු ප්‍රමාණ, එක් එක් කාර්ය සිදු කිරීම සඳහා කමිකරු වියදීම් හා මිලදී ගැනීම් සඳහා වියදීම් ආදි සියලු වියදීම් අඩංගු කර සකසන ලේඛනයක් ප්‍රමාණ බිල්පතකි.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- කොළඳවක්
  - ගණක යන්ත්‍රයක් (Calculator)
  - හුම් අලංකරණ නිර්මාණ සැලසුමක්

ක්‍රමවේදය :

- හුම් අලංකරණ නිර්මාණය සඳහා සකසන ලද අවසන් නිර්මාණය තොදීන් අධ්‍යාපනය කරන්න.
  - නිර්මාණය සඳහා සපයාගත යුතු මැයි අංග හා දෘජ්‍යාග සඳහා පවතින මිලගණන් පිළිබඳ තොරතුරු සපයා ගන්න.
  - ප්‍රමාණ බිල්පතෙහි අන්තර්ගත කළ යුතු සියලු විස්තර කාණ්ඩ කර ගන්න.
- ලදා - 1) මූලික හා සාමාන්‍ය කටයුතු
- 2) හුම්ය පිරිසිදු කර ගැනීම
  - 3) රෝපණ ද්‍රව්‍ය හා සංස්ථාපනයට අවශ්‍ය ද්‍රව්‍ය
  - 4) දෘජ්‍යාග හා සංස්ථාපනයට අවශ්‍ය ද්‍රව්‍ය
  - 5) අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු

- කාණ්ඩ කර ගත් එක් එක් වැඩි විස්තර කරමින්, ඒකක ප්‍රමාණ හා එක් එක් ද්‍රව්‍ය හා කාර්ය සඳහා වැය වන මිල ගණන් පහත ආකෘතියට අදාළ ව ඇතුළත් කරන්න.

විල් අංකය	අංගය / වැඩි විස්තරය	ඒකකය	ප්‍රමාණය	බැඟින්	මුදල
1	මුලික හා සාමාන්‍ය කටයුතු සඳහා				
2	භූමිය පිරිසිදු කිරීම - අනවයා ගාක ඉවත් කිරීම - වල් පැලැටි ඉවත් කිරීම - කමිකරුවන් හා උපකරණ ප්‍රවාහනය කිරීම				
3	රෝපණ මාධ්‍ය සඳහා රෝපණ මාධ්‍ය ප්‍රවාහනය සඳහා රෝපණ මාධ්‍ය මිලට ගැනීම සඳහා කොමිපොස්ට් පොහොර ගොම කොහුබන් ආදිය කමිකරුවන් හා ප්‍රවාහනය සඳහා				
4	(මැදු අග) ගාක ද්‍රව්‍ය ලබා ගැනීම පැල විශේෂ අනුව a) ගාක 1. <i>Mangifera indica</i> 2. 3. 4.		2	150.00	300.00

විල් අංකය	අංගය / වැඩි විස්තරය	ඒකකය	ප්‍රමාණය	බැහින්	මුදල
	b) තෘණ විශේෂ 1. 2. 3. c) පදුරු 1. 2. 3. d) පැලැටී ආදී ලෙස 1. 2. 3.				
5	දීඩ් අංග මිල දී ගැනීම i) කමිකරුවන් සඳහා ii) උපකරණ සඳහා iii) ප්‍රවාහනය සඳහා iv) පර්ගෝලා 14m x 6m v) මෝටර් 1.5m පළල vi) මත්ස්‍ය වැශිකීමි vii) බැඳුන් viii) බංකු ආදී ලෙස		160m <sup>2</sup>		
6	මෘදු අංග සංස්ථාපනය කමිකරුවන් සඳහා උපකරණ ප්‍රවාහනය ආදී ලෙස				
7	දීඩ් අංග සංස්ථාපනය කමිකරුවන් සඳහා උපකරණ ප්‍රවාහනය සිමෙන්ති වැලි ගල් / ගබ්‍යාල් ආදී ලෙස				
8	ජල සම්පාදන හා ජලවහන පද්ධති සැකසීම අවශ්‍ය ද්‍රව්‍ය සඳහා				
9	... අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ජලසම්පාදනය පොහොර යෙදීම වල් පැල පාලනය කප්පාද කිරීම මියගිය පැල සඳහා නැවත පැල යෙදීම කමිකරුවන් සඳහා උපකරණ ප්‍රවාහනය සඳහා ආදී ලෙස				

## සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වියදම

බේල අංකය	විස්තරය	වියදම
1	මුදික හා සාමාන්‍ය කටයුතු සඳහා	
2	භූමිය පිරිසිදු කිරීම	
3	රෝපණ මාධ්‍යයන් සඳහා	
4	ගාක ද්‍රව්‍ය ලබා ගැනීම හා සංස්ථාපනය සඳහා	
5	දෑඩාංග ලබා ගැනීම හා සංස්ථාපනය සඳහා	
6	ජල සම්පාදන හා ජලවහන පද්ධති සැකසීම සඳහා	
7	අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා	
	මුළු එකතුව	

- ඉහත ආකෘතියට අදාළ ව සියලු වැඩ විස්තර සඳහා වැය වන වියදම් ඉහත වගුවේ අන්තර්ගත කරන්න.
- අවසාන වගයෙන් පහත පරිදි ප්‍රමාණ බිල්පතුය සැකසීම සිදු කළ තැනැත්තාගේ විස්තරය හා සිදු කළේ කුවරුන් සඳහා ද යන්න සඳහන් කරන්න.

.....

අත්සන වෙන්චරය ලබා දෙන්නාගේ අත්සන

නම නම

ලියාපදිංචි අංකය ලියාපදිංචි අංකය

ලිපිනය ලිපිනය

දිනය දිනය

## විශේෂ කරුණු :

- භූමි අලංකරණ නිර්මාණයක් සඳහා සකස් කළ සැලසුමට අදාළ ව සියලු විස්තර ආකෘතියට අනුව ඇතුළත් කර වියදම ගණනය කරන්න.
- මෙහි සපයා ඇත්තේ උදාහරණයක් සඳහා තොරතුරු පමණක් බැවින් අදාළ සියලු විස්තර ඇතුළත් කර ප්‍රමාණ බිල්පතුය සකසන්න.
- භූමි අලංකරණ ගාස්තුව නිර්ණය කිරීමක දී, නිමි නිර්මාණයේ වට්නාකම, අපේක්ෂිත ලාභය හා වියදම් ඇස්තමේන්තුවට ඇතුළත් කළ යුතු ය.
- සම්පූර්ණ භූමි නිර්මාණ ව්‍යාපෘතිය සඳහා වැය වන වියදම්, සියල්ල එකතු කොට මුළු වියදම ගණනය කරනු ලැබේ.
- අවසාන සැලසුම ඇදිමෙන් පසු සේවාලාභියා සමග සාකච්ඡා කිරීමේ දී මුළු සටහන ද උපයෝගී කර ගත යුතු ය.
- භූ අලංකරණ නිර්මාණ සැලසුම සැකසීම සිදු කරන්නේ ඔබ විසින් ම නම, ඒ සඳහා ගාස්තුව ද සම්පූර්ණ ව්‍යාපෘතියට යන වියදමට එකතු කළ යුතු ය.

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 49

#### භූම් අලංකරණ සැලසුමටත අනුකූල මෘදු අංග සහ දූෂ්‍යාංග ස්ථ්‍යාපනය කිරීම

**නිපුණතා මට්ටම :**

**කාල්විතේද සංඛ්‍යාව :**

- wf mba & s | F, ; d #**
- ගාක වැටියක් සංස්ථාපනය කර එය මනාව නඩත්තු කිරීම
  - තාණ පිටියක් සංස්ථාපනය කර පවත්වා ගෙන යැම
  - පොකුණක් නිර්මාණය කිරීම
  - උද්‍යාන අලංකරණය උදෙසා මං පෙන් නිර්මාණය කිරීම
  - අලංකාර ලෙස භූමියක් නඩත්තු කර පවත්වා ගෙන යැම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:**
- ගාක වැටි නිර්මාණය සඳහා
    - දුර්යන්තා/ගගවැරල්ල / රත්මල් (Ixora) වැනි ගාක විශේෂවල දැඩු කැබලි හෝ මුල් අද්දවාගත් දැඩු කැබලි
    - අවශ්‍ය උපකරණ
      - පා මුල්ලුවක්
      - උදු මුල්ලුවක්
      - ආත් මුල්ලුවක්
      - කජ්පාද කතුරක්
    - රෝපණ මාධ්‍ය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය
      - මතුපිට පස්
      - වියලි ගොම
      - කොම්පේස්ට්‍රි
      - ගංගා වැටි
      - පොහොර වර්ග
      - ලණු
    - තාණ පිටි නිර්මාණය සඳහා
      - පිබැලි / ධාවක / තාණ බීජ / තාණ කලාල
      - මාධ්‍ය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය
        - මතුපිට පස්
        - කොහුබත්
        - රතු පස්
        - වැලි
        - කොම්පේස්ට්‍රි
        - දියර පොහොර වර්ග හා දියර ඉසිනය
        - රේක්කය, උදුල්ල, උදු මුල්ලුව, ආත් මුල්ලුව
        - තලන උපකරණ / රෝලරය
        - ලෙවලය

- පොකුණු නිර්මාණය සඳහා
  - බිම් සැකසීමේ උපකරණ
  - කොන්ට්‍රිච් මිශ්‍රණය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය
    - විජ්‍රල් කොටස් 3
    - සිහින් වැලි කොටස් 2
    - සිමෙන්ති කොටස් 1
  - බදාමය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය
    - වැලි කොටස් 4
    - සිමෙන්ති කොටස් 1
  - සිමෙන්ති දියරය
    - සිමෙන්ති
    - ජලය
  - ගක්තිමත් වානේ කම්බි දැලක්
  - ගනකම් පොලිතිනයක්
  - පොකුණු සඳහා උච්ච තීන්ත
  - තීන්ත ආලේප කරන උපකරණයක්
  - මේසන් හැඳී, සවල්, උදුල්, තාව්චි
- ඇතුරුම් ගල් (Interlocking blocks) ස්ථාපනය කිරීම
  - ඇතුරුම් ගල් (භාවිතයට සූදුසු ප්‍රමිතියකින් යුත්)
  - සිමෙන්ති
  - වැලි
  - උදුල්ලක්
  - මට්ටම් ලැල්ලක්
  - ලණුවක් / විවිධින් තුළ්
  - ගල් කුඩා
  - තාව්චි
  - මේසන් හැන්දක්
  - ස්ප්‍රීතු ලෙවලයක්

#### කුමවේදය :

- පහත සඳහන් මැයු අංග එම සැලසුමට අනුකූල ව තෝරා ගෙන භුමියෙහි ස්ථාපනය කරන්න.
- i. ගාක වැටියක් ස්ථාපනය කිරීම
  - පළමු ව අවශ්‍ය ස්ථානයේ දිග, පළල සලකුණු කර ගන්න.
  - ස්ථානයේ වල් මර්දනය කරන්න.
  - වැටිය සකස් කිරීමට බලාපොරොත්තු වන උස අනුව 20-40 cm පමණ ගැහුරට පස බුරුල් කර හාරන්න.
  - එම පස ඉවත් කර විසිතුරු පත්‍ර සහිත ගාක සඳහා වන වග මාධ්‍යයකින් පුරවා ගන්න.
  - ඉන්පසු ගාක වර්ගය සහ සැකසීමට බලාපොරොත්තු වන වැටියේ උස අනුව සූදුසු පරතරවලින් දඩු කැබලි හෝ මූල් ඇද්දඩු දඩු කැබලි සිටුවා ගන්න.

මේ සඳහා කුඩා පත්‍ර අඩංගු රත්මල්, ගගවැරල්ල, දුරුන්තා හෝ වර්ණ කිහිපයක සපන්තු මල් ගාක භාවිත කරන්න.

### ii. තාණ කළාලයක් මගින් තාණ පිටි සැකසීම

- තෝරා ගන්නා ස්ථානයේ වල් මරුදනය කර, 10 cm පමණ ගැඹුරට පස බුරුල් කර ගන්න.
- බුරුල් කරන ලද පස් කැට පොඩි කර, ගල්මුල් ඉවත් කර පස මට්ටම් කරන්න. ජලවහනය සඳහා බැඳුමක් සහිත ව සකසා ගන්න.
- තාණ සඳහා උචිත වගා මාධ්‍යයක් සපයා ගැනීමට පහත සඳහන් ද්‍රව්‍ය සූදානම් කර ගන්න.
  - මතුපිට පස්, රතු පස්, කොම්පෝස්ට්, වැලි, කොහුබත් (මේවා මිශ්‍ර කරන අනුපාත ප්‍රදේශයේ දේශගුණය අනුව වෙනස් වේ).
    - ලදා : වියලි කළාපීය ප්‍රදේශවල රතුපස්, කොහුබත් වැඩි ප්‍රමාණයක් හාචිත කිරීමෙන් ජලය රැඳීම වැඩි වේ.
    - වර්ෂාව අධික ප්‍රදේශවල වැලි වැඩිපුර හාචිතයෙන් මාධ්‍යයේ ජලවහනය පහසු වේ.
- ඉහත මාධ්‍යය, සැකසු භූමියේ 3-5 cm පමණ උසට පුරවා ගන්න.
- මෙය ස්ථාවර වීමට සති කිහිපයක් තබන්න.
- ජල වහනය වීම සඳහා අවසාන වගයෙන් සැකසු භූමිය සුදුසු බැඳුමක් සහිත දැයි තහවුරු කර ගන්න (බැවුම 1 mකට 1 cmක් වන පරිදි).
- සකසා ගත් තාණ කළාලය 1 m පළලට කපා ගෙන එය භූමිය මත තබා තද කරන්න.
  - ශ්‍රී සඳහා තලන උලකරණයක් හෝ රෝලරයක් හාචිත කළ හැකි ය.



- බැඳුම් සහිත භූමියක් නම් බැඳුමේ පහළ සිට ඉහළට පිඩිලි / කළාලය ඇතිරීම සිදු කරන්න. අවශ්‍ය නම් කුක්කුස් මගින් පිඩිලි පසට සවී කරන්න.
- ජල සම්පාදනය මල් බාල්දියකින් / Sprinkler පද්ධතියක් මගින් සිදු කරන්න.

### iii. උද්‍යාන පොකුණක් සැදීම

- මෙහිදී පහත සඳහන් ක්‍රියාපිළිවෙළ අනුගමනය කරමින් පොකුණක් නිර්මාණය කර ගත හැකි ය.
  - තෝරාගත් ස්ථානයේ පොකුණේ හැඩිය සලකුණු කරන්න. මේ සඳහා තරමක් මහත ක්‍රියක් උපයෝගී කර ගන්න.
  - සලකුණු කළ මායිම සිස්සේ පිටත සිට ඇතුළතට ගැඹුර වැඩි වන සේ පස ඉවත් කරන්න. ගැඹුර අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න.
  - පස ඉවත් කළ පසු පත්ල තලා පස හොඳින් තද කර සවීමත් කරන්න.
  - පොකුණේ පත්ලට සනකම් පොලිතිනයක් එලා, ඒ මත ගක්තිමත් කම්බි දැලක් අතුරා ගන්න.
  - ඉන්පසු පොකුණේ පත්ල සහ පැති බැමි සඳහා 8 - 10cm පමණ සනකමට කොන්ක්ටිච් තවිටුවක් අතුරන්න.

- කොන්ක්‍රීට් මිශ්‍රණය සැකසීම සඳහා පහත සංසටක ජලය යොදා මිශ්‍ර කර ගන්න.

සංසටකය	කොටස් ගණන
විජ්ගල්	3
සිහින් වැලි	2
සිමෙන්ති	1

- කොන්ක්‍රීට් ඇැතිරෙමෙන් අනතුරු ව දිනකට කිහිප වරක් ජලය යොදීමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය හොඳින් සවි වීම තහවුරු කරන්න.
- ඉන්පසු වැලි සිමෙන්ති 4:1 අනුපාතයට සාදා ගත් බදාම මිශ්‍රණයෙන් 1 cmක් පමණ සනකමට කොන්ක්‍රීට් තව්වූව කපරාරු කරන්න.
- ඒ මතට සැකසු සිමෙන්ති දියරය එක් කර සුදු තබා ගන්න.
- සැකසු පොකුණ වටා මායිම ස්වාහාවික පෙනුමක් ලැබෙන පරිදි අලංකාර කර ගැනීම පිණිස ගෙවාල්, කළු ගල් හෝ වෙනත් ද්‍රව්‍ය හාවිත කරන්න.
- මෙලෙස සැකසු පොකුණ ජලය පුරවා දින කිහිපයක් පමණ තබන්න.
- පදම් වූ පසු ජලය ඉවත් කර ජල කාන්දු වීම ආදිය නිරික්ෂණය කර මතු පිට සුදුසු පොකුණු තීන්ත වර්ගයක් ආලේප කරන්න.
- සාදා නිම කළ පොකුණේ පිරිසිදු ජලය පුරවා දිනක් හෝ දෙකක් තබා, ඉවත් කිරීම කිහිප වතාවක් සිදු කරන්න. ඉන් පසු ජලය පුරවා, දින 10ක් පමණ පල් වීමට හැර, ජලය ඉවත් කර නැවත පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. ඉන්පසු පිරිසිදු ජලයෙන් පුරවා, ජලය කාන්දු නොවන සංයෝගයකින් පළමු ව ආලේප කිරීම වචාත් සුදුසු ය. ජලප පැලැටි සහ විසිතුරු මත්ස්‍යයන් එක් කර අලංකාර කර ගන්න.
- පොකුණ ආසන්නයේ විසිතුරු මේවන ආදි ගාක සිටුවා අලංකාර කර ගන්න.

### කුඩා භුමි ප්‍රදේශයක ඇතුරුම් ගල් (Interlocking blocks) ස්ථාපනය කිරීම

- මෙහිදී පහත පියවර අනුගමනය කරන්න.
  - ගල් ඇතිරීම සඳහා යොදා ගන්නා භුමියේ වල් පැලැටි මරදනය කර ගන්න.
  - පොලොවේ අනවශ්‍ය රෝසු / ගල් කැබලි ආදිය ඉවත් කර පොලව මට්ටම් කර ගන්න.
  - මට්ටම් කරන ලද භුමිය, ජලය ගලා යැම්ව අවශ්‍ය දිගාවට මද බැඩුමක් සහිත ව සකසා ගන්න.
  - පොලොව හොඳින් තලා, ගල් ඇතිරීම සිදු කරන භුමියේ මායිම සලකුණු කර, වර්ගෘලය ගණනය කරන්න. විවිධ වර්ණ හා හැඩ හාවිත කරන්නේ නම්, එම වර්ණ හා හැඩ රටා පළමු ව තීරණය කර, එයට අනුකූල ව අවශ්‍ය ගල් කැට ප්‍රමාණය නිර්ණය කරන්න.
  - ඇතුරුම් ගල් කැටයකින් ආවරණය වන භුමි ප්‍රමාණය සටහන් කර ගෙන ඒ අනුව අවශ්‍ය ගල් කැට ප්‍රමාණය ගණනය කරන්න.
  - මට්ටම් කරන ලද භුමියට ගල් කුඩා දමා නැවත ආනතිය හා මට්ටම සකසා ගන්න.
  - ඇතුරුම් ගලක විවිධ භුලක් බැඳ, එය එක් කෙළවරකින් තබා එහි සිට ගල් අල්ලන භුමියේ අනෙක් පසට තිබිය යුතු මට්ටම හා ආනතියට අනුව ගල් කුඩා දමා සකස් කර ගන්න.
  - එක් කෙළවරක සිට ඇතුරුම් ගල් එකින් එක ගල් කුඩා මත තබා මට්ටම ලැඳ්ල ද සමගින් අවශ්‍ය වර්ණ හා රටාවලට අනුකූල ව ගල් එකිනෙක අතුරන්න.
  - ගල් අතුරා අවසන් වී ඒ මත ලැඳ්ල තබා, ඒ මතින් ස්ථීර ලෙවලය තබා ගල්වල මට්ටම තිවැරදි කරන්න.

- වැළි හා සිමෙන්ති ජලය සමග මිශ්‍ර කර, ගල්වල අවසාන කෙළවරෙන් බඳාම කොටසක් යොදන්න (අැතිරු ගල් එහා මෙහා යැමු වැළැක්වීමට). වාහන ගමන් ගන්නා මාවතක් නම්, ගක්තිමත් ලෙස කොන්ක්විට දාර (Curb) යෙදීම සුදුසු ය.
- අැතිරු ගල් අතරට, ගල් කුඩා දමා ජල සම්පාදනය කරන්න.

**විශේෂ කරුණු :**

- අැතිරුම් ගල් අැතිරීමේ දී,
  - භූමිය බැඳුම් නම් ලෙවලය මගින් මිනුම් ගෙන මට්ටම් කර ගන්න.
  - ගල් කුඩා ලබාගත තොගැකි විට දී රඟ වැළි ඒ වෙනුවට යොදා ගන්න.
  - අැතිරුම් ගල් යෙදීම මංමාවත් සඳහා ද වෙනත් භූමියක් සඳහා ද යන්න අවශ්‍යතාව අනුව තීරණය කරන්න (හාවිතයට අනුව දුරිය හැකි උපරිම පිඩිනය වෙනස් වූ ගල් ඇති තිසා).
- අවශ්‍ය කාලයට දෑස්‍යාග වර්ණ ගැන්වීම, පිළිසකර කිරීම අදිය කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 50
උද්‍යානයේ මසු අංග නඩත්තු කිරීම

**නිපුණතා මට්ටම :** 6.3

**කාලවිෂේෂ සංඛ්‍යාව :** 06

**අපේක්ෂිත කුසලතා :**

- ගාක කජ්පාදු කිරීමට යෝගෘ උපකරණ තොරා ගැනීම
- විවිධ ගාක සඳහා අවශ්‍යතාවට ගැලුපෙන කජ්පාදු ක්‍රම නිවැරදි ව බැලීම
- උද්‍යානයේ පවතින ගාක / වැළැ වර්ග ප්‍රහුණු කිරීමේ ක්‍රමවේද භාවිත කිරීම
- උද්‍යානයේ මසු අංග සඳහා උච්ච පොහොර නිවැරදි ව යෙදීම
- මසු අංගවල රෝග හා පළිබේද පාලනය කිරීම

**හැදින්වීම :**

උද්‍යානයක අංග ස්ථාපනය කිරීමෙන් පසු ව, උද්‍යානයේ සූන්දරත්වය ආරක්ෂා කිරීමට සහ මසු අංගවලින් බලාපොරොත්තු වන ප්‍රයෝගන ලබා ගැනීමට එවා නිසි පරිදි නඩත්තු කටයුතු කිරීම සිදු කළ යුතු වේ.

**මූලධර්මය :**

උද්‍යානයේ අංග ස්ථාපනය කළ පසු ව, කාලයත් සමග ගාක වර්ධනය වීමේ දී මසු අංගවල හා දෙපාර්තමේන්තුවල සමබරතාව පවත්වා ගැනීමට, රෝග හා පළිබේද පාලනයට, සෙවණ පාලනයට, ප්‍රාග්ධනීකරණය හා එල ලබා ගැනීම ආදිය සඳහා කජ්පාදු කිරීම්, ප්‍රහුණු කිරීම් මෙන් ම පොහොර සැපයීම්, වල් මර්දනය වැනි නඩත්තු කටයුතු අවශ්‍ය වේ.

**අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**

- උද්‍යාන පිහි
- සෙකකිරීම්
- වැට් කජ්පාදු කතුරක්
- වැට් කපන යන්තුයක්
- උස අතු කජ්පාදු කරන කතුරක්
- උස අතු කජ්පාදු කියනක්
- කජ්පාදු කියනක්
- ලණු / කම්බි / පොල් ලි / යකඩ රාමු
- දිලිර නායක
- කැන්බාසන් දියරය හෝ ලැකර තීන්ත
- පළතුරු, හා මල් පැළ හා තාණ පිටි සඳහා පොහොර වර්ග
- අඩසඳ මායිම් කතුර
- පාගන හා උදුලු මූල්‍ය
- තාණ කපන යන්තුයක්

**තුමෙවැය :**

- පළමු ව උද්‍යානයේ සැරිසරමින් එහි පවතින මඳු අංග හා ඒවායේ පවතින තත්ත්ව නිරික්ෂණය කරන්න.
- නිරික්ෂණය කිරීමේදී පවතින ගැටලු හා උද්‍යානය පැවතිය යුතු ආකාරය සටහන් කරන්න.
- උද්‍යානයේ කප්පාදු කළ යුතු හෝ ප්‍රහුණු කළ යුතු හෝ වෙනස්කම් සිදු කළ යුතු ගාක ගඳුනා ගන්න.
- එම අදාළ තබන්තු කටයුත්තට අවශ්‍ය වන උපකරණ, ද්‍රව්‍ය සපයා ගන්න. (මෙහි දී උපකරණ නොදින් මුවහන්, ජ්වලාණුහරණ තත්ත්වයේ පවතී දැයි පරික්ෂා කර බලන්න.)
- උද්‍යානයේ විවිධ මඳු අංග සඳහා අදාළ වන තබන්තු කටයුතු පහත පරිදි සිදු කරන්න.

### i. තාණ පිටි තබන්තු කිරීම

- ජල සම්පාදනය වැසි රහිත දිනවලදී අවශ්‍යතාව අනුව සිදු කරන්න.
- වල් පැලැටි ඇති වීමක් දැකිය තැකි නම් උල් උපකරණයකින් වල් පැලැටි ගලවා ඉවත් කරන්න.
- වල් පැලැටි බිජි වීමට ඉඩ ඇති බැවින් ගොම පොහොර / කොම්පේස්ස්ට් යෙදීම සිදු තොකර පෝෂණය ලබා දීමට දියර පොහොර වර්ගයක් ජලය සමග මිශ්‍ර කර, සිටුවා සතියකට පසු, මාසයකට පසු හා මාස තෙකට පසු ව යොදන්න. තාණ කැපු පසු නයිටිර්ජන් අඩ්ංගු පොහොර මිශ්‍රණයක් යොදන්න.
- තාණ කැපීමට තරම් වර්ධනය වන විට දී තාණ කැපීමට යෝග්‍ය උපකරණයකින් කපන්න. මෙහි දී තාණ වර්ගය අනුව කැපීමේ උස වෙනස් වේ.

උදා - *Axonopus compressus* 4 cmක පමණ උසින් ද *Zoysia, Bermuda* ආදි

වර්ග ඉතා පහතින් ද කැපීය යුතු වේ. ක්‍රිඩා පිටියක නම්, සිදු කරන ක්‍රිඩාව අනුව ද තාණ කපන උස වෙනස් වේ.


- ප්‍රමාණය ඉක්මවා උස ගිය තාණ පිටි සඳහා කප්පාදු යන්තුයක් (Lawn mower) හාවිත කරන්න.
- තාණ පිටියේ මායිම (Border lines) අඩ සඳ මායිම් කපනයෙන් (Half-moon edging iron) කපා අලංකාර කර ගන්න.
- පාගන මුල්ලුවකින් 15 cm පමණ ගැමුරට පස මුල්ලු කර වාතනය කිරීම, තෙත සහිත විට දී කළ යුතු ය.

### ii. ගාක කප්පාදු කිරීම

#### a. වැටි කප්පාදුව


- සකස් කරන ලද වැටියක අලංකාරය සහ හැඩිය පවත්වා ගැනීමට එය කාලයෙන් කාලයට කප්පාදු කිරීම අවශ්‍ය වේ. එහිදී පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
- පළමු ව වැටියේ දෙපසින් කණු දෙකක් සිටුවා ගන්න.
- සිටුවා ගත් කණු දෙකෙක් කප්පාදු කිරීමට අවශ්‍ය උස මට්ටමින් ලණුවක් ඇදි ගන්න.
- වැටි කප්පාදු කතුරෙන් හෝ විදුලියෙන් ක්‍රියා කරන වැටි කපන යන්තුයක් ආධාරයෙන් ලණුව මට්ටමට වඩා ඉහළව වැඩි ඇති අතු රිකිලි කපා ඉවත් කරන්න.

- වැටියේ දෙපසින් ද, එලෙසින් ම පාර්ශ්වික ව වර්ධනය වන අතු රිකිලි ද පෙර පරිදි ම ලෙසු ඇද කපා ඉවත් කරන්න.



### b. විශාල ගාකවල (වෘක්ෂ) කජ්පාද කිරීම

- කජ්පාද කිරීමේ තම අරමුණ පැහැදිලි ව හඳුනා ගන්න. ඒ අනුව කම්පාද කිරීම සිදු කරන්න.
- එකිනෙක හරහා වැඩෙන අතු, හානි වූ, රෝග වැළඳුණු අතු ආදිය පළමු ව ඉවත් කරන්න.
- ප්‍රධාන කද සමග කුඩා කෝණවලින් සම්බන්ධ වන කුඩා අතු කපා ඉවත් කරන්න.
- විශාල අතු කැපීමේදී අත්ත කැපීම සිදු කරන විට අත්තේ බර නිසා ගාකයට හා ගාකයේ පොත්තට වන හානි අවම කිරීමට පහත පියවර අනුගමනය කර කපන්න.
- අත්ත ප්‍රධාන කදට සම්බන්ධ වන ස්ථානයේ සිට 30 cmක් හෝ 60 cmක් දුරින් අත්තේ යටි පැත්තේ විෂේකම්හයෙන් 1/3ක් පමණ ගැහුරට කැපුමක් යොදන්න.
- ඉත්පු, පළමු කැපුමක් 5 cmක් පමණ දුරින්, අත්තේ උචි පැත්තේ කැපුමක් යොදා අත්ත ඉවත් කරන්න.
- අවසානයේදී තෙවන කැපුම මගින් අත්තේ ස්වභාවික ව පිහිටි 'ගැටය' වැනි කොටසට (Branch collar) ආසන්න වන තෙක් ම කොටස් කියතකින් සුම්ම ව කපා ඉවත් කරන්න.



- කැපුම් මූහුණතේ කැන්ඩිසාන් දියරය හෝ දිලිර නාගක මිගු සුදු පැහැති ලැකර් වැනි දියරයක් ආලේප කරන්න (ගාකය වියලීම හා දිලිර ආසාදන වැළැක්වීමට).

### ii. ගාක පුහුණු කිරීම හා වැල් පුහුණු කිරීම

- ගාක පුහුණු කිරීමෙන් එහි ගාබා අතවශය දිගාවන්ට වැවීම වළක්වා ගත හැකි ය.
- වැල් පුහුණු කිරීම සඳහා ව්‍යුහ ලෙස, ලි රාම්, ලෝහ රාම්, පර්ගෝලා, ආරැක්කු ආදිය අවශ්‍යතාව අනුව සපයා ගන්න.
- වැල් පුහුණු කළ යුතු දිගාවට අදාළ ව ව්‍යුහය සවි කර ගන්න.
- වැල් ආසන්නයේ ම ආධාරකයක් ලෙස ගක්තිමත් ලියක් සිටුවා ගන්න.



- ආධාරකය දෙසට වැල ලං කර, ලණුවකින් "8" ආකාරයට ගැටයක් යොදා බඳින්න.



- ආධාරකය අසලින් ආරැක්කුවේ / පර්ගෝලාවේ ඉහළට ලණුවක් ඇද ඒ දක්වා වැල ගමන් කිරීමට පුහුණු කරන්න.



### iii. පොහොර යෙදීම

- තාණ පිටතියේ තාණ වචා වසරකින් පසු, සාරවත් බව අඩු වන බැවින් කාබනික පොහොර මිගුණයක්  $1 \text{ kg/m}^2$  වන ලෙස විසුරුවා හැර රේක්කයකින් තුනී කරන්න.
- තාණ කැපීම සිදු කළ පසු පොහොර යෙදීම සිදු කළ යුතු අතර, එලෙස යෙදිය යුතු මිගුණය පහත පරිදි වේ. මින් කුඩා දාවන මතුපිටින් විසුරුවන්න.
 

සල්ලේවීම් ඔන් ඇමෝනියා	කොටස් 1
සුපර පොස්ලේවීම්	කොටස් 1
මියුරියේවීම් ඔන් පොටැෂ්	කොටස් 1
- ගාක වර්ධනය සඳහා කුඩා අවධිවල දී නයිටිරජන් සහිත පොහොර වර්ගයක්, තෙතමනය සහිත පසට යොදා මිගු කරන්න. නැත හොත් දියර පොහොරක් ලෙස යොදුන්න.
- පලතුරු ගාක / පුෂ්ප පිපෙන ගාකවලට පුෂ්පීකරණය සඳහා පොටැසියම් වැඩි මාත්‍රාවක් සහිත පොහොර මිගුණයක් යොදා පස සමග මිගු කරන්න.
- උද්‍යානයේ පවතින විසිතුරු පැලැට්වලට / අනෙකුත් ගාකවලට සෙමින් පෝෂක නිදහස් වන පොහොර වර්ග ද යෙදිය හැකි ය.

### iv. රෝග හා පළිබෝධ පාලනය

- උද්‍යානයේ මඟු අංගවල පවතින රෝග සඳහා කජ්පාඩු කිරීම, දිලිර නායක යෙදීම් ආදිය සුදුසු පරිදි සිදු කරන්න.
- පළිබෝධ පාලනයට පරිසර හිතකාම් පළිබෝධ පාලන ක්‍රමවේද අනුගමනය කරන්න.

**විශේෂ කරුණු :**

#### a. ගාක අතු කජ්පාඩුව


- ගාකයේ මධ්‍යයට හොඳින් සූර්යාලෝකය ලැබීම, උස පාලනය කිරීම, යුර්වල හා මැරුණු අතු ඉවත් කිරීම හා රෝග සහ පළිබෝධ පාලනය කිරීම ආදි කරුණු අරමුණු කරගෙන ගාක කජ්පාඩුව සිදු කෙරේ.
- දුඩී තියෙන කාලවල දී කජ්පාඩු කිරීමෙන් වැළකිය යුතු වේ.
- ඉතා හොඳින් මුවහත් සහිත කියත් හාවිත කර කජ්පාඩු කරන්න. උස අතු කජ්පාඩු කිරීමට උස අතු සඳහා නිමවා ඇති කියත් හාවිත කරන්න.
- කජ්පාඩු කර ඉවත් කරන අතු නිසි පරිදි උද්‍යානයෙන් ඉවත් කරන්න.
- බර වැඩි ගාක අතු සඳහා ආධාරක සපයන්න.

#### b. පුෂ්ප පිපෙන පදුරු කජ්පාඩුව

- පුෂ්ප පිපිම උත්තේත්රනය කිරීමට නව අතු හට ගැන්වීමට හා පුෂ්ප පර වීමෙන් පසු ඉවත් කිරීමට කජ්පාඩු කළ හැකි ය.
- මෙලෙස ම, රෝග හා පළිබෝධ පාලනයට ද ගාක කජ්පාඩු කළ හැකි ය.  
(රෝස වැනි ගාකවල පුෂ්ප පිපි අවසන් වූ පසු ව අතු නැවීම මගින් ද වැඩිපුර අතු හට ගැනීම සහ පුෂ්ප පිපිම උත්තේත්රනය කළ හැකි ය.)
- කුඩා මල් සහිත කිනිති කැපීමට සෙකටරය යොදා ගන්න.

පදනම් තාක්ෂණ ක්‍රියාවලිය පහත අරමුණ අනුව ආකාර කිහිපයකි.

1. දුඩී ක්‍රියාව - 15-30 cm පමණ උසට ගාකය ඉතිරි කිරීම මෙයින් විශාල මල් රේඛ වතාවේ ලබා ගත හැකි ය.
2. මධ්‍යම ක්‍රියාව - 30-45 cm උසට ගාකය ඉතිරි කිරීම - මල් ගණන වැඩි කර ගැනීමට යොදා ගැනේ. මෙම මගින් රෝග හා පළිබේද සහිත අතු හා පදුරේ සෙවණ පාලනය කිරීම අරමුණු වේ.
3. දුල ක්‍රියාව - කුඩා ගාක සඳහා යොදා ගැනේ. මෙම මගින් රෝග හා පළිබේද සහිත අතු හා පදුරේ සෙවණ පාලනය කිරීම අරමුණු වේ.



- ක්‍රියාව කතර ඇල්ලීම, කුපුම් යොදන හැඩය හා ප්‍රමාණය අනුව වෙනස් වන බැවින් රේට අනුකූල ව කටයුතු කරන්න.
- සුර්යාලෝකය වැටියෙහි පදනම් පදනම් ප්‍රායා ම ඒකාකාර ව විසිරීම සඳහා සැම විට ම වැටෙහි මතුපිට පළල, එහි බිම මට්ටමේ පළලට වඩා අඩු වීම යොශා වේ.
- බොහෝ රෝග හා පළිබේද ක්‍රියා කිරීමෙන් එනම්, රෝගී හා හානි කරන කාමින් සිටින කොටස් ඉවත් කිරීමෙන් පාලනය කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 51
කන අපද්‍රව්‍ය (කඩදාසී) ප්‍රතිච්‍රිකරණය කිරීමේ ක්‍රම ගිල්ප අන්තර්භා බඳුවීම

**නිපුණතා මට්ටම :** 7.1

**කාලවිශේෂ සංඛ්‍යාව :** 02

- අපේක්ෂිත කුසලතා :**
- සන අපද්‍රව්‍ය අතරින් ප්‍රතිච්‍රිකරණය කළ හැකි අපද්‍රව්‍යයක් (කඩදාසී) තෝරා ගැනීම
  - කඩදාසී ප්‍රතිච්‍රිකරණය සිදු කිරීම
  - ප්‍රතිච්‍රිකරණය කරන ලද කඩදාසී උපයෝගනයෙන් "සුබපැනුම් පතක" නිර්මාණය කිරීම

**හැදින්වීම :** කාර්යාලයක, පාසලක, පන්ති කාමරවල සන අපද්‍රව්‍ය ලෙස එකතු වන කඩදාසී එකතු කර පිළිස්සීම බොහෝ විට සිදු වේ. මෙහිදී සිදු වන පරිසර දූෂණය අවම කර, කඩදාසී ප්‍රයෝගනවත් අපුරීන් නැවත භාවිත කිරීම වැදගත් වේ.

**මූලධර්මය :** අපනේ යන කඩදාසී පල්ප බවට පත් කර නැවත ප්‍රතිච්‍රිකරණය කර ප්‍රයෝගනයට ගත හැකි කඩදාසී බවට පත් කිරීම

**අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**

- Silkscreen රේදී කැබැල්ලක්
- Hardware cloth කැබැල්ලක්
- Staple gun
- මුවහත් තලයක්
- විලෙන්බරයක්
- Duct tape රෝල් 01
- 2 x 2 x 3' ප්‍රමාණයේ බේසමක්
- 3 x 3' ඒලැන්ලේ රේදී කැබලි 2ක්
- රෝලින් පින් 1ක් (ඇඹුරුම් රෝලක්)
- විදුලි පංකාවක්
- බර තැබීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (ලදා: ලි කුවිටියක්, ගබාල් කැටයක්)
- 3 x 3 x 1" ප්‍රමාණයේ ලැඳ්ලක්
- Wire cutter
- Foam weatherstrip tape


**ක්‍රමවේදය :**

අවබුව සකසා ගැනීම


- 12 x 8" ප්‍රමාණයේ ලි රාමුව ගෙන එම රාමුවේ ප්‍රමාණයට මඳක් වැඩියෙන් wire cutters හා කතුරු ආධාරයෙන් Hardware cloth හා Silkscreening කපා ගන්න.



- ලි රාමුවේ එක් විවෘත පැන්තක hardware cloth හා ඊට උඩින් window screening රඳවා, Staple gun ආධාරයෙන් රාමුවට සවි කරන්න.



- පිටතට නෙරා ඇති hardware cloth කොටස් කපා ඉවත් කරන්න.



- දාර හතරට ම Duct tape යොදා ආවරණය කර ගන්න.



- දෙ වන ලි රාමුව ගෙන, එහි දාර foam weatherstrip tape යොදා ආවරණය කර ගන්න.



Foam weatherstrip tape වෙනුවට ජලය කාන්දු නොවන (Waterproof) පොලිතින්වලින් වුව ද ආවරණය කර ගත හැකි ය.



### ප්‍රතිච්‍රිකරණය කිරීම

- පාවිච්චි කර ඉවත් කරන ලද කඩාසි අතරින් ප්‍රතිච්‍රිකරණය සඳහා සුදුසු කඩාසි තෙවරා ගන්න.
- ජ්‍යෙෂ්ඨ 2.5 cm ප්‍රමාණයේ කුඩා කැබලිවලට කපා ගන්න. නැතහොත් ඉරා ගන්න.
- කඩාසි කැබලි බිලෙන්ඩරයක දමා, ජලය යොදා අමුරා ගන්න.



- එම පල්ප දාවණය බෙසමට දමන්න. ජලය ද දමා මිශ්‍ර කරන්න.
- Hardware cloth හා window screening රාමුවට උඩින් Foam weatherstrip tape යොදා ආවරණය කළ රාමුව තබා, ඒ දෙක ම 45° ක් ආනත වන ලෙස (1) බෙසම තුළ ඇති පල්ප දාවණය තුළට ඇතුළු කර (2), රාමු දෙක තිරස් ව පිහිටන ලෙස තබා ඉහළට ගන්න (3).



(1)




(2)



(3)

- එවිට කුනී ස්තරයක් ලෙස window screening මත කඩාසි පල්පයේ තන්තු කැන්පත් වේ.
- ප්ලැනල් රෙදි කැබැල්ල ලැල්ල මත තබා එය මතට රාමුවේ ඇති කඩාසි ස්තරය පරෙස්සමෙන් ඉවත් කරන්න.



- කඩාසි ස්තරය උඩින් ද ප්ලැනල් රෙදි කැබැල්ලක් තබා ජලය ඉවත් කිරීම සඳහා අතින් හෝ ඇඹරුම් රෝලකින් හොඳින් තද කරන්න.



- කඩාසි මත බරක් තබා දෙපැන්ත පෙරලමින් විදුලි පංකාවක් යොදාගෙන කඩාසි වියලා ගන්න.



- වියලා ගත් ප්‍රතිච්ඡිකරණය කරන ලද කඩදාසි යොදා ගෙන සුබ පැතුම් පත් නිරමාණය කරන්න.



**විශේෂ කරුණු :**

- 12 x 8" ප්‍රමාණයේ ලි රාමු දෙකක් නොමැති නම් එවා සාදා ගැනීමට පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
- 2 x 1" ප්‍රමාණයේ 12" දිග ලි කැබලි 4ක් හා 2 x 1" ප්‍රමාණයේ දිග 8" දිග ලි කැබලි 4ක් කපා ගැනීම
- කපාගත් ලි කැබලි පුරුද්දම් න් ඇණ ගසා රාමු දෙක සැකසීම
- කඩදාසි වර්ණවත් කිරීමට අවශ්‍ය නම් පල්පයට වර්ණක එකතු කරන්න.

**ප්‍රායෝගික ක්‍රියාකාරකම් 52**

**ගෘහස්ථී සහ අපදුව්‍ය නියැඳියක සංයුතිය නිර්ණය කිරීම**

**නිපුණතා මට්ටම : 7.1**

**කාල්විපේද සංඛ්‍යාව : 04**

- අපේක්ෂිත කුසලතා :**
- ගෘහස්ථී අපදුව්‍ය නියැඳි එකතු කිරීම
  - සහ අපදුව්‍ය දිරන හා තො දිරන ලෙස වර්ග කර, ඒවායේ ප්‍රමාණ සැසැදීම

**හැදින්වීම :** ගෘහස්ථී සහ අපදුව්‍ය කළමනාකරණයේ දී ගෘහස්ථී ව එදිනෙදා එකතු වන සහ අපදුව්‍ය වර්ග හා ඒවායේ ප්‍රමාණ දැන ගැනීම වැළැත් වේ.

**මූලධර්මය :** එදිනෙදා එකතු වන ගෘහස්ථී සහ අපදුව්‍ය හඳුනාගෙන, දිරන හා තො දිරන අපදුව්‍ය ප්‍රමාණ සැසැදීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- ඉලෙක්ට්‍රොනික තරාදියක්
  - කොළ පැහැති ප්ලාස්ටික් බඳුනක්
  - නිල් පැහැති ප්ලාස්ටික් බඳුනක්
  - තැකිලි පැහැති ප්ලාස්ටික් බඳුනක්
  - රතු පැහැති ප්ලාස්ටික් බඳුනක්

**ක්‍රමවේදය :**

- පාසල්/ නිවසේ සහ අපදුව්‍ය එකතු කිරීම සඳහා නියමිත ස්ථානයේ කොළ, නිල්, රතු, තැකිලි ප්ලාස්ටික් බඳුන් පිළිවෙළින් දිරන කාබනික අපදුව්‍ය, කඩ්පාසි, විශුරු, පොලිතින් හා ප්ලාස්ටික් ලෙස නම් කර තබා අපදුව්‍ය නියමිත පරිදි වෙන්කර දමන්න.
- දෙදෙනික ව අපදුව්‍ය තරාදියෙන් මැනැගෙන වාර්තා තබා ගන්න.
- මෙය මාසයක් පුරා ක්‍රියාත්මක කරන්න.
- මාසයක් තුළ දී එකතු වූ විවිධ කාණ්ඩාවලට අයත් සහ අපදුව්‍ය ප්‍රමාණවල ස්කන්ද ගණනය කරන්න.
- ඒ අනුව දෙදෙනික ව එකතු වන ප්‍රමාණයේ සාමාන්‍ය අගය ලබා ගන්න.
- ඒ අනුව ගෘහස්ථී ව ජනනය වන එක් එක් කාණ්ඩාවට අයත් සහ අපදුව්‍ය ප්‍රමාණ සහඳුන්න.
- ඒ ඇසුරින්, ගෘහස්ථී ව ජනනය වන අපදුව්‍ය අවම කිරීමටත්, නැවත හාවත කිරීමටත්, ප්‍රතිච්ඡලිකරණය සිදු කිරීමටත් සුදුසු යෝජනාවලියක් ඉදිරිපත් කරන්න.

**විශේෂ කරුණු :**

- දෙදෙනික ව පහසු වේලාවක් (ලදා :- පෙ.ව. 7.00) තොරාගෙන වෙන වෙන ම අපදුව්‍ය තරාදියෙන් මැනැගෙන වාර්තා තබා ගන්න.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම 52

### කාබනික අපද්‍රව්‍ය භාවිතයෙන් ජීව වායුව තිපදවීම

නිපුණතා මට්ටම : 7.2

කාලවිෂේෂ සංඛ්‍යාව : 12

- අපේක්ෂිත කුසලතා :**
- ජීව වායු ඒකකයක ප්‍රධාන කොටස් නම් කර ඒවායේ කාර්යය විස්තර කිරීම
  - ජීව වායුව නිපදවීම සඳහා සුදුසු කාබනික අපද්‍රව්‍ය සූදානම් කිරීම
  - ජීව වායු ඒකකයට කාබනික අපද්‍රව්‍ය ඒකතු කළ යුතු ප්‍රමාණය හා කාලාන්තරය තීරණය කිරීම
  - ජීව වායු ඒකකයක් නවත්තු කිරීම
  - වායු කාන්දු වීම ඇත්තම් හදුනා ගැනීම


**හැදින්වීම :** ජීව වායු ඒකකයෙන් සත්ත්ව අපද්‍රව්‍ය හා ගොවිපොල කාබනික අපද්‍රව්‍ය පැසවීම මගින් ප්‍රහර්ථනයේ බලශක්ති ප්‍රහවයක් වන ජීව වායුව හා පෙරේ පොහොර නිෂ්පාදනය කෙරේ.

**මූලධර්මය :** ඔක්සිජන් වායුව රහිත පරිසරයක දී ක්ෂේපීමේන් මගින් කාබනික ද්‍රව්‍ය බිඳ හෙළිමෙන් වායු වර්ග කිහිපයක එකතුවක් වන ජීව වායුව නිෂ්පාදනය කළ හැකි ය.


- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:**
- ජීව වායු ඒකකයක් (ඒකකයක් නොමැති අවස්ථාවල ඒ සඳහා සුදුසු ඇටුවුමක් සකස් කර ගන්න).
  - 1-25 kg දක්වා බර කිරා ගත හැකි දුනු තරාදියක්
  - දුනු තරාදියේ එල්ලීමට සුදුසු ජ්ලාස්ටික් බාල්දියක් (අපද්‍රව්‍ය කිරා ගැනීමට)
  - සන කාබනික අපද්‍රව්‍ය
  - ජලය
  - අමු ගොම
  - පිළිස්සු පුනු
  - pH කඩාසී
  - කාබනික දියර පොහොර රස් කිරීමට සුදුසු බදුනක්

**ක්‍රමවේදය :**

- ජීව වායු ඒකකය තුළ ඇති පහත සඳහන් ප්‍රධාන කොටස් හදුනා ගන්න.
  1. ජීරකය - Digester/Reacter
  2. වායු රස් වන කොටස - Gas holder
  3. අමුද්‍රව්‍ය එකතු කරන ස්ථානය - Inlet
  4. ජීරණය වූ ද්‍රව්‍ය/කාබනික පොහොර පිටතට යන ස්ථානය - Outlet
  5. වායු තළය - Gas tube/Piping system



- ඡේව වායු ඒකකයේ ප්‍රධාන කොටස් සම්බන්ධ වන ආකාරය අධ්‍යයනය කරන්න.




#### ජලාස්ථීක වැංකවලින් තැනු කාවකාලික ඡේවවායු ජනකයක්

- ප්‍රදේශයේ බහුල ව පවතින ඡේව වායු සැදීමට උචිත කාබනික අපද්‍රව්‍ය හඳුනා ගන්න. (පහසුවෙන් දිරාපත් තොවන පොල්ලෙලි, කෙසෙල් නවු වැනි සෙලිපුලෝස් සහ ලිග්නින් වැඩිපුර අඩංගු ගාක ඉව්‍ය මෙවැනි ඡේවවායු ජනකයකට සූජ් ව ම යෙදිය තොහැකි බැවින් ඒවා ඇතුළු කිරීමෙන් වැළකිය යුතු ය.)
- ඇටවුම නිරවායු තත්ත්වයේ පවත්වා ගන්නා ආකාරය අධ්‍යයනය කරන්න.
- වායුව රස් වන කොටස වායුව රස්වීමත් සමග ඉපිලිමට හැකි වන සේ සම්බන්ධ කර ඇති ආකාරය අධ්‍යයනය කරන්න.
- උතුරා යැම වැළැක්වීම සඳහාත් අමුදව්‍ය ඇතුළු කිරීම පහසු වීම සඳහාත් ගත හැකි උපකුම හඳුනා ගන්න.
- ජ්‍රකය සම්පූර්ණයෙන් ම හිස් කරන අයුරු අත්හදා බලන්න.
- අමුදව්‍ය ජ්‍රකයට ඇතුළු කිරීම සඳහා සුදුසු ලෙස සකස් කරන්න.
- අමුදව්‍යවල අනුපාත තීරණය කරන්න.
- ඡේවවායු ඒකකය අඛණ්ඩ ව නඩත්තු කිරීමට කටයුතු කරන්න.

### විශේෂ කරුණු :

- දිනකට යෙදීමට බලාපොරොත්තු වන අමුදව්‍ය ප්‍රමාණය අනුව වැංකියේ පරිමාව තීරණය වේ. (දිනකට අමුදව්‍ය 7-8 kgක් පමණ තෙත් බරට යෙදීමට බලාපොරොත්තු වන්නේ නම් 500 lක පමණ වැංකියක් ජ්‍රේකය සඳහා යෝග්‍ය වේ.)
- සාමාන්‍යයෙන් පදනම් කර නොදින් ක්‍රියාකාරී වීමට දින 40ක් පමණ ගත වේ.
- ආරම්භක මිශ්‍රණය ලෙස තිරපායු බැක්ට්‍රීරියා අඩංගු මූහුමක් එකතු කිරීමෙන් ජ්‍රේක වායු තිපදීවීම ආරම්භ වීමට ගත වන කාලය අඩු කර ගත හැකි වේ.
- මුළු තැන් ගේ සහ ආපනාගාලා අපද්‍රව්‍ය පමණක් ඇති විට මුළු අවස්ථාවේ දී පමණක් ක්ෂේප්‍රේවීන් හඳුන්වා දීම සඳහා ගොම හාවිත කිරීම ප්‍රමාණවත් වන අතර පසු ව ඉහත අමුදව්‍යවලින් පමණක් ජ්‍රේක වායු ජනකය ක්‍රියාත්මක කළ හැකි ය.
- 500 lක් පමණ වන ජ්‍රේකය සහිත ජ්‍රේක වායු ජනක ඇටවුමට මුළු දින කිහිපයේ ගොම සමග අනෙක් අපද්‍රව්‍ය හාවිත කිරීම ප්‍රමාණවත් වේ. පසු ව ගොම යෙදීම අවශ්‍ය නො වේ.
- අමුදව්‍ය වශයෙන් ගොම හාවිත කිරීමේ දී pH අගය සුදුසු තත්ත්වයෙන් (6.5-8) පවතින අතර pH මැතිම හෝ වැඩි කිරීම අවශ්‍ය නො වේ.
- එළවල්, පලතුරු හෝ වෙනත් ආහාර අපද්‍රව්‍ය යෙදීමේ දී pH අගය ගැන සැලකිලිමත් විය යුතු ය. pH අගය අඩුවූ විට නිවැරදි කිරීම කළ යුතු ය.
- තෙල් අධිකව ඇති පොල්කුඩු ආදිය වැඩිපුර ජ්‍රේකයට ඇතුළු කිරීමෙන් වැළකිය යුතුයි.
- ජ්‍රේකය නොදින් ක්‍රියාත්මක වී දින 30 - 40කට පසු ව පමණක් වෙනත් අමුදව්‍ය යොදා ජ්‍රේක වායු ප්‍රමාණය වෙනස් වන ආකාරය නිරික්ෂණය කළ හැකි ය.
- කාබනික අපද්‍රව්‍ය මිශ්‍රණ (එළවල්, පලතුරු, බත් ආදි) යොදා ගැනීමෙන් ක්ෂේප්‍රේවීන්ට අවශ්‍ය C:N අනුපාතය ලැබේ. එක් වර්ගයක අමුදව්‍ය හාවිත කිරීමෙන් නිෂ්පාදනය වන ජ්‍රේක වායු ප්‍රමාණය වෙනස් විය හැකි ය.
- අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය (1:1) තීරණය කිරීමට අපද්‍රව්‍යවල පවතින ජල ප්‍රමාණය වැදගත් වේ. අපද්‍රව්‍යවල ජල ප්‍රතිශතය 80 %ට වැඩි ප්‍රමාණයක් ඇති බවට නිගමනය කළ විට, 1:1 අනුපාතයෙන් අමුදව්‍ය සහ ජලය මිශ්‍ර කිරීමෙන් ජ්‍රේක වායු නිෂ්පාදනයට සුදුසු තත්ත්වයට පත් කළ හැකි ය.
- ජ්‍රේක වායු නිෂ්පාදනයට සුදුසු අමුදව්‍යවල සහ දුවා ප්‍රමාණය 10 - 13 % අතර විය යුතු ය.
- ජ්‍රේක වායු ජනකයේ මුළු අවස්ථාවේ දී නිෂ්පාදනය වන වායුවේ මිත්ත්ත් ප්‍රමාණය අඩු බැවින් දහනය නො වේ. මිත්ත්ත් ප්‍රමාණය ඉහළ ගිය විට නිෂ්පාදනය වන ජ්‍රේක වායු දහනය කර ගක්කිය ලබා ගත හැකි ය.



- අමුදව්‍ය ඇතුළු කිරීමට සහ ජ්‍රේක ද්‍රව්‍ය පිට කිරීමට හාවිත කරන තැන තැන සහ ජ්‍රේව වායුව පිටතට ගැනීමට හාවිත කරන තැන ජ්‍රේකයට සම්බන්ධ කිරීමේ දී නිර්වායු තත්ත්ව පවත්වාගෙන යැම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
- අමුදව්‍ය ඇතුළු කිරීමේ තැනය ජ්‍රේකයේ බලෙහි පැන්තකින් වැංකියේ පතුලේ සිට උසින් 1/2ක් පමණ වන සේ රුපයේ ආකාරයට වුවද සකස් කළ හැකි ය.
- ජ්‍රේක ද්‍රව්‍ය පිටතට ගන්නා තැනය ජ්‍රේකයේ පතුලේ සිට 4/6 -5/6ක පමණ උසකින් ජ්‍රේකයේ පැන්තකින් සකස් කළ හැකි ය. එහි දී රුපයේ පරිදි එහි ඉහළ කෙළවර ජ්‍රේකයේ (වැංකියේ) ඉහළ සිට 5 – 10cm පමණ පහළින් නැමීමක් ඇති ආකාරයට සකස් කළ යුතු ය.
- කුමන ආකාරයට ජ්‍රේකය සකස් කළන් එය නිර්වායු තත්ත්වයේ පවත්වා ගැනීමට හැකි වීම, අමුදව්‍ය ඇතුළු කිරීමට හැකි වීම, ජ්‍රේක ද්‍රව්‍ය පිටතට ගැනීමට හැකි වීම සහ ජ්‍රේව වායුව පිටතට ගැනීමට හැකි වීම යන කාරණා ඉටු වීම වැදගත් වේ.

## ප්‍රායෝගික ක්‍රියාකාරකම් 54

## බාද්‍ය ගේ උයනක් ස්ථාපනය කිරීම

නිපුණතා මට්ටම : 7.3

කාලවිධේද සංඛ්‍යාව : 04

- අපේක්ෂිත ක්‍රියාකාරකම් :
- පාසල් ගෙවත්තේ දැන සැලසුම සකස් කිරීම
  - විවිධ ස්ථානවලට උචිත බෝග තෙරීම
  - බාද්‍ය ගේ උයන ස්ථාපිත කිරීම
  - බාද්‍ය ගේ උයන න්‍යායිත කිරීම
  - කාබනික පළිබේද නාංක සකසා බෝගවලට යෙදීම

හැදින්වීම :

පරිසර හිතකාමී ගිල්ප කුම යොදා ගනිමින් ගේ උයනක් නිර්මාණය කිරීමේ දී ආහාර බෝග ද ආකර්ෂණීය ව සහ අලංකාර ලෙස භාවිත කිරීම සිදු වේ.

මූලධර්මය :

පරිසර අලංකරණය සඳහා ආහාර බෝග වර්ග යොදා ගැනීම හුම් අලංකරණයේ එක් අංගයකි.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- ගෙවත්තේ දැන සැලසුම ඇදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  - මුශ්‍රීන් කඩාසි
  - පැන්සල් / මකන
  - අඩිරුල, විහිත වතුරසු
  - මුශ්‍රීන් බෝෂි
  - මුශ්‍රීන් පින්
  - බෝග බීජ / පැල
  - මතුපිට පස්
  - කොමිපෙර්ස්ට් හා අනෙකුත් කාබනික පොහොර
  - කොහුබත්
  - උපකරණ
  - Lux meter
  - උදිල්ල
  - මූල්‍යව
  - සෙකටරියරය
  - අත් ඉස්කේප්පය
  - කොහොම් ඇට නිස්සාරණ පළිබේද නාංක
  - අමු ගොම හා විවිධ පත්‍ර සාරය

- පාසල් ගෙවත්තේ දළ සැලසුම නිර්මාණය කරන්න.
- දිනයේ විවිධ කාල සීමාවේ දී ආලෝකය ලැබෙන ස්ථාන සටහන් කරගෙන එය සැලසුමේ සලකුණු කරන්න.
- Lux meter හාවිතයෙන් එක් එක් ස්ථානයේ ආලෝක තීව්‍යතාව සටහන් කරගන්න.
- ඩුම්යේ ඩුවිෂමතාත්, ප්‍රදේශයේ දේශගුණයන්, පස් වර්ගයන්, ආලෝකයන් සලකා බලා උච්ච බේග තෝරන්න.
- ඉතා සරල ආකාරයෙන් ඩුම් අලංකරණය ආරම්භ කිරීමට එකකට එකක් ආදේශ කිරීම සලකා බලන්න.
- ආහාරයට ගත හැකි සියලු ආකාරයේ හැඩියන්ගෙන්, සියලු වර්ණයන්ගෙන් (කොල, කහ, රතු, සුදු) හා ඒවායේ සංකලනවලින් සාමාන්‍ය ඩුම් අලංකරණයෙන් හෙවි ගෙවතු අලංකරණයක් මේ සඳහා යොදා ගන්න.
- වැටට කොන්ක්‍රිට් කණු සම්බන්ධ කර බුශැන් ප්‍රසාද වගා කරන්න.
- මෙම බාද්‍ය ගෙවතු වගාව ස්ථාපනය කිරීමේ දී ඩුම් අලංකරණය පිළිබඳ ව ඔබ ලැබූ දැනුම උපයෝගී කර ගන්න.
- ගෙවතු වගාවේ තබන්තු කටයුතු සිදු කරන්න.
  - පළිබේද පාලනය
  - කප්පාද කිරීම
  - කාබනික පොහොර යෙදීම
- කෘමි පළිබේද පාලනය සඳහා කොහොඳ ඇට නිස්සාරණය සාදන්න.
- ඒ සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
  - කොහොඳ ඇට වංගේඩියක කෙටිම
  - රයක් ජලයේ පෙළවීම
  - රෙදි කැබැල්ලකින් පෙරීම
  - ජලයෙන් තනුක කිරීම
  - අත් ඉසිනයකින් බේගවලට ඉසීම
- අමුගොම හා විවිධ පත්‍ර සාරය පිළියෙළ කිරීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
  - ග්ලිරිසිඩියා, ගංසුරිය, කැප්පේපටියා, කහකිලියා ගාකවල පත්‍ර හා අමුගොම සම ප්‍රමාණයක් ගෙන ගෝනියක දමා කට ගැට ගැසීම
  - ජලය සහිත බැරලයක ගෝනිය දමා දින 7ක් තැබීම හා ඉන් පසු ව දුවණය පෙරා ගැනීම
  - එම දුවණය තනුක කර බේගවලට ඉසීම

#### විශේෂ කරුණු :

- පලතුරු සිටුවීමේ දී පැය කේ වත් ආලෝකය ලැබෙන ස්ථාන තෝරා ගන්න.
  - වැඩි ආලෝකය ලැබෙන ස්ථානවල පත්‍රේල, කරවිල, ලැබු, වැටකොලු, තක්කාලි, මිරිස්, බණ්ඩක්කා වගා කරන්න.
  - බේග ආදේශනය කිරීමේ දී සෙවණ ගාකයක් සිටුවීමට අදහස් කර ඇති ස්ථානයේ සෙවණ සඳහා පලතුරු ගසක් සිටුවන්න.
  - දුරන්තා හෝ ගගවැරල්ල වෙනුවට තම්පලා / ගෝවා / රාඛු තෝරා ගන්න.
- පොතු තෘණ වගා කරන තද බැවුම් සහිත ස්ථානවලට වැළැගාවුකොල තෝරා ගන්න.

- ආරුක්කු සඳහා තිළිණ තක්කාලී ප්‍රහේදය තෝරා ගන්න.
  - මාස 06කට වැඩි කාලයක් ගෙවත්තේ තබා ගත හැකි ලංකා වෙරි තක්කාලී ද වර්ණවත් හා කේතු ආකාර ගෙවී සහිත නිසා බාධා ගෙවතු වශාවට උච්ච ප්‍රහේදයකි.
  - අමත්දා හා අංජලී වම්බවු ප්‍රහේද ජල හිගතාවට ඔරොත්තු දිය හැකි ප්‍රහේද වන බැවින් ඉතා අඩු වාරිමාර්ග පහසුකම් ඇති ස්ථානවලට තෝරා ගන්න.
  - MI හොටි නම් මිරිස් ප්‍රහේදය කොළ කොඩ වීමට ඔරොත්තු දෙන නිසා එම ප්‍රහේදය තෝරා ගන්න.
  - වැරණියා මිරිස් ප්‍රහේදය අමු මිරිස් සඳහා ආදේශකයක් ලෙස ද, අලංකාරවත් පැළයක් ලෙස ද බාධා ගෙවතු වශාවට යොදන්න.
  - හරිත බණ්ඩක්කා ප්‍රහේදය කහ තාරම්, විවිත වයිරස රෝගයට ඔරොත්තු දෙන නිසා එය තෝරා ගන්න.
  - ගාදුරු ලෝන්ග් කොස් වර්ගය වරකා වර්ගයක් වන අතර එල වැඩි ප්‍රමාණයක් හට ගන්නා බැවින් එය යොදා ගන්න.
  - ගෙ උයනෙහි තිරසාරත්වය වැනි දියුණු කළ හැකි වෙනත් කුමෝපායන් ද මෙහි දී අනුගමනය කළ යුතු ය.
- උදා : ● මූල්‍යතැන්ගෙය සහ ගෙවත්තේ ජනනය වන අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුතුකරණය කර කොමිෂෝප්ට් සැදීම
- හාවිත කළ ජලය මල් සහ ආහාර බෝග සඳහා නැවත හාවිත කිරීම

### ප්‍රායෝගික ක්‍රියාකාරකම් 55

**කොහොම් තෙල් භාවිතයෙන් කාබනික පළිබේද නාගකයක් සැකසීම**

**නිපුණතා මට්ටම :** 7.3

**කාලවිශේද සංඛ්‍යාව :** 03

- අප්‍රේක්ෂිත කුසලතා :**
- පෙරේ භායනයට ලක් වන කාබනික පළිබේද නාගකයක් සැකසීම
  - සකස් කළ පළිබේද නාගකය බෝගවලට යෙදීම

**හැදින්වීම :** පෙරේ භායනයට ලක් තොවන පළිබේද නාගක පරිසරයට අහිතකර තත්ත්ව ඇති කරන නිසා ස්වාභාවික ද්‍රව්‍යවලින් නිස්සාරීත, පෙරේ භායනයට ලක් වන, කාබනික පළිබේද නාගක භාවිතය පරිසර දූෂණය අවම කිරීමටත්, සෞඛ්‍යාරක්ෂිත ආහාර බෝග නිෂ්පාදනයටත් ඉවහල් වේ.

**මූලධර්මය :** පළිබේදවලට අහිතකර බලපැමි ඇති කර, පළිබේද පාලනය කළ හැකි පෙරේ රසායනික සංයෝග ස්වාභාවික ද්‍රව්‍යවල අඩංගු වන බැවින්, ඒවා නිස්සාරණය කර පළිබේද නාගක ලෙස භාවිත කිරීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- කොහොම් තෙල් 5 ml
  - උණු ජලය 1 l
  - සබන් දියර 1-2 ml
  - අත් ඉස්නයක් (Hand sprayer)
  - ප්ලාස්ටික් බඳුනක්

**ක්‍රමවේදය :**

- පිරිසිදු, ගුණාත්මක භාවයෙන් ඉහළ කොහොම් තෙල් ලබා ගන්න.
- මුලින් ම ප්ලාස්ටික් බඳුනට සබන් දියර හා උණු ජලය මිශ්‍ර කරන්න.
- එම මිශ්‍රණයට කොහොම් තෙල් එකතු කර හොඳින් සොලවා කළවම් කරමින් මිශ්‍ර කරන්න.
- අත් ඉස්නයට මෙම මිශ්‍රණය පුරවන්න.
- ඉතිරි ජලය ද අත් ඉස්නයට යොදන්න.
- හොඳින් මිශ්‍ර කරන්න.
- මිශ්‍රණය පත්‍රවල දෙපැත්තට ම වැශේන පරිදි ඉසින්න.

**විශේෂ කරුණු :**

- කොහොම් තෙල් පිරිසිදු හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත්ත එවා විය යුතු ය.
- කොහොම් තෙල්, උණු ජලය හා සබන් දියර මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කළ යුතු ය. නැත හොත් මිශ්‍රණය වෙන් වේ.
- මිශ්‍රණය සාදා පැය 8ක් කුළ ඉසිම කළ යුතු ය.
- පළිබේදක කාමින් ඇත්තම් සතියකට වතාවක් වගාවට මෙය යෙදීම සුදුසු ය.
- මෙහි ප්‍රමාණ දී ඇත්තේ 1 l දාවණයක් පිළියෙළ කිරීමට වන අතර, ක්ෂේත්‍රයට යෙදීමට අවශ්‍ය ප්‍රමාණ ඒ අනුව සාදා ගන්න.